





## සමරු ඵලකයේ සටහන

අත්‍යවශ්‍ය ඖෂධ නිපදවීම සඳහා වූ මෙම ඖෂධ සංයෝග මධ්‍යස්ථානය  
ශ්‍රී ලංකා - ජපාන මිත්‍රත්වයේ සංකේතයක් ලෙසින්  
ජපන් රජය විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය වෙත කරන ලද  
පරිත්‍යාගයකි.

1987

## நுழைவாயிலில் இருக்கும் பதக்கப் பலகை

இம் முக்கியமான மருந்துகள் தயாரிக்கும் மருந்தாக்கல் கலைகள் நிலையம் யப்பான்  
நாட்டிற்கும் இலங்கை சனநாயக சோசலிசக் குடியரசிற்கும்  
இடையே இருக்கும் நட்புறவு மற்றும் ஒருமைப்பாட்டின் அடையாளமாக  
யப்பான் நாட்டினால்  
இலங்கை சனநாயக சோசலிசக் குடியரசிற்கு வழங்கப்பட்ட நன்கொடையாகும்.

1987

## Plaque at the entrance

This Pharmaceuticals Formulation Centre for the essential drugs is an outright gift by the  
Government of Japan to the Democratic Socialist Republic of Sri Lanka as a  
token of friendship and co-operation between Japan & the  
Democratic Socialist Republic of Sri Lanka.

1987



---

**වාර්ෂික වාර්තාව - 2014**

---

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව



## පටුන

අපගේ දර්ශනය සහ මෙහෙවර	-	04
ආයතනික තොරතුරු	-	05
රා. ඖෞ. නි. සං පිහිටුවීම සහ මූලික අරමුණු	-	06
සභාපතිවරයාගේ සමාලෝචනය	-	07
අධ්‍යක්ෂවරු	-	09
අධ්‍යක්ෂ මණ්ඩල වාර්තාව	-	12
විගණන කමිටු වාර්තාව	-	14
ආයතනික පාලන වාර්තාව	-	15
අපගේ නිපැයුම් වර්ග	-	17
අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම් වාර්තාව	-	18
මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය	-	19
ආදායම් ප්‍රකාශය	-	20
ස්කන්ධ වෙනස්වීම් පිළිබඳ ප්‍රකාශය	-	21
මුදල් ප්‍රවාහ ප්‍රකාශය	-	22
ආයතනික තොරතුරු සහ මූලික ගිණුම්කරණ ප්‍රතිපත්ති	-	24
ගිණුම් පිළිබඳ සටහන්	-	32
විගණකාධිපති වාර්තාව	-	45
විගණකාධිපති වාර්තාව සම්බන්ධයෙන් සභාපතිවරයාගේ අදහස්	-	57
ප්‍රස්ථාරාත්මක සමාලෝචනය	-	65
පසුගිය වසර 10 ක වැදගත් මූල්‍ය විස්තර	-	68

# දර්ශනය

## අපගේ දර්ශනය

ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති

**ඖෂධ නිෂ්පාදන නිෂ්පාදනය හා  
අලෙවිකරණය** කරන දකුණු ආසියාවේ ඇති  
**ආදර්ශමත් ආයතනයක්**

බවට පත්වීම

# මෙහෙවර

## අපගේ මෙහෙවර

දේශීය හා ජාත්‍යන්තර වෙළඳපල සඳහා වඩා

**ආරක්ෂිත ප්‍රත්‍යක්ෂ හා  
පහසු මිලකට** ජාත්‍යන්තර ප්‍රමිතීන්ට  
අනුකූල

**ඖෂධ නිෂ්පාදනය** කිරීම

**ආයතනික තොරතුරු**

**ආයතනයේ නාමය**

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව

**තෛතික තත්වය**

1957 අංක 49 දරණ රාජ්‍ය කාර්මික නීතිගත සංස්ථා පනත යටතේ 1987 වසරේ දී පිහිටුවන ලදී.

**සංස්ථාපිත කළ දිනය**

1987 ජූනි මස 04

**ලියාපදිංචි කාර්යාලය**

අංක 11, ශ්‍රීමත් ජෝන් කොතලාවල මාවත, කඳවල වත්ත, රත්මලාන, ශ්‍රී ලංකාව.

**අධ්‍යක්ෂ මණ්ඩලය**

මහාචාර්ය එස්.ඩී. ජයරත්න - සභාපති

කේ.ඩී.ඒ. මුණසිංහ - අධ්‍යක්ෂ  
(2014.10.01 දක්වා)

වෛද්‍ය පී.පී.මහීපාල - අධ්‍යක්ෂ

ලලිත් සේනානායක - අධ්‍යක්ෂ

එම්.ආර්.ආර්. අබේවික්‍රම - අධ්‍යක්ෂ  
(2014.06.03 දක්වා)

සිසිර පිනේන්ද්‍ර පරණගම - අධ්‍යක්ෂ

නවරත්න බණ්ඩාර අලහකෝන් - අධ්‍යක්ෂ

මියුරු භාෂිත ලියනගේ - අධ්‍යක්ෂ

ජූඩ් නිලුක්ෂාන් - අධ්‍යක්ෂ  
(2014.10.02 සිට)

**විගණකවරු**

විගණකාධිපති, අංක 306/72, පොල්දූව පාර, බත්තරමුල්ල

**බැංකු**

ලංකා බැංකුව

මහජන බැංකුව

ජාතික ඉතිරි කිරීමේ බැංකුව

**කළමනාකරණ කමිටුව**

එස්.ඩබ්. ජයසුන්දර - සාමාන්‍යාධිකාරීන්

කේ.ඩී.ඒ. කුරුප්පු - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (තත්ව පාලන)

එම්.ඩී.ඒ.ආර්. ගුණරත්න - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ඉංජිනේරු)

ඒ.ජී.ද.එස්.අතුරලිය - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීන් (මූල්‍ය)

එච්.එම්.එල්.එස්. දර්ශන - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සැලසුම් සහ ප්‍රසම්පාදන)

එස්.පී.ජයවීර - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නිෂ්පාදන)

එච්.එම්. රත්නායක - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීන් (වට්ටෝරු සහ පර්යේෂණ හා සංවර්ධන)

එස්. ජයතිලක - වැඩ බලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ඉංජිනේරු)

වී. පී. මුතුකුඩ - කළමනාකාර (නිෂ්පාදන)

වී. ජේ. බණ්ඩාරවත්ත - අභ්‍යන්තර විගණක

ආර්. ගුණරත්න - කළමනාකාරීන් (මානව සම්පත්)

ඒ. සී. පී. ආනන්ද කුමාර - කළමනාකාරීන් (සැලසුම් සහ ප්‍රසම්පාදන)

එච්. කේ. පී. ඒ. සේනාධීර - කළමනාකාර (තත්ව පාලන)

අමීල නුවන් හේවාගම - කළමනාකාර (නිෂ්පාදන)

ඩී. එච්. ජේ. ගුණවර්ධන - කළමනාකාර (ඉංජිනේරු)

ඒ. එම්. ටී. පී. කුලසේකර - කළමනාකාරීන් (අලෙවි ප්‍රවර්ධන)

පී. දත්තනාරායන - කළමනාකාරීන් (නිෂ්පාදන)

ආර්.එම්.ආර්.එම්.රණසිංහ - කළමනාකාර (වට්ටෝරු සහ පර්යේෂණ හා සංවර්ධන)

**විගණන කමිටුව**

එම්.ආර්.ආර්. අබේවික්‍රම - සභාපති (2014.06.03 දක්වා)

කේ.ඩී.ඒ. මුණසිංහ - සභාපති (2014.09.23 දක්වා)

ජූඩ් නිලුක්ෂාන් - සභාපති (2014.10.02 සිට)

ලලිත් සේනානායක - සාමාජික

මියුරු භාෂිත ලියනගේ - සාමාජික

සිසිර පිනේන්ද්‍ර පරණගම - සාමාජික

### රා .ඖ.නි.සං පිහිටුවීම සහ මූලික අරමුණු

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව 1957 අංක 49 දරණ කාර්මික නීතිගත සංස්ථා පනත යටතේ සංස්ථාපනය කර ඇත.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව 2014 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය ඖෂධ වාණිජමය වශයෙන් නිෂ්පාදනය කිරීමෙහි 27 වසරක් සම්පූර්ණ කර ඇත. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා නිෂ්පාදන මාලාව පෙති සහ කරල් නිෂ්පාදන 63 කින් සමන්විත වේ. සමාලෝචිත වර්ෂය තුළ මෙයින් නිෂ්පාදන 40 ක් ක්‍රියාකාරී ලෙසම සංයෝජනය කර ඇත. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනයෙහි නියැලී සිටින එකම රාජ්‍ය සංස්ථාවයි.

#### ප්‍රධාන ක්‍රියාකාරීත්වයන්

- (1) ඖෂධ නිෂ්පාදනය, සැකසීම, ගබඩා කිරීම, ඇසිරීම සහ නැවත ඇසිරීම
- (2) ඖෂධ නිෂ්පාදනයට සහ සැකසීමට අවශ්‍ය තාක්ෂණික සහය සැපයීම
- (3) ඖෂධ විද්‍යා සහ ඖෂධ ද්‍රව්‍ය පිළිබඳ පර්යේෂණ සහ ඖෂධ ප්‍රමිතිකරණය සහ
- (4) නිෂ්පාදිත ඖෂධ අලෙවි කිරීම

වෙළඳපලට මුදා හරිනු ලබන සියලුම නිෂ්පාදන බ්‍රිතාන්‍ය ෆාමකෝපියා (BP) සහ එක්සත් ජනපද ෆාමකෝපියා (USP) නියමයන්ට අමතරව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ (SPMC) අභ්‍යන්තර පිරිවිතරයන්ට ද අනුකූල වේ.

වත්මන් යහපත් නිෂ්පාදන පිළිවෙත් (cGMP) නියමයන් සහ කාර්යය පටිපාටි ක්‍රියාවේ යොදවන ආකාරය පිළිබඳව අභ්‍යන්තර ගුණාත්මකභාව විගණනය සහ කම්හල් පිරික්සුම හරහා නිරීක්ෂණය සිදු කරනු ලැබේ.



### සභාපතිතුමාගේ සමාලෝචනය



අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන්, 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ වාර්ෂික වාර්තාවද, මූල්‍ය තත්ත්ව ප්‍රකාශය, ආදායම් ප්‍රකාශය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය හා විගණකාධිපති වාර්තාව ඇතුළත් විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශයන්ද මා ඉදිරිපත් කරනුයේ ඉමහත් ප්‍රීතියෙනි.

1957 අංක 49 දරණ කාර්මික සංස්ථා පනත යටතේ 1987 වර්ෂයේදී රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) පිහිටුවන ලද්දේ ජනතාව වෙනුවෙන් ගුණාත්මක, ක්‍රියාකාරී හා ආරක්ෂාකාරී ඖෂධ දැරිය හැකි මිලකට නිෂ්පාදනය කිරීමේ ඇපකැප වීම ඇතිව ය. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ශ්‍රී ලංකාවේ විශාලතම හා ප්‍රමුඛතම රාජ්‍ය ඖෂධ නිෂ්පාදකයාය.

දැනට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ඖෂධ නිෂ්පාදන පුළුල් පරාසයක් ආවරණය කරමින් ඖෂධ වර්ග 63 ක් ඒවායේ ඖෂධීය නාමවලින්ම නිෂ්පාදනය කරයි. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් නිෂ්පාදනය කෙරෙන සියලුම නිෂ්පාදන බ්‍රිතාන්‍ය ආමකෝපියා (BP) සහ එක්සත් ජනපද ආමකෝපියා (USP) නියමයන්ට අමතරව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ පිරිවිතරයන්ට අනුව අවශ්‍ය ගුණාත්මකතාවයෙන් යුක්ත ය. වත්මන් යහපත් නිෂ්පාදන පිළිවෙත් (cGMP), රෙගුලාසි හා කාර්යපටිපාටි ක්‍රියාත්මක කිරීම පිළිබඳව අභ්‍යන්තර ගුණාත්මකතා විගණනය හා කම්හල් පරීක්ෂාව හරහා නීති නිරීක්ෂණය කරනු ලැබේ.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ඖෂධ නිෂ්පාදනාගාරය නවීන ජපන්, ජර්මානු හා කොරියානු යන්ත්‍රවලින් සන්නද්ධව තිබේ. නිෂ්පාදනාගාරයෙහි අති පිරිසිදු වාතාවරණයක් තිබෙන අතර, එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) හා වත්මන් යහපත් නිෂ්පාදන පිළිවෙත්වල (cGMP) නියමයන් සම්පූර්ණව පිළිපදී.


රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා නිපැයුම් සෞඛ්‍ය අංශය තුළ වෛද්‍යවරුන්, ඖෂධවේදීන් හා වෙනත් වෘත්තීයවේදීන් විසින් අගය කරනු ලබන අතර ඔවුහු ඒවාට වැඩි රුචිකත්වයක්

දක්වති. ගුණාත්මක ඖෂධ නිපැයුම් නිෂ්පාදකයකු වශයෙන් අපගේ කීර්තිය අපගේ සාර්ථකත්වයේ පදනමයි.

#### කාර්යසාධනය


රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව 2014 වර්ෂය තුළ යහපත් කාර්යසාධනයක් අත් කරගෙන ඇත.

2014 වර්ෂයේ මෙහෙයුම් ලාභය, ශුද්ධ ලාභය හා විකුණුම් පිළිබඳ තත්වයන් පහත ප්‍රස්ථාර මගින් නිරූපණය වේ.




#### නිෂ්පාදන ප්‍රමාණය

2014 වර්ෂය සඳහා වූ මුළු නිෂ්පාදනය පෙති/කරල් ඒකක මිලියන 1909 ක් විය.



#### පිරිවැටුම

2014 වර්ෂයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 1712 ක් විය. සමස්ත අලෙවියෙන් සියයට 64.20 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය (MSD) වෙත සපයනු ලැබූ අතර, ඉතිරිය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට හා අපගේ බෙදහරින්නන් හරහා සිදු කරන ලදී.



රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මහා භාණ්ඩාගාරයේ සහාය නොමැතිව ස්වකීය සම්පත් පමණක් භාවිතා කරමින් ලාභ උපයන සේ මනා ලෙස කළමනාකරණය කරන ලද බව දැනුම් දෙන්නේ සතුටිනි. සැබැවින්ම, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව රාජ්‍ය සංස්ථාවක් වශයෙන් සිය වගකීම ඉටු කරමින්, 2014 වර්ෂය තුළ මහා භාණ්ඩාගාරය වෙත දායකත්වයක් වශයෙන් රුපියල් මිලියන 25 ක් (රු. 25,000,000.00) ගෙවා ඇත.

#### සංවර්ධන කටයුතු

##### කම්හල් සංවර්ධනය

නිෂ්පාදන පරිමාව වැඩි කරනු පිණිස ඇසුරුම් මාර්ගයට නව ඇසුරුම් යන්ත්‍රයක් එක්කර තිබේ. නවීන තාක්ෂණය සමගින් කම්හල ද නවීකරණය කරන ලද අතර, තාක්ෂණිකඥයින්ට

නූතන පරිසරයක කාර්ය සිදු කළ හැකි වන සේ ප්‍රමාණවත් රැකියා පුහුණුවක් ලබා දෙනු ලැබී ය.

**පුළුල් කිරීමේ ව්‍යාපෘතිය**

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සිය කම්හල පුළුල් කිරීම සඳහා ජයකා අරමුදලෙන් ණය ලබා ගෙන ඇති අතර, එම කටයුතු 2017 වර්ෂයේදී සම්පූර්ණ කිරීමට අපේක්ෂා කෙරේ. මෙම යෝජනා පුළුල් කිරීමත් සමගම, අපේක්ෂිත ප්‍රතිදානය වර්ෂයකට පෙනි හා කරල් ඒකක මිලියන 3,500 කට වැඩි වනු ඇත.

මෙම පුළුල් කිරීමේ වැඩසටහන යටතේ නව යන්ත්‍ර මිලට ගැනීමටත්, දැනට ඇති ගොඩනැගිලි නවීකරණය කිරීමටත්, අමුද්‍රව්‍ය හා නිමි භාණ්ඩ ගබඩා කර තැබීම සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමටත් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව අපේක්ෂා කරයි.

**ගුණාත්මකතා වර්ධනය**

නිෂ්පාදනය වේගවත් කිරීමට උරුමය පිණිස, 2014 වර්ෂය තුළ තත්ත්ව පාලන අංශය තුළ අධි ක්‍රියාකාරී ද්‍රව්‍ය රසායන විභේදන වර්ණාවලි දීප්තමාන යන්ත්‍ර 03ක් පාරජම්බුල වර්ණාවලි දීප්තමානයක් සහ පීඩනාපක වාණුභරකයක් යන නවීන උපකරණ ස්ථාපනය කරන ලදී.

**පර්යේෂණය හා සංවර්ධනය**

2014 වර්ෂය තුළ නව නිපැයුමක් සඳහා සංයෝජන අනුමැතිය ලබා දෙනු ලැබූ අතර, නිපැයුම් හතරක් සඳහා නිෂ්පාදන බලපත්‍ර ලැබුණි. එයට අමතරව, මෙම වර්ෂය තුළ නව නිෂ්පාදන ලෙස ඇටෝවාස්ටටින් අයි.පී. මිලිග්‍රෑම් 10 පෙනි සහ ක්ලැරින්රොමයිසින් යූ.එස්.පී. මිලිග්‍රෑම් 250 පෙනි සාර්ථකව වෙළඳපලට නිකුත් කරන ලදී.

**මානව හිමිකම් සංවර්ධනය සහ සුභසාධනය**

සේවා මුර දෙකක කාර්යක්ෂම හා සුමට ක්‍රියාකාරීත්වය සඳහා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ මග පෙන්වීම යටතේ රැකියාගත පුහුණුවේ නිරත පුහුණුලාභීන් 25 දෙනෙකුද ඇතුළුව 2014.12.31 දිනට සිටි සේවක සංඛ්‍යාව 235 ක් විය. දේශීය ආයතනයන් විසින් පවත්වනු ලැබූ වැඩසටහන් කීපයක් හරහා සේවකයින් 66 දෙනෙකුට පුහුණුව ලබා දෙනු ලැබූ අතර, 11 දෙනෙකු විදේශයන්හිදී පුහුණු කරන ලදී.

සේවකයින් ඉල්ලා සිටි සියලුම සුභසාධන පහසුකම් ලබා දීම රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව අඛණ්ඩව සිදු කර ඇත. එමෙන්ම සේවකයින්ට වාර්ෂික විනෝද වාරිකාව, සුභද හමුව, සිංහල හා හින්දු අළුත් අවුරුදු උළෙල සහ ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වීමට දිරිගැන්වීම සිදු කරන ලදී.

**උපාය මාර්ග හා ඉදිරි අපේක්ෂා**

අපගේ ප්‍රධාන අරමුණ වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය (MSD), රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා (SPC) ඔසුසල් හා වෛද්‍ය වෘත්තීයවේදීන් වෙත අවශ්‍ය

ඖෂධ අඛණ්ඩව සැපයීමයි. මෙම ක්‍රියාවලිය සඳහා පහසුකම් සලස්වනු පිණිස අපි දැනටමත් නිෂ්පාදන අංශය, ගබඩා කිරීමේ ප්‍රදේශය හා පරිපාලන අංශය සඳහා ගොඩනැගිලි පහසුකම් පුළුල් කර ඇත්තෙමු. සියලු අංගෝපාංග සහිත පරීක්ෂණාගාර අවකාශය ව්‍යාප්ත කිරීම මගින් ශ්‍රී ලංකාවේ නැති බැරි ජනතාවට දැරිය හැකි මිලකට උසස් තත්ත්වයේ ඖෂධ සැපයීම සහතික කෙරෙනු ඇත.

එම පුළුල් කිරීම අපට නිෂ්පාදනය දියුණු කිරීමටත්, අලෙවි ආදායම වැඩි කොට, නිෂ්පාදන මාලාව පුළුල් කොට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, තාක්ෂණික දැනුම දියුණු කිරීමටත්, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවෙහි ව්‍යාපාරික කීර්තිනාමය ආරක්ෂා කිරීමටත් උපකාරී වෙයි.

**තුනි පළ කිරීම**

ශ්‍රී ලංකාවේ ඖෂධ කර්මාන්තයන්හි ප්‍රගමණය කෙරෙහි සිය අඛණ්ඩ කැපවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සෞඛ්‍ය අමාත්‍ය ගරු මෙමුනිපාල සිරිසේන මැතිතුමාට අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් මාගේ අවංක ස්තූතිය පුද කර සිටිමි. එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා විසින් ලබා දෙන ලද මග පෙන්වීම සහ අනෙකුත් නිලධාරීන්ගෙන් ලද සහයෝගය අපි ඉමහත් සේ අගය කරමු.

තවද, මහා භාණ්ඩාගාරයේ විවිධ දෙපාර්තමේන්තුවල නිලධාරීන් විසින් දෙන ලද දායකත්වය අපි අගය කර සිටිමු.

අපගේ ක්‍රියාකාරකම්වල සාර්ථකත්වය සඳහා විශාල වශයෙන් දායක වූ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) හා වෛද්‍ය සැපයුම් අංශය (MSD), ඔසුසල් හා වෛද්‍ය වෘත්තීයවේදීන් සමග අප විශිෂ්ට සබඳතාවයක් පවත්වා ගත් බව කෘතඥතා පූර්වකව සටහන් කරන්නේ ඉමහත් සතුටකිනි.

2014 වර්ෂය තුළ සාධනීය ප්‍රතිඵල අත්කර ගැනීමෙහිලා කළමනාකාර අධ්‍යක්ෂකතුමා, සාමාන්‍යාධිකාරීතුමිය, ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරුන්, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ විධායක කාර්ය මණ්ඩලය සහ සියලු මට්ටම්වල සේවකයින් විසින් දක්වන ලද ඇපකැප වීමද ඉමහත් සේ අගය කරමු.

අවසන් වශයෙන්, සංස්ථාව සාර්ථකත්වය කරා මෙහෙයවීමේදී ලබා දුන් අගනා දායකත්වය හා මග පෙන්වීම සම්බන්ධයෙන් මම අධ්‍යක්ෂ මණ්ඩලය වෙත මාගේ ස්තූතිය පළ කර සිටිමි.

මහාචාර්ය එස්.ඩී. ජයරත්න

සභාපති

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව

2014 පෙබරවාරි 28 වන දිනදී ය.

**අධ්‍යක්ෂවරු**

**මහාචාර්ය එස්.ඩී. ජයරත්න - සභාපති**

මහාචාර්ය එස්. ඩී. ජයරත්න ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුයුක්ත මහාචාර්යවරයෙකි. කොළඹ දකුණු ශික්ෂණ රෝහලේ ගෞරව උපදේශන වෛද්‍යවරයෙකු වන ඔහු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයාද වේ.

ඔහු F.R.C.P. (ලන්ඩන්), M.D. (ශ්‍රී ලංකා), M.R.C.P. (එ.රා.), M.B.B.S. (ලංකා) උපාධිධාරියෙකු වන අතර ශ්‍රී ලංකා පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනය විසින් සාමාන්‍ය වෛද්‍ය විශේෂඥයෙකු ලෙස පිළිගෙන ඇත.

ලංකා වෛද්‍ය කවුන්සිලයේ සාමාජිකයෙකු ද වන ඒ මහතා (ලි.ප. අංක 6319), එක්සත් රාජධානියේ පොදු වෛද්‍ය කවුන්සිලයේ පූර්ණ ලියාපදිංචිය ලබා ඇති අයෙකු වන අතර, ලංකා වෛද්‍ය අභ්‍යාස විද්‍යාලයේ යාවර්ෂ සාමාජිකයෙකු හා ශ්‍රී ලංකා ජයරත්න දේවාරණමය හා ශරීර අභ්‍යන්තර පිරික්සුම් සමාජයේ සාමාජිකත්වය ද උසුලයි.

**වෛද්‍ය පී.ජී. මහීපාල - අධ්‍යක්ෂ**

වෛද්‍ය පී. ජී. මහීපාල මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වේ. F.C.M.A, D.B.S, කළමනාකරණ ඩිප්ලෝමා D.D.M, D.E.D, M.B.A, M.D, විද්‍යාවේදී හා M.B.B.S (ලංකා) යන සුදුසුකම් වලින් හෙබි අයෙකි.

1995 දී මාතර දිස්ත්‍රික්කයේ මොරවක වෛද්‍ය නිලධාරී ලෙසද, 1992 දී මාතර මූලික රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ලෙසද, 1995 වසරේ දී ගාලු දිස්ත්‍රික්කයේ වෛද්‍ය නිලධාරී (මාතෘ හා ළමා සෞඛ්‍ය) 1995 - 96 තෙක් හම්බන්තොට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක, 1997-98 තෙක් කොළඹ උතුරු ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ, 1998 දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ භූමි ප්‍රදේශ සේවා අධ්‍යක්ෂ, 1998 සිට 2003 තෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා වැඩ බලන අධ්‍යක්ෂක ලෙසත්, 2004 දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය කටයුතු පිළිබඳ වැඩ බලන අධ්‍යක්ෂ සහ 2006 සිට 2010 දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) ලෙසද කටයුතු කර ඇත.

**එස්.එම්.එන්. ලලිත් සේනානායක - අධ්‍යක්ෂ**

ලලිත් සේනානායක මහතා වෘත්තීයෙන් වරලත් ගණකාධිකාරීවරයෙකි. ඔහු දැනට ටියුඩර් ඩී. පෙරේරා වරලත් ගණකාධිකාරී සමාගමේ ජ්‍යෙෂ්ඨ කොටස්කරුවෙකු ලෙසත්, සීමාසහිත ෆිනෑන්සියල් කන්සල්ටන්ට්ස් ඇන්ඩ් ඇලයිඩ් සර්විසස් (පුද්.) සමාගමේ අධ්‍යක්ෂ ලෙසත් ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ ලෙස සහ මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ලෙසත් කටයුතු කරයි.

ඔහු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ අධිශිෂ්‍යත්ව සාමාජිකත්වය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී (රාජ්‍ය පරිපාලන) විශේෂ උපාධි සහ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයනය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව ලබා ඇත්තෙකි.

රාජ්‍ය දැව සංස්ථාවේ අධ්‍යක්ෂ, සීමාසහිත ලංකා පොහොර සමාගමේ අධ්‍යක්ෂ හා වි අලෙවි මණ්ඩලයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කර ඇත.

**එම්.ආර්.ආර්. අබේවික්‍රම - අධ්‍යක්ෂ**

එම්. ආර්. ආර්. අබේවික්‍රම මහත්මිය මේ වන විට මුදල් අමාත්‍යාංශයේ ජාතික ආදායම් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ධුරය හොබවයි.

1994 වර්ෂයේ දී ශ්‍රී ලංකා සැලසුම් සේවයට සම්බන්ධ වී ඇත. ඇය 1994 සිට 2013 දක්වා සහකාර අධ්‍යක්ෂිකා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වශයෙන් මුදල් අමාත්‍යාංශයේ ජාතික සැලසුම් සහ පිස්කල් ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව ජාතික අයවැය දෙපාර්තමේන්තුව වැනි දෙපාර්තමේන්තු වල තනතුරු හොබවා ඇත. එසේම මහා භාණ්ඩාගාරයේ සෞඛ්‍ය මූල්‍ය හා සැලසුම් සම්බන්ධයෙන් මනා පලපුරුද්දක් ඇත.

ඇය සෞඛ්‍ය ආර්ථික සහ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ පශ්චාත් උපාධිය, කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික සංවර්ධනය පිළිබඳ පශ්චාත් ඩිප්ලෝමාව, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතීවේදී උපාධිය සහ කොළඹ විශ්ව විද්‍යාලයේ වෘත්තීයවේදී ගෞරව උපාධිය ලබා ඇත.

එසේම ඇය දැනට විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ අධ්‍යක්ෂිකා, ආයුර්වේද වෛද්‍ය කවුන්සිලයේ අධ්‍යක්ෂිකා සහ දේශීය වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂිකාවක් ලෙස කටයුතු කරයි.

**සිසිර ජිනේන්ද්‍ර පරණගම - අධ්‍යක්ෂ**

සිසිර ජිනේන්ද්‍ර පරණගම මහතා දැනට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරනු ලබයි.

ඔහු අලෙවිකරණය පිළිබඳ උපාධිධාරියෙක් වන අතර දැනට නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ උප සභාපති, අධ්‍යක්ෂ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල, සාමාජික ශ්‍රී ලංකා කළමනාකරණ කවුන්සිලය සහ බස්නායක නිලමේ මහ සමන් දේවාලය බලංගොඩ යන ආයතන වල තනතුරු හොබවනු ලැබේ.

**නවරත්න බණ්ඩාර අලහකෝන් - අධ්‍යක්ෂ**

නවරත්න බණ්ඩාර මහතා වෘත්තීයෙන් විශ්‍රාමික බැංකු කළමනාකරුවෙකි. ඔහු දැනට පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ පොළොන්නරුව දිස්ත්‍රික් විෂ්ණ (නිරීක්ෂණ) කමිටුවේ සභාපති වශයෙන් සහ සමූපාකාර සංවර්ධන අමාත්‍යාංශයේ පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සංවර්ධන බැංකු සංගමයේ අධ්‍යක්ෂ වශයෙන් ද කටයුතු කරයි.

ඔහු ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය සහ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ව්‍යවසායකත්ව ඩිප්ලෝමාධාරියෙකි.

1973 බැංකු සේවයට බැඳී ඇති ඔහු විශ්‍රාමික බැංකු කළමනාකරුවෙකු මෙන්ම, 1983 දී පොළොන්නරුව සමූපකාර සමිතියේ සභාපති, 2005-2007 කාලයේ දී සීමාසහිත රජරට බස් සංගමයේ සභාපතිවරයා ලෙසද, 2006-2007 තෙක් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති සීමාසහිත මහවැලි ඉංජිනේරු සමාගමේ අධ්‍යක්ෂවරයෙක් ලෙසද, 2007-2008 කාලයේ කෘෂිකර්ම හා කෘෂිකර්ම සේවා අමාත්‍යාංශය යටතේ ඇති කෘෂිකර්ම රක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙක් ලෙසද, 2007-2008 කාලයේ කෘෂිකර්ම සේවා අමාත්‍යාංශය යටතේ ඇති සීමාසහිත තමන්කඩුව පොහොර සමාගමේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙසද 2008-2010 කාලයේදී එම අමාත්‍යාංශය යටතේ ම ඇති සීමාසහිත සිලෝන් පොහොර සමාගමේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙසද කටයුතු කර ඇත.

**මියුරු භාෂිත ලියනගේ - අධ්‍යක්ෂ**

මියුරු භාෂිත ලියනගේ මහතා දැනට ගරු සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සම්බන්ධීකරණ ලේකම් වශයෙන් කටයුතු කරන අතර සරස සමූහ ව්‍යාපාරයේ සභාපති/කළමනාකාර අධ්‍යක්ෂ, උපදේශක ලේඛන කලාව සහ පොලිස් හා මහජන සම්බන්ධතා (බාහිර) උපදේශකවරයෙක් වශයෙන් ද කටයුතු කරයි.

ඔහු ජනසන්නිවේදනය පිළිබඳ විශේෂ උපාධිධාරියෙක් වේ. එසේම බෙල්වුඩ් ආයතනයේ සෞන්දර්ය කලා ඩිප්ලෝමාව, ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ ව්‍යාපාර කළමනාකරණ ඩිප්ලෝමාව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ග්‍රන්ථ කර්තෘ හා ජනසන්නිවේදනය පිළිබඳ ඩිප්ලෝමාව 2012 වර්ෂයේ කොළඹ විශ්ව විද්‍යාලයේ පුවත්පත් කලාවේදී ඩිප්ලෝමාව සහ විවෘත විශ්ව විද්‍යාලයේ ග්‍රන්ථ කර්තෘ හා ජනසන්නිවේදනය පිළිබඳ සහතික පත්‍ර හිමි අයෙකි. එසේම දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ ලේඛන කලාව පිළිබඳ පශ්චාත් ඩිප්ලෝමා උපාධිය සහ ජන සන්නිවේදන පශ්චාත් උපාධිය හදාරනු ලබයි.

එසේම ඔහු පුවත්පත් කලාවේදීයෙක් හා විවිධ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් වශයෙන් රූපවාහිනි සහ ගුවන් විදුලියේ සේවය කර ඇත.

**කේ. ඩී. අනෝජා මුණසිංහ - අධ්‍යක්ෂ (2014.10.01 දක්වා)**

කේ.ඩී.අනෝජා මුණසිංහ මහත්මිය මේ වන විට අධ්‍යක්ෂ සැලසුම් ලෙස කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ සේවය කරනු ලබයි.

ඇය එක්සත් රාජධානියේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන සහ ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ පශ්චාත් උපාධිය, කොළඹ විශ්වවිද්‍යාලයේ උප ජාතික මට්ටමේ සංවර්ධන සැලසුම් පිළිබඳ පශ්චාත් ඩිප්ලෝමාව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්මය පිළිබඳ ගෞරව උපාධිය ලබා ගෙන ඇත.

ඇය දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සැලසුම්), අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් (ෆික්සල් වගකීම් හා පාලන), අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් (ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව), අධ්‍යක්ෂ (ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව), අධ්‍යක්ෂ (කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව), අධ්‍යක්ෂ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ජාතික අයවැය දෙපාර්තමේන්තුව) ආදී වශයෙන් වූ විවිධ තනතුරු ගණනාවක් හොබවා ඇත.

**ජූඩ් නිලක්ෂාන් - අධ්‍යක්ෂ (2014.10.02 සිට)**

ජූඩ් නිලක්ෂාන් මහතා මේ වන විට අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වශයෙන් කටයුතු කරනු ලබයි.

ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයට සම්බන්ධ වෙමින් රාජ්‍ය දෙපාර්තමේන්තු ගණනාවක විවිධ තනතුරු හොබවා ඇත. ඒ අතර මහා භාණ්ඩාගාරයේ, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අයවැය අධ්‍යක්ෂ, නියෝජ්‍ය අයවැය අධ්‍යක්ෂ, සහකාර අයවැය අධ්‍යක්ෂ ලෙසද ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ රේගු අධ්‍යක්ෂ, විධායක අධ්‍යක්ෂ බදු වශයෙන් ද මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ සහකාර ලේකම් ලෙසද ශ්‍රී ලංකා පරිපාලන සේවයේ කෙඩෙට් නිලධාරියෙක් වශයෙන්ද සේවය කර ඇත.

ඔහු දකුණු කොරියාවේ ජාත්‍යන්තර වෙළඳාම සහ ආර්ථික සහයෝගීතාව සම්බන්ධයෙන් පශ්චාත් උපාධිය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරන ගෞරව උපාධියද, ශ්‍රී ලංකා පරිපාලන සංවර්ධන ආයතනයේ රාජ්‍ය පරිපාලන සහතික පත්‍ර පාඨමාලාව සහ සාර්ව කළමනාකරන උසස් සහතික පත්‍ර පාඨමාලාවන් සම්පූර්ණ කර ඇති අතර විවිධ දේශීය හා ජාත්‍යන්තර පුහුණුවීම් වලට ද සහභාගි වී ඇත.

එසේම ඔහු ජාතික උද්භිද උද්‍යාන භාරකාර අරමුදල, ස්වාධීන රූපවාහිනී සංස්ථාව, වෙරළ සංරක්ෂණ අධිකාරිය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැනි ආයතන ගණනාවක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් වශයෙන් කටයුතු කර ඇත.

### අධ්‍යක්ෂ මණ්ඩල වාර්තාව

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ අධ්‍යක්ෂවරුන් 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සිය විගණිත ගිණුම් වාර්තා ඉදිරිපත් කරනුයේ ඉමහත් සතුටිනි. ගිණුම් වාර්තා පිටු 19-44 දක්වා ඇත.

#### ප්‍රධාන කාර්යයන්

සංස්ථාවේ ප්‍රධාන කාර්යයන් වන්නේ,

- ඖෂධ නිෂ්පාදනය, සැකසීම, ගබඩා කිරීම, ඇසිරීම සහ නැවත ඇසිරීම
- ඖෂධ නිෂ්පාදනයට සහ සැකසීමට අවශ්‍ය තාක්ෂණික සහය සැපයීම
- ඖෂධ විද්‍යා සහ ඖෂධ ද්‍රව්‍ය පිළිබඳ පර්යේෂණ සහ ඖෂධ ප්‍රමිතිකරණය සහ
- නිෂ්පාදිත ඖෂධ අලෙවි කිරීම

අදාළ වර්ෂය තුළදී සංස්ථාවේ මූලික කාර්යයන් සම්බන්ධයෙන් සැලකිය යුතු වෙනස් වීමක් සිදුවී නොමැත.

#### ව්‍යාපාර සමාලෝචනය

2014 දෙසැම්බර් 31 දිනට සංස්ථාවේ කාර්යයන් හි තත්වය පිළිබඳ තොරතුරු අඩංගු ශේෂ පත්‍රය 19 පිටුවේ දක්වා ඇත. අදාළ මූල්‍ය වර්ෂයේ සංස්ථාවේ තක්සේරුව පිළිබඳව සභාපතිතුමාගේ සමාලෝචනයෙහි පිටු 07 සිට 08 දක්වා ඇත.

#### පිරිවැටුම සහ ප්‍රතිඵල

2014 වර්ෂයේ පිරිවැටුම සහ ප්‍රතිඵල ඇතුළත් ආදායම් ප්‍රකාශය හා ස්කන්ධ ප්‍රාග්ධනය වෙනස් වීම පිළිබඳ ප්‍රකාශය පිළිවෙලින් 20 සහ 21 පිටු වල දක්වා ඇත.

#### අනාගත සංවර්ධන කාර්යයන්

ව්‍යාපාරයේ අනාගත සංවර්ධනය පිළිබඳව සභාපතිතුමාගේ සමාලෝචනයෙහි පිටු අංක 07 සිට 08 දක්වා ඇත.

#### පරිත්‍යාග

අදාළ වර්ෂය තුළ සංස්ථාව විසින් පරිත්‍යාග කිසිවක් ලබා දී නොමැත .

#### දේපළ, පිරියත සහ උපකරණ

අදාළ වර්ෂය තුළ ව්‍යාපාරයේ දේපළ , පිරියත සහ උපකරණ ඇතුළත් වාර්තා 32 පිටුවේ මූල්‍ය ප්‍රකාශයෙහි 01 වන සටහන මගින් දක්වා ඇත.

#### ලාභාංශ / දායකත්වය

අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ඇතිව ලාභාංශ ලෙස රු මිලියන 25 ක දායකත්වයක් මහා භාණ්ඩාගාරයේ ඒකාබද්ධ අරමුදලට ගෙවා ඇත.

#### සංචිත

මුළු සංචිත ප්‍රමාණය හා ඒවායේ සංයෝජනය ස්කන්ධ ප්‍රාග්ධනය වෙනස්වීම පිළිබඳ ප්‍රකාශය මගින් 21 පිටුවෙහි දක්වා ඇත.

#### අධ්‍යක්ෂ මණ්ඩලය

අධ්‍යක්ෂ මණ්ඩලය සාමාජිකයන් හය දෙනෙකුගෙන් සමන්විත වන අතර ඔවුන් ගරු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබේ. එක් අධ්‍යක්ෂවරයෙක් මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයෙක් වන අතර අනෙක් අධ්‍යක්ෂවරයා සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරයි.

#### නව අධ්‍යක්ෂ මණ්ඩලය

නව අධ්‍යක්ෂ මණ්ඩලය 2013 වර්ෂයේ මැයි මස පත් කරන ලදී.

අදාළ කාලපරිච්ඡේදය තුළ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් 12 ක් පැවැත්වූන අතර අදාළ කාලපරිච්ඡේදය සඳහා සංස්ථාවේ කටයුතු සම්බන්ධ වගකීම සභාපතිවරයා හා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් දරනු ඇත.

මහාචාර්ය එස්.ඩී.ජයරත්න	-	සභාපති
වෛද්‍ය පී.පී.මහීපාල	-	අධ්‍යක්ෂ - සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජිත
ලලිත් සේනානායක	-	අධ්‍යක්ෂ
එම්.ආර්.ආර්. අබේවික්‍රම (2014.06.03 දක්වා)	-	අධ්‍යක්ෂ - මුදල් අමාත්‍යාංශයේ නියෝජිත
සීසීර ජනේන්ද්‍ර පරණගම	-	අධ්‍යක්ෂ
නවරත්න බණ්ඩාර අලහකෝන්	-	අධ්‍යක්ෂ
මියුරු භාෂිත ලියනගේ	-	අධ්‍යක්ෂ
කේ.ඩී.ඒ. මුණසිංහ (2014.10.01 දක්වා)	-	අධ්‍යක්ෂ - මුදල් අමාත්‍යාංශයේ නියෝජිත
ජූඩ් නිලුසාන් (2014.10.02 සිට)	-	අධ්‍යක්ෂ - මුදල් අමාත්‍යාංශයේ නියෝජිත

**ගිණුම් ප්‍රතිපත්ති**

සංස්ථාව උපයෝගී කරගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති 24 සිට 31 දක්වා පිටුවල ඇත.

**පරිසර සංරක්ෂණය**

සිය ක්‍රියාකාරීත්වය තුළින් පරිසරයට අහිතකර ප්‍රතිඵලයක් ඇති නොවන පරිදි කටයුතු කිරීම සහ ඉහළම ගුණාත්මක භාවයෙන් යුතු නිෂ්පාදන අපගේ පාරිභෝගිකයන්ට සහ ප්‍රජාවට ලබා දීමෙන් ඔවුන්ට වාසිදායක ප්‍රතිඵලයක් ඇති කිරීම සංස්ථාවේ වගකීම වේ.

**ව්‍යවස්ථානුකූල ගෙවීම්**

ශේෂ පත්‍ර දිනට රජයට හා සේවකයන්ට අදාළ සියලුම ව්‍යවස්ථානුකූල ගෙවීම් කර තිබේ.

**ශේෂ පත්‍රයේ දිනට පසු සිදුවීම්**

මූල්‍ය ප්‍රකාශයන් හි සැකසීමට හෝ හෙළිදරව් කිරීමට අවශ්‍ය සිදුවීම් කිසිවක් ශේෂ පත්‍ර දිනයේ සිට සිදුවී නොමැත.

**අඛණ්ඩ පැවැත්ම**

මූල්‍ය ප්‍රකාශයන් මූලිකවම පිළියෙල කරන ලද්දේ අඛණ්ඩ පැවැත්ම යන සංකල්පයට අනුකූලවය. සංස්ථාව සතුව ප්‍රමාණවත් සම්පත් පවත්නා බැවින් අධ්‍යක්ෂ මණ්ඩලය එහි අනාගත මෙහෙයුම් පිළිබඳව සැහීමකට පත් වේ .

**විගණකවරුන් පත් කිරීම**

1971 මූල්‍ය පනතේ ප්‍රකාරව විගණකාධිපතිවරයා සංස්ථාවේ විගණක වන අතර, 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධව වාර්ෂික විගණනය විගණකාධිපතිවරයා විසින් කරන ලදී.

මහාචාර්ය එස්.ඩී.ජයරත්න

සභාපති

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව

### විගණන කමිටු වාර්තාව

2010/12/14 දිනැති අංක පීඊඩී 55 දරණ පොදු ව්‍යාපාර වක්‍ර ලේඛය අනුව විගණන කමිටුව පිහිටුවා ඇත.

අදාළ ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිත හා අනිකුත් නීතිමය අවශ්‍යතාවයන්ට අනුකූල වන පරිදි මූල්‍ය වාර්තාකරණය සාක්‍ෂාත් කර ගැනීම සඳහා සහය වීමට, රජය විසින් නිකුත් කරන ලද අදාළ නීති, රෙගුලාසි සහ වක්‍රලේඛයන්ට ඇති අනුකූලතාවය විමර්ශනය කිරීම හා අනුකූල නොවන අවස්ථා වල අධ්‍යක්ෂක මණ්ඩලයට නිර්දේශයන් ඉදිරිපත් කිරීමට, අභ්‍යන්තර හා බාහිර විගණන වාර්තා කළමනාකරණ ලිපි, පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ (COPE) නිර්දේශයන් විමර්ශනය කිරීමට, ප්‍රමාණවත් අභ්‍යන්තර පාලන පද්ධති හඳුන්වා දීම හා ක්‍රියාත්මක කිරීමට විගණන කමිටුව විසින් අධ්‍යක්ෂක මණ්ඩලයට සහය විය යුතු වේ.

සංස්ථාවේ විධායක නොවන අධ්‍යක්ෂවරුන් හතර දෙනෙකුගෙන් සමන්විත විගණන කමිටුවෙහි සභාපතිත්වය දරනුයේ මහා භාණ්ඩාගාරය නියෝජනය කරන අධ්‍යක්ෂවරයා වේ.

උක්ත වක්‍රලේඛය අනුව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙක් නිරීක්ෂකයෙකු ලෙස මෙම රැස්වීම්වලට සහභාගි වී ඇති අතර සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පත්කළ නියෝජිතයෙකු ද ඊට සහභාගි වී ඇත.

2014 මූල්‍ය වර්ෂය තුළ විගණන කමිටු රැස්වීම් පහක් (05) පවත්වා ඇත.

2014 වසර තුළ කමිටුව විසින්,

- 2012 සහ 2013 වසර වලට අදාළ වාර්ෂික වාර්තා නිකුත් කරලීම සඳහා අවධානය යොමු කර ඇත.
- අභ්‍යන්තර විගණන වාර්තාවල සඳහන් කර ඇති අඩුපාඩු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ පිළිතුරු අවධානයට යොමු කර ඒවා නිවැරදි කිරීම සඳහා ගෙන ඇති පියවරයන් සැලකිල්ලට ලක් කර ඇත.
- සංස්ථාවේ කාර්යයන් කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යාම සඳහා තොග හා භාණ්ඩ ලේඛන, විකුණුම්, මිලදී ගැනීම්, නිෂ්පාදනය, මූල්‍ය හා මානව සම්පත් යන ක්ෂේත්‍රයන්හි අන්තර් දෙපාර්තමේන්තුමය ගනුදෙනු වැනි අභ්‍යන්තර පාලන පද්ධති කිහිපයක් පිළිබඳව විමර්ශනය කර සුදුසු නිර්දේශ ඉදිරිපත් කර ඇත.
- අදාළ කළමනාකරුවන්/නිලධාරීන් විසින් ගෙන ඇති පසුපරම් කටයුතු පිළිබඳව කමිටු නිර්දේශ සැලකිල්ලට ගෙන විමර්ශන සිදු කර ඇත.
- සෞඛ්‍ය අමාත්‍යාංශයේ විගණන කමිටු වාර්තා මගින් ලබාදුන් නිර්දේශයන් සැලකිල්ලට ලක් කර ඇත.
- 2013 වසරේ විගණකාධිපති වාර්තාව සැලකිල්ලට ලක් කර එහි සඳහන් කර ඇති ගිණුම් අඩුපාඩු හා එකඟ නොවන නියමයන් නිවැරදි කර ගැනීම පිණිස පසුපරම් ක්‍රියාමාර්ග ගෙන ඇත.
- 2012 විගණන වාර්තාව හා 2013 වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය නිකුත් කරන ලද නිර්දේශයන් සැලකිල්ලට ලක්කර ඇත.
- විගණකාධිපතිවරයා විසින් පෙන්වා දුන් කරුණු පිළිබඳව සංස්ථාවේ කළමනාකාරිත්වය විසින් ලබා දුන් අදහස් සැලකිල්ලට ගෙන ඇත.
- 2014 අය වැය හා ප්‍රග්ධන අය වැය වාර්තා විමර්ශනය කර ඇත.
- 2013.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය වාර්තාව විමර්ශනය කර ඇත.
- නව සංශෝධිත ව්‍යවසාය සම්පත් සැලසුම් කිරීමේ පද්ධතිය (ERP) පවත්වාගෙනයාම හා ඉන් ලබා ගන්නා තොරතුරු නිසි ලෙස අධීක්ෂණය කර ඇත.
- ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලය (SLAASMB) විසින් ලබා දුන් නිර්දේශයන් විමර්ශනය කර ඇත.

විගණන කමිටුවේ කාර්යය පැවරුම් නියමයන් සියලු ප්‍රමාණාත්මක කරුණු සම්බන්ධයෙන් අනුකූල බව කමිටුවේ මතයයි.

#### විගණන කමිටු සාමාජිකයන්

එම් ආර්. ආර්. අභයවික්‍රම	- සභාපතිනි	- අධ්‍යක්ෂ	- රා.ඖ.නි.සං./භාණ්ඩාගාර නියෝජිත (2014.06.03 දක්වා)
කේ. ඩී. ඒ. මුණසිංහ	- සභාපතිනී	- අධ්‍යක්ෂ	- රා.ඖ.නි.සං./භාණ්ඩාගාර නියෝජිත (2014.06.04 සිට 2014.09.23 දක්වා)
ජූඩ් නිලුසාන්	- සභාපති	- අධ්‍යක්ෂ	- රාඖනිසං/භාණ්ඩාගාර නියෝජිත (2014.10.02 සිට)
ලලිත් සේනානායක	- සාමාජික	- අධ්‍යක්ෂ	- රා.ඖ.නි.සං.
මියුරු භාෂිත ලියනගේ	- සාමාජික	- අධ්‍යක්ෂ	- රා.ඖ.නි.සං.
සිසිර ජනේන්ද්‍ර පරණගම	- සාමාජික	- අධ්‍යක්ෂ	- රා.ඖ.නි.සං.

#### ජූඩ් නිලුසාන්

විගණන කමිටුවේ සභාපති

2015.09.10



### ආයතනික පාලන වාර්තාව

ආයතනික පාලනය යනු ඉහළ විනිවිදභාවය, නිරවද්‍ය හා කාලීන මූල්‍ය වාර්තාකරණය සාක්ෂාත් කිරීම මගින් ආයතනයට සම්බන්ධ පාර්ශවයන්ගේ (ආයෝජකයින්, සේවකයින්, සැපයුම්කරුවන්, පාරිභෝගිකයින්, රජය සහ ප්‍රජාව) අභිමතාර්ථ සාධනය උදෙසා කළමනාකරණය විසින් ආයතන අධ්‍යක්ෂණය සහ පාලනය කරන ක්‍රම පිළිවෙලයි.

සංස්ථාපිත පාලන සම්බන්ධ වගකීම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් දරනු ලැබේ.

#### අධ්‍යක්ෂ මණ්ඩලය

අධ්‍යක්ෂ මණ්ඩලය, ඉංජිනේරු, කළමනාකරණ, ඖෂධවේද, වෛද්‍ය විද්‍යාව, අලෙවිකරණය මූල්‍ය හා පරිපාලනය යන ක්ෂේත්‍රයන්හි වෘත්තීමය සහ අත්දැකීම් බහුල පුද්ගලයන්ගෙන් සැදුම් ලබයි.

විධායක අධ්‍යක්ෂවරයෙකු වන සභාපතිවරයා සහ විධායක නොවන අධ්‍යක්ෂවරු හය දෙනෙකු ගෙන් අධ්‍යක්ෂ මණ්ඩලය සමන්විත වේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අවස්ථාවකදී හෝ ගරු ඇමතිවරයා විසින් අධ්‍යක්ෂ මණ්ඩලය පත්කර නොමැති විටකදී හැර අධ්‍යක්ෂ මණ්ඩලය මාසිකව රැස්වේ. අවශ්‍ය විටෙකදී විශේෂ රැස්වීමක් පැවැත් වීමටද කටයුතු කරනු ලැබේ.

සමාලෝචනයට ලක් වූ කාල පරිච්ඡේදය තුළ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් දොළහක් පැවැත්වුණි.

#### කළමනාකරණ කමිටුව

සංස්ථාපිත කළමනාකරණ කමිටුවේ සභාපති තනතුර සංස්ථාවේ සභාපතිවරයා විසින් හොඳවනු ලැබේ. අනෙකුත් කමිටු නිලධාරීන් වන්නේ සංස්ථාවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ නියෝජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානීන් ය.

සංස්ථාවේ එදිනෙදා කටයුතු සම්බන්ධ තීරණ ගැනීම, ප්‍රතිපත්තිමය තීරණ සහ උපාය මාර්ගික අරමුණු ක්‍රියාත්මක කිරීම මෙන්ම අවශ්‍ය විටෙක ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට සුදුසු නිර්දේශයන් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම ආදී කටයුතු කළමනාකරණ කමිටුව මගින් සිදුකෙරේ.

කළමනාකරණ කමිටුව මාසිකව රැස්වේ.

#### විගණන කමිටුව

"යහපත් පාලනය සහ පොදු ව්‍යාපාර මාර්ගෝපදේශ" සහ රාජ්‍ය මූල්‍ය වක්‍රලේඛ වලට අනුකූලව විගණන කමිටු පිහිටුවා ඇත.

විගණන කමිටුව, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත් කෙරෙන අතර සංස්ථාවේ විධායක නොවන අධ්‍යක්ෂවරුන් හතරදෙනෙකුගෙන් සමන්විත වේ. මුදල් අමාත්‍යාංශය නියෝජනය කරන අධ්‍යක්ෂවරයා කමිටුවේ සභාපති වේ.

සංස්ථාවේ කාර්යයන් පරීක්ෂා කිරීම සහ ඇගයීම් විගණන කමිටුව විසින් ස්වාධීනව කරනු ලැබේ. අභ්‍යන්තර විගණන කාර්යයන්, විගණන කමිටුවේ අනුමැතිය මත පිළියෙල කරන

ලද අභ්‍යන්තර විගණන සැලැස්මට අනුව සිදු කෙරෙන අතර එය විගණකාධිපතිවරයාගේ දැනුවත් වීමට ද යොමු කෙරේ.

අදාල කාල පරිච්ඡේදය තුළදී විගණන කමිටු රැස්වීම් පහක් පැවැත්වුණි. විගණන කමිටුවේ වාර්තාව පිටු අංක 14 හි දක්වා ඇත.

#### ආයෝජකයන්ගේ සම්බන්ධතා සහ පොදු වගකීම

ජනතාව වෙනුවෙන් රජය විසින් පොදු ව්‍යාපාර පිහිටුවීම, අයිතිය පවත්වා ගෙන යාම සහ මෙහෙයවීම කරනු ලැබේ.

එම නිසා සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමනාකරුවන් ආයතනය පාලනය කිරීම සම්බන්ධයෙන් රේඛීය අමාත්‍යාංශය ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයටත්, මුදල් අමාත්‍යාංශයේ මහා භාණ්ඩාගාරයටත් වගකිව යුතු වේ.

මෙම වගකීම සපුරාලමින් වාර්ෂික වාර්තාව, වාර්ෂික ගිණුම්, වාර්ෂික අයවැය, කාර්තු සඳහා ප්‍රගති වාර්තා ආදිය එම අමාත්‍යාංශ වලට ඉදිරිපත් කරනු ලැබේ.

රාජ්‍ය මූල්‍ය සම්බන්ධව අවසාන අධිකාරී බලය ජනතා නියෝජිතයින් නියෝජනය කරන්නා වූ පාර්ලිමේන්තුව සතුව පවතින බව ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය විසින් පිළිගෙන ඇත.

ආයතනයේ ප්‍රගතිය, මූල්‍ය වාර්තා, විගණන වාර්තාව ඇතුළත් වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තු නියෝජකයන්ගේ සමාලෝචනය සඳහා ඉදිරිපත් කරනු ලැබේ.

පොදු ව්‍යාපාරයක් ලෙස සංස්ථාව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර සඳහා වන පාර්ලිමේන්තු කාරක සභාවට (COPE) වග කියනු ලැබේ.

#### වේතන ප්‍රතිපත්තිය

සංස්ථාවේ වේතන ප්‍රතිපත්තිය මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නිර්දේශයන් මත පිහිටුවා සකසා ඇත.

අධ්‍යක්ෂ වේතන සහ අනෙකුත් දීමනා මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කරන රාජ්‍ය සංස්ථා වලට අදාල වේතන හා දීමනා සඳහා වන වක්‍රලේඛ මත පදනම්ව ගෙවනු ලැබේ.

සේවක වේතන රාජ්‍ය පරිපාලන වැටුප් තලයන් පාදක කර ගනිමින් සංස්ථාව විසින් පිළියෙල කරන ලද වැටුප් තලයන් අනුව මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇතිව ගෙවනු ලැබේ.

කාර්යසාධනය මත සෘජුවම අගය කිරීමක් ලෙස කාර්යසාධන දිරිදීමනාව හඳුනාගෙන ඇත.

#### අභ්‍යන්තර පාලනය

ආයතනය විසින් එළඹෙන සියලු ගනුදෙනු සඳහා නියමිත අධිකාරිය ලැබූ බවටත්, සටහන් ගත කිරීම, වාර්තා කිරීම යන කරුණු සම්බන්ධයෙන් සාධාරණ තහවුරු කිරීමක් ඇතිවන පරිදි අභ්‍යන්තර පාලනය සැලසුම් කොට ඇති බවටත් අධ්‍යක්ෂ මණ්ඩලය වගකීම දරයි.

කාර්යයන් මත පදනම් වූ ආයතනික සැලැස්මක් ක්‍රියාත්මක වේ. නියමිත කාර්යයන් අනුව දෙපාර්තමේන්තු සැලසුම් කර ඇති අතර ඒවා නිෂ්පාදන, තත්ව පාලන, නඩත්තු, මූල්‍ය, සැලසුම්, වට්ටෝරු පර්යේෂණ හා සංවර්ධන, අලෙවිකරණ ආදී වශයෙන් වෙති.

සංස්ථාවේ ප්‍රධාන ක්‍රියාත්මක කිරීමේ නිලධාරී වන සාමාන්‍යාධිකාරී වෙත එක් එක් දෙපාර්තමේන්තු ප්‍රධානියා සෘජුවම වාර්තා කරයි.

සාමාන්‍යාධිකාරී, සභාපති, කළමනාකාර අධ්‍යක්ෂවරයාට හා අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කරයි.

අභ්‍යන්තර විගණන කාර්යය මගින් අභ්‍යන්තර පාලනය තව දුරටත් ශක්තිමත් කෙරේ. අභ්‍යන්තර විගණක සෘජුවම සභාපතිවරයාට සහ විගණන කමිටුවට වාර්තා කිරීම මගින් අභ්‍යන්තර විගණකගේ ස්වාධීනත්වය තවදුරටත් තහවුරු කෙරේ.

මිලදී ගැනීමේ ක්‍රියාවලිය තරඟකාරී ටෙන්ඩර් පටිපාටිය මගින් සිදු කෙරෙන අතර ගණුදෙනු වල විනිවිදභාවය රැකීම තුලින් සැපයුම්කරුවන්ට මේ මගින් සමාන අවස්ථා ද ලැබේ.

ප්‍රාග්ධන අයවැය ඇතුළත් වාර්ෂික අයවැය ලේඛන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කොට සෞඛ්‍ය අමාත්‍යාංශයට හා මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කරනු ලැබේ.

**අපගේ නිපැයුම් වර්ග**

අපගේ එක් එක් නිපැයුම් වර්ග අනුව නිෂ්පාදිත පෙනි හා කරල් සංඛ්‍යාව

නිපැයුම් වර්ග	ප්‍රමාණය මිලියන වලින්	නිපැයුම් වර්ග	ප්‍රමාණය මිලියන වලින්
ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් පෙනි BP මි.ග්‍රෑ 500	0.912	ෆාසෙමයිඩ් පෙනි BP මි.ග්‍රෑ 40	42.000
ඇමොක්සිසිලින් පෙනි USP මි.ග්‍රෑ 125	10.000	ග්ලික්ලසයිඩ් පෙනි BP මි.ග්‍රෑ 80	17.500
ඇමොක්සිසිලින් කරල් BP මි.ග්‍රෑ 250	90.300	ඉන්ඩොමෙතසින් කරල් BP මි.ග්‍රෑ 25	14.000
ඇමොක්සිසිලින් කරල් BP මි.ග්‍රෑ 500	15.225	ලොසාටන් පොටෑසියම් පෙනි මි.ග්‍රෑ 50	0.812
ඇටනොලොල් පෙනි BP මි.ග්‍රෑ 50	14.400	මෙබන්ඩසෝල් පෙනි USP මි.ග්‍රෑ 500	0.640
බෙන්සෙක්සෝල් පෙනි BP මි.ග්‍රෑ 2	60.000	මෙබන්ඩසෝල් පෙනි USP මි.ග්‍රෑ 100	45.000
කාබමෙසපින් පෙනි BP මි.ග්‍රෑ 200	15.250	මෙටිෆෝමින් පෙනි BP මි.ග්‍රෑ 500	108.501
සිමෙටිඩින් පෙනි BP මි.ග්‍රෑ 200	4.160	පැරසිටමෝල් පෙනි BP මි.ග්‍රෑ 500	252.000
ක්ලොක්සසිලින් කරල් BP මි.ග්‍රෑ 250	101.500	ෆිනොක්සිමීතයිල් පෙනිසිලින් පෙනි BP මි.ග්‍රෑ 250	24.800
ක්ලොක්සසිලින් කරල් BP මි.ග්‍රෑ 500	20.475	ප්‍රෙඩ්නිසෙලෝන් පෙනි BP මි.ග්‍රෑ 5	145.600
කෝට්‍රිමොක්සසෝල් පෙනි BP මි.ග්‍රෑ 480 (වැඩිහිටි)	9.000	ප්‍රොප්‍රනලෝල් පෙනි BP මි.ග්‍රෑ 40	22.000
ඩයික්ලෝෆෙනැක් සෝඩියම් පෙනි USP මි.ග්‍රෑ 50	104.870	සැල්බියුටමෝල් පෙනි BP මි.ග්‍රෑ 2	122.400
ඩයිර්නයිල් කාබමෙසින් පෙනි BP මි.ග්‍රෑ 50	8.100	සැල්බියුටමෝල් පෙනි BP මි.ග්‍රෑ 4	12.000
ඩයිර්නයිල් කාබමෙසින් පෙනි BP මි.ග්‍රෑ 100	2.250	ස්පයිරනොලැක්ටෝන් පෙනි USP මි.ග්‍රෑ 25	2.400
ඩිල්ටියසෙම් (HCL) පෙනි USP මි.ග්‍රෑ 60	20.250	නියෝෆිලින් පෙනි ER USP මි.ග්‍රෑ 125	22.400
එනැලජිල් මැලියේට් පෙනි USP මි.ග්‍රෑ 5	58.400	ට්‍රයිප්ලුවොපෙරසින් පෙනි BP මි.ග්‍රෑ 5	3.750
එරිත්‍රොමයිසින් ස්ටියරේට් පෙනි BP මි.ග්‍රෑ 250	12.000	වෙරපමීල් පෙනි BP මි.ග්‍රෑ 40	26.400
ෆෝලික් අම්ලය පෙනි BP මි.ග්‍රෑ 1	321.750	විටමින් බී පෙනි CHF	114.800
ෆැමොටේඩින් පෙනි USP මි.ග්‍රෑ 20	55.350	විටමින් බී කම්ප්ලෙක්ස් ස්ට්‍රෝං පෙනි BPC	8.000

**ඉදිරියේදී නිපදවීමට අදහස්කර ඇති ඖෂධ - 2015**

- ලොසාටන් පොටෑසියම් පෙනි මි.ග්‍රෑ 50
- ග්ලික්ලසයිඩ් පෙනි USP මි.ග්‍රෑ 40
- ටොල්බියුටමයිඩ් පෙනි BP මි.ග්‍රෑ 500
- මෙට්‍රොනයිඩසෝල් පෙනි USP මි.ග්‍රෑ 200
- ඩොම්පෙරිඩෝන් පෙනි BP මි.ග්‍රෑ 10

### අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම් වාර්තාව

මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන්ගේ වගකීම්, පිටු අංක 45-56 හි ඇතුළත් විගණකාධිපති වාර්තාවේ සඳහන් විගණකවරයාගේ වගකීම තුළින් වෙනස් වේ.

1971 අංක 38 දරණ මුදල් පනතට අනුකූලව රාජ්‍ය සංස්ථා විසින් ආදායම්, වියදම්, වත්කම් හා වගකීම් සහ සංස්ථාවේ අනෙකුත් සියළුම ගනු දෙනු පිළිබඳ ගිණුම් වාර්තා සුදුසු පරිදි තබා ගත යුතුය. රාජ්‍ය සංස්ථා විසින් ගිණුම් පිළිබඳ වාර්ෂික වාර්තාවක් සහ සංස්ථාවේ ක්‍රියාකාරකම් හා සම්බන්ධ වූ සංඛ්‍යාතමය කරුණු, එකී ස්වරූපයන් හා එකී කරුණු ඇතුළත්ව පිළියෙල කළ යුතුය.

රජය සහ ආයතනයට සම්බන්ධ පාර්ශවයන් නියෝජනය කරනු ලබන අධ්‍යක්ෂ මණ්ඩලයට, ආයතනයේ භාරකාරීත්වය සම්බන්ධයෙන් ව්‍යවස්ථානුකූලව වගකීමක් හිමිව තිබෙන අතර සංස්ථාවේ මූල්‍ය තත්වය පිළිබඳ සාධාරණ නිවැරදි තාවයකින් යුක්තව හෙලිදරවු කිරීම සඳහා ප්‍රමාණවත් ගිණුම් වාර්තා සංස්ථාව තුළ තබා ගැනීමට ඔවුන් වගකීමෙන් බැඳේ. එසේම ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සහ ඉදිරිපත් කිරීම සිදු කොට ඇති බවට සහ 1971 අංක 38 දරණ මුදල් පනතට අනුකූලව අවශ්‍ය තොරතුරු සපයා ඇති බවට සහ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ දී අඛණ්ඩ පැවැත්ම සංකල්පය අධ්‍යක්ෂවරුන් විසින් අනුගමනය කර ඇති බව සහතික කළ යුතුය.


සංස්ථාවේ වත්කම් ආරක්ෂා කිරීම සඳහා සාධාරණ පියවරයන් ගැනීමට අධ්‍යක්ෂ මණ්ඩලයට වගකීමක් ඇති අතර, මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණන, අභ්‍යන්තර සෝදිසි කිරීම්, මූල්‍යමය සමාලෝචනය සහ වංචා හා අක්‍රමිකතා අනාවරණය කර ගැනීම ඇතුළත් වූ ප්‍රමාණවත් අභ්‍යන්තර පාලන ක්‍රමස්ථාපනය කිරීම සඳහා සුදුසු සලකා බැලීම් කිරීමේ වගකීමද ඔවුන් සතුය.


1971 අංක 38 දරණ මුදල් පනතට අනුකූලව විගණකාධිපති, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඉදිරිපත් කළ සියලුම මූල්‍ය වාර්තා හා සම්බන්ධිත දත්ත සමග මූල්‍ය ප්‍රකාශන පරීක්ෂා කර ඇති මතය මෙම වාර්තාවේ පිටු අංක 45-56 හි සඳහන්ව ඇත.

**රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව**  
**මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය**  
 2014.12.31 දිනට  
 (සියලුම අගයන් ශ්‍රී ලංකා රුපියල් වලින්)

වත්කම්	සටහන	31.12.2014 දිනට	31.12.2013 දිනට
<b>ජංගම නොවන වත්කම්</b>			
දේපළ පිරිසත හා උපකරණ	01	780,718,672	762,641,198
අස්පාශ්‍ය වත්කම්	02	887,877	1,078,000
වෙනත් ජංගම නොවන වත්කම්	03	537,630	376,105
නොනිම් වැඩ - කොන්ත්‍රාත්		1,001,934	935,067
<b>ජංගම වත්කම්</b>			
තොග	04	532,554,618	561,248,472
වෙළඳ හා වෙනත් අයවිය යුතු දේ	05	126,060,884	493,222,377
පූර්ව ගෙවීම්	06	29,383,871	36,045,173
වෙනත් මූල්‍ය වත්කම්	07	913,443,179	429,896,526
බැංකු සහ අතැති මුදල්	08	1,861,210	8,670,818
		<u>1,603,303,763</u>	<u>1,529,083,367</u>
<b>මුළු වත්කම්</b>		<u>2,386,449,875</u>	<u>2,294,113,736</u>
<b>කාරක ප්‍රාග්ධනය හා බැරකම්</b>			
අනුදන් ප්‍රාග්ධනය		850,000,000	850,000,000
ප්‍රකාශිත ප්‍රාග්ධනය	09	690,079,000	690,079,000
රඳවා ගත් ඉපැයීම්		<u>1,394,574,735</u>	<u>1,247,527,043</u>
<b>මුළු කාරක ප්‍රාග්ධනය</b>		<u>2,084,653,735</u>	<u>1,937,606,043</u>
<b>ජංගම නොවන බැරකම්</b>			
සේවක ප්‍රතිලාභ බැරකම්		36,717,591	22,414,958
විලම්බිත බදු බැරකම්	10	126,369,007	140,956,542
		<u>163,086,598</u>	<u>163,371,500</u>
<b>ජංගම බැරකම්</b>			
වෙළඳ හා වෙනත් ගෙවිය යුතු දේ	11	92,689,682	79,693,150
ගෙවිය යුතු බදු		46,019,860	113,443,043
		<u>138,709,542</u>	<u>193,136,193</u>
<b>මුළු කාරක ප්‍රාග්ධනය හා බැරකම්</b>		<u>2,386,449,875</u>	<u>2,294,113,736</u>

මෙම මූල්‍ය ප්‍රකාශනවලට අදාළ ගිණුම්කරණ ප්‍රතිපත්ති පිටු අංක 24 සිට 31 දක්වා ඇත. එසේම මෙම මූල්‍ය ප්‍රකාශන පිළියල කිරීම සහ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වගකීම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් දරණු ලබන අතර මෙම මූල්‍ය ප්‍රකාශන අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියට යොමුකර ඇති සේම රජයේ විගණන දෙපාර්තමේන්තුවට ද ඉදිරිපත් කර ඇත.

සභාපති :   
 දිනය : 2015.07.21

අධ්‍යක්ෂ : 

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීන් - මූල්‍ය : 

**රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව**  
**ආදායම් ප්‍රකාශය**  
 2014.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා  
 (සියලුම අගයන් ශ්‍රී ලංකා රුපියල් වලින්)

		2014 වර්ෂය සඳහා	2013 වර්ෂය සඳහා
	සටහන		
ආදායම	12	1,712,105,976	1,941,182,950
විකුණුම් පිරිවැය	13	(1,319,715,006)	(1,513,899,412)
<b>දළ ලාභය</b>		<b>392,390,970</b>	<b>427,283,538</b>
වෙනත් මෙහෙයුම් ආදායම්	14	6,514,655	5,983,263
පරිපාලන වියදම්	15	(133,933,461)	(106,096,193)
විකුණුම් සහ බෙදාහැරීමේ වියදම්	16	(33,835,318)	(21,308,804)
අනිකුත් මෙහෙයුම් වියදම්	17	(6,378,498)	(1,685,541)
<b>මෙහෙයුම් ලාභය</b>		<b>224,758,348</b>	<b>304,176,264</b>
මූල්‍ය පිරිවැය	18	(2,473,946)	(2,266,464)
මූල්‍ය ආදායම	19	44,196,991	28,059,081
<b>බදු පෙර ලාභය</b>		<b>266,481,394</b>	<b>329,968,881</b>
බදු වියදම	20	(82,632,711)	(120,814,029)
<b>වර්ෂය සඳහා ලාභය</b>		<b>183,848,683</b>	<b>209,154,852</b>
<b>විස්තීරණ ආදායම් ප්‍රකාශය</b>			
(-) සංක්‍රමික වගකීම්		-	(486,083)
(-) ප්‍රත්‍යක්ෂ ලාභ/අලාභ		(2,729,111)	(1,067,318)
උපකල්පන වෙනස්වීම් නිසා වූ ලාභ / අලාභ		(9,071,880)	-
බදු සඳහා වෙනත් විස්තීරණ ආදායම		-	-
<b>බදු ගැලපීමෙන් පසු වෙනත් විස්තීරණ ආදායම</b>		<b>(11,800,991)</b>	<b>(1,553,401)</b>
<b>බදු ගැලපීමෙන් පසු මුළු වෙනත් විස්තීරණ ආදායම්</b>		<b>172,047,692</b>	<b>207,601,451</b>

**රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව**  
**ස්කන්ධ ප්‍රාග්ධනය වෙනස්වීම පිළිබඳ ප්‍රකාශය**  
 2014.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා  
 (සියලුම අගයන් ශ්‍රී ලංකා රුපියල් වලිනි)

	ප්‍රකාශිත ප්‍රාග්ධනය	ලාභය / (අලාභය)	එකතුව
2013.01.01 දිනට ශේෂය	690,079,000	1,059,925,592	1,750,004,592
මුළු විස්තීරණ ආදායම්	-	207,601,451	207,601,451
මහා භාණ්ඩාගාරය වෙත දායකත්වය	-	(20,000,000)	(20,000,000)
<b>2013.12.31 දිනට ශේෂය</b>	<b>690,079,000</b>	<b>1,247,527,043</b>	<b>1,937,606,043</b>
2014.01.01 දිනට ශේෂය	690,079,000	1,247,527,043	1,937,606,043
මුළු විස්තීරණ ආදායම්	-	172,047,692	172,047,692
මහා භාණ්ඩාගාරය වෙත දායකත්වය	-	(25,000,000)	(25,000,000)
<b>2014.12.31 දිනට ශේෂය</b>	<b>690,079,000</b>	<b>1,394,574,735</b>	<b>2,084,653,735</b>

**රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව**  
**මූල්‍ය ප්‍රවාහ ප්‍රකාශය**  
 2014.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා  
 (සියලුම අගයන් ශ්‍රී ලංකා රුපියල් වලිනි)

	2014 වර්ෂය සඳහා	2013 වර්ෂය සඳහා
මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ජනනය වූ මුදල් ප්‍රවාහයන්		
බදු සහ අති විශේෂ අයිතමයන්ට පෙර ශුද්ධ ලාභය / (අලාභය)	266,481,394	329,968,881
<b>ගැලපුම් :-</b>		
ස්ථාවර වත්කම් මත ක්ෂය	122,993,394	117,542,273
වර්තමාන පාරිතෝෂික පිරිවැය	1,503,571	1,339,232
සේවක පොළී පිරිවැය	2,241,493	1,847,603
ස්ථාවර වත්කම් විකිණීම මත ලාභ/අලාභ	(5,386)	87,463
මෙවලම් ලියා හැරීමේ අලාභය	-	68,468
හානි වූ හා අභාවිත ද්‍රව්‍ය පිරිවැය	12,794,736	332,154
විලම්බිත ආදායම	-	(14,263)
පොළී ආදායම	(40,646,708)	(25,314,785)
<b>කාරක ප්‍රාග්ධනය වෙනස්වීම් වලට පෙර මෙහෙයුම් ලාභය</b>	<b>365,362,494</b>	<b>425,857,026</b>
<b>කාරක ප්‍රාග්ධන අයිතමයන්හි වෙනස් වීම්</b>		
තොග අඩු / (වැඩි) වීම	28,693,854	86,311,094
ණයගැතියන්ගේ හා අයවිය යුතුදේහි අඩු / (වැඩි) වීම	367,161,493	(199,848,664)
තැන්පතු වල සහ පෙර ගෙවීම්වල අඩු වීම/ (වැඩි) වීම	6,661,301	(30,065,017)
බැරකම් වල (අඩු) / වැඩි වීම	12,996,535	(1,634,409)
<b>මෙහෙයුම් වලින් ජනනය වූ මුදල්</b>	<b>780,875,677</b>	<b>280,620,031</b>
පාරිතෝෂික ගෙවීම්	(1,243,424)	(315,240)
ආදායම් බදු ගෙවීම්	(164,643,431)	(20,336,569)
<b>මෙහෙයුම් වලින් ජනනය වූ ශුද්ධ මුදල්</b>	<b>614,988,822</b>	<b>259,968,222</b>
<b>ආයෝජන ක්‍රියාකාරකම් වලින් ජනනය වූ මුදල් ප්‍රවාහයන්</b>		
කෙටිකාලීන ආයෝජන (සටහන - අ )	(483,680,026)	(218,013,466)
ස්ථාවර වත්කම් අත්පත් කර ගැනීම්	(153,802,459)	(44,156,578)
ස්ථාවර වත්කම් විකිණීමෙන් ලද ආදායම	65,497	3,300
ලැබුණු පොළිය	40,780,082	24,122,819
වෙනත් ජංගම නොවන වත්කම්	(161,525)	795,777
<b>ආයෝජන ක්‍රියාකාරකම්වලින් ජනනය වූ ශුද්ධ මුදල්</b>	<b>(596,798,431)</b>	<b>(237,248,148)</b>
<b>මූල්‍ය ක්‍රියාකාරකම් වලින් ජනනය වූ මුදල් ප්‍රවාහයන්</b>		
මහා භාණ්ඩාගාර දායකත්වය	(25,000,000)	(20,000,000)
මූල්‍ය ක්‍රියාකාරකම් සඳහා භාවිතා කළ ශුද්ධ මුදල්	(25,000,000)	(20,000,000)
<b>මුදල් සහ ආසන්න මුදල්වල ශුද්ධ වැඩි/ (අඩු) වීම.</b>	<b>(6,809,608)</b>	<b>2,720,073</b>
<b>වර්ෂය ආරම්භක මුදල් සහ ආසන්න මුදල්</b>	<b>8,670,818</b>	<b>5,950,745</b>
<b>වර්ෂය අවසාන මුදල් හා ආසන්න මුදල් (සටහන ආ)</b>	<b>1,861,210</b>	<b>8,670,818</b>



**සටහන (අ) -**  
**ආයෝජන ක්‍රියාකාරකම් වලින් ජනනය වූ මුදල් ප්‍රවාහය**

වර්ෂය තුළ මුදල් ගලා ඒම්

**2014**

**2013**

8,013,378,957

4,208,107,601

වර්ෂය තුළ මුදල් ගලා යෑම්

(8,497,058,983)

(4,426,121,067)

ශුද්ධ මුදල් ප්‍රවාහය

(483,680,026)

(218,013,466)

**සටහන (ආ)**

**මුදල් සහ ආසන්න මුදල්**

ලංකා බැංකුව - රත්මලාන ශාඛාව

131,449

299,207

ලංකා බැංකුව - ආයතනික ශාඛාව

1,114,152

7,869,329

මහජන බැංකුව - රත්මලාන ශාඛාව

486,546

167,870

මහජන බැංකුව - ආයතනික ශාඛාව

79,494

297,572

මුදල් ශේෂය

32,260

26,840

සුළු මුදල් ශේෂය

17,309

10,000

1,861,210

8,670,818

## රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව

### ආයතනික තොරතුරු සහ මූලික ගිණුම්කරණ ප්‍රතිපත්ති

#### 1. ආයතනික තොරතුරු

##### පොදු තොරතුරු

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව 1957 අංක 49 දරණ කාර්මික නීතිගත සංස්ථා පනත යටතේ සංස්ථාපිත කර ඇත. මෙය රත්මලාන ශ්‍රීමත් ජෝන් කොතලාවල මාවතේ අංක 11 දරණ ස්ථානයේ පිහිටා ඇති රාජ්‍ය සංස්ථාවකි.

2014 දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වර්ෂය සඳහා සංස්ථාව මූල්‍ය ප්‍රකාශ පිළියෙළ කරන අතර, මෙම මූල්‍ය ප්‍රකාශ වලට අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

##### ප්‍රධාන ක්‍රියාකාරකම්

##### ප්‍රධාන ක්‍රියාකාරකම් වන්නේ:

- (අ) ඖෂධ නිෂ්පාදනය, සැකසීම, ගබඩා කිරීම, ඇසිරීම හා නැවත ඇසිරීම
- (ආ) ඖෂධ නිෂ්පාදනයට හා සැකසීමට අවශ්‍ය තාක්ෂණික සහාය සැපයීම
- (ඇ) ඖෂධ විද්‍යා සහ ඖෂධ ද්‍රව්‍ය පිළිබඳ පර්යේෂණ සහ ඖෂධ ප්‍රමිතිකරණය සහ
- (ඈ) නිෂ්පාදිත ඖෂධ අලෙවි කිරීම

#### 2. පිළියෙල කිරීමේ පදනම

##### 2.1 අනුකූලතා ප්‍රකාශය

මූල්‍ය ප්‍රකාශයන් පිළියෙළ කොට ඇත්තේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මඟින් නිකුත් කල ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිති (SLFRS/LKAS) වලට අනුකූලවය.

##### 2.2 මිනුම් පදනම

මූල්‍ය ප්‍රකාශ පිළියෙල වී ඇත්තේ ඓතිහාසික පිරිවැය පදනම මතය. සංස්ථාවේ මූල්‍ය ප්‍රකාශ වල අගයන් ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා රුපියල් වලිනි.

#### 3. මූලික ගිණුම්කරණ ප්‍රතිපත්තිවල සාරාංශය

##### 3.1 මූලික ගිණුම්කරණ ප්‍රතිපත්ති

5.1.5 දක්වා ඇති පොදු කාර්ය විෂයදම් වෙන් කිරීම හැර ගිණුම්කරණ ප්‍රතිපත්ති පෙර වර්ෂයේදී භාවිතා කරන ලද ඒවා සමග අනුකූල වේ.

##### 3.1.1 දේපළ, පිරියත සහ උපකරණ

දේපළ, පිරියත සහ උපකරණ සටහන් කර ඇත්තේ සමුච්චිත ක්ෂය හා සමුච්චිත හානිකරණ අලාභ වීම් ඇත්නම් ඒවා ද අන්තර්ග්‍රහණය කොට ගණනය කළ ශුද්ධ පිරිවැය ලෙසය. එම පිරිවැයට දේපළ, පිරියත සහ යන්ත්‍රෝපකරණවලට අදාළව කොටස් මාරු කිරීමේදී දැරීමට සිදුවන පිරිවැය සහ පිරිවැය නිර්ණායක වලට අනුකූල වන්නේ නම්, දීර්ඝ කාලීන ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා ණයට ගැනීමේ පිරිවැය ද ඇතුළත් වේ. යම් නියමිත කාලයකට වරක් දේපළ, පිරියත සහ යන්ත්‍රෝපකරණ වල වැදගත් කොටස් වෙනුවට අලුත් ඒවා යෙදීම අවශ්‍ය වන්නේ නම්, එම ඉවත් කරනු ලබන කොටසට අදාළ පිරිවැය මුළු පිරිවැයෙන් ඉවත්කරන අතර නව කොටසෙහි පිරිවැය ඇතුළත් කරන අතර ක්ෂය එහි ප්‍රයෝජනවත් ආයු කාලය මත ගණනය කරනු ලබයි. එලෙසම, ප්‍රධාන පෙළේ පිරික්සීමක් සිදු කරනු ලබන අවස්ථාවේදී එහි පිරිවැය, පිරිවැය නිර්ණායක සපුරා ලත්තේ නම්, දේපළ හා පිරියතෙහි ලියාපදිංචි අගයට ඇතුළත් කරනු ලබයි. දේපළ හා පිරියතෙහි අනිකුත් අලුත්වැඩියා කිරීම් හා නඩත්තු විෂයදම්, ආදායම් ප්‍රකාශයට ඇතුළත් කරනු ලැබේ.

##### 3.1.2 ක්ෂය

සරල මාර්ග ක්‍රම පදනම අනුව, මිල දී ගන්නා වර්ෂයේදී මුළු වර්ෂය සඳහාම ක්ෂය කරන අතර, විකුණන වර්ෂයේදී කිසිදු ක්ෂය කිරීමක් සිදු කරනු නොලැබේ. දේපළ, පිරියත සහ යන්ත්‍රෝපකරණ වල ප්‍රයෝජනවත් ආයුකාලය පහත සඳහන් පරිදි වේ.

බදු ඉඩම්	99 අවුරුදු බදු කාලය සඳහා
භූමි අලංකරණ වියදම්	99 අවුරුදු බදු කාලය සඳහා
ගොඩනැගිලි	අවුරුදු 4 සිට 30 දක්වා
වාහන නවතන ගොඩනැගිල්ල	අවුරුදු 4
පිරියත හා යන්ත්‍රෝපකරණ	අවුරුදු 1 සිට 15 දක්වා
මෝටර් වාහන	අවුරුදු 3 සිට 15 දක්වා
යතුරු පැදි	අවුරුදු 4 සිට 15 දක්වා
උපකරණ	අවුරුදු 2 සිට 10 දක්වා
පරිගණක උපාංග	අවුරුදු 1 සිට 5 දක්වා
පරිගණක මෘදුකාංග	අවුරුදු 1 සිට 5 දක්වා
ලී බඩු හා සවිකිරීම්	අවුරුදු 3 සිට 10 දක්වා
මෙවලම්	අවුරුදු 1 සිට 15 දක්වා
පුස්තකාල ග්‍රන්ථ	අවුරුදු 5

**3.1.3 අස්පාශ්‍ය වත්කම්**

අත්පත් කර ගන්නා අස්පාශ්‍ය වත්කම් වල මූලික පිරිවැය වන්නේ අත්පත් කරගැනීමේ පිරිවැයයි. මූලික පිරිවැය හඳුනා ගැනීමෙන් පසුව, අස්පාශ්‍ය වත්කම් ඉදිරියට ගෙන යනු ලබන්නේ පිරිවැයෙන් සමුච්චිත ක්‍රමක්ෂය හා සමුච්චිත අපවය අඩු කරමිනි. ප්‍රාග්ධනීකරණය කරන ලද සංවර්ධන පිරිවැය අගයන් හැර අභ්‍යන්තරිකව ජනනය කරන ලද අස්පාශ්‍ය වත්කම් ප්‍රාග්ධනීකරණය කරනු නොලබන අතර වියදම ඇති වූ වර්ෂයේ ආදායම් ප්‍රකාශය තුළ අදාළ වියදම පිළිබිඹු කෙරේ.

**3.1.4 දේපළ, පිරියත හා යන්ත්‍රසූත්‍ර වල හානිකරණය**

දේපළ, පිරියත හා යන්ත්‍රසූත්‍ර වල ධාරණ වටිනාකමේ හානිකරණය සමාලෝචනය කරනු ලබන්නේ වාර්ෂිකව හෝ වෙනස්කම් සිදුවීම් මගින් හෝ දේපළ, පිරියත හා යන්ත්‍රසූත්‍ර වල ධාරණ වටිනාකම අය කර ගත නොහැකි වීමට ඉඩ ඇති බව හඳුනා ගත් අවස්ථාවකදීය. එබඳු තත්ත්වයක් පවතින්නේ නම් සහ ධාරණ වටිනාකම ඇස්තමේන්තුගත අය කර ගත හැකි ප්‍රමාණය ඉක්මවා යන්නේ නම්, වත්කම් ඒවායේ අය කර ගත හැකි වටිනාකමට සටහන් කරනු ලැබේ. ආදායම් ප්‍රකාශයෙහි ප්‍රත්‍යාගණන අතිරික්තයන් සටහන් කිරීමට ප්‍රතිවිරුද්ධ සටහනක් ලෙස වත්කම් හානිකරණ අලාභ සටහන් කරනු ලැබේ.

**3.1.5 මූල්‍ය නොවන වත්කම් වල හානිකරණය**

වත්කමක් හානි විය හැකි බව දක්වන සංඥාවක් ඇතිදැයි සංස්ථාව එක් එක් වාර්තා කරන දිනයේදී තක්සේරු කරයි. කවර හෝ සංඥාවක් පවතී නම්, එසේත් නැති නම් වත්කමක් සඳහා වාර්ෂික හානි පිරික්සුමක් අවශ්‍ය වූ විට, සංස්ථාව අදාළ වත්කමේ අය කර ගත හැකි ප්‍රමාණය ඇස්තමේන්තු කරයි. වත්කමක අය කර ගත හැකි ප්‍රමාණය වනාහි වත්කමේ හෝ මුදල්-උත්පාදන ඒකකයේ (CGU) සාධාරණ වටිනාකමෙන්, විකිණීමේ වියදම් අඩු කිරීමෙන් ලැබෙන අගය හා භාවිතයේදී එහි වටිනාකම අඩු කළ විට ලැබෙන අගය යන අගයන් දෙකෙන් වඩා විශාල අගයයි. එය තනි වත්කම් සඳහා නිර්ණය කරනු ලබන්නේ වෙනත් වත්කම් වලින් හෝ වත්කම් සමූහ වලින් ආයතනය තුළට එන මුදල් ප්‍රවාහ වලින් ස්වායත්තව අදාළ තනි වත්කම ආයතනය තුළට මුදල් උත්පාදනය කරන්නේ නම් පමණි. වත්කමක හෝ මුදල්-උත්පාදන ඒකකයක ධාරණ අගය එහි අය කර ගත හැකි ප්‍රමාණය ඉක්මවා යන විට, වත්කම හානිකරණය වී ඇතැයි සැලකෙන අතර, එය එහි අය කර ගත හැකි ප්‍රමාණය ලෙස සටහන් කරනු ලැබේ. භාවිතයේදී වටිනාකම තක්සේරු කිරීමේදී, මුදලේ වර්තමාන අගය සහ වත්කමට ආවේණික අවදානම් පිළිබඳ වත්මන් වෙළඳපල තක්සේරු අගයන් පිළිබිඹු කරන බදු-පූර්ව වට්ටම් අනුපාතිකය භාවිතා කරමින් ඇස්තමේන්තුගත අනාගත මුදල් ප්‍රවාහයන් ඒවායේ වත්මන් වටිනාකමට වට්ටම් කරනු ලැබේ. සාධාරණ වටිනාකමෙන් විකිණීමේ පිරිවැය අඩු කොට අගය නිර්ණය කිරීමේදී, මෑත කාලීන වෙළඳපල ගනුදෙනු (නිබේ නම්) සැලකිල්ලට ගනු ලැබේ. එබඳු ගනුදෙනු හඳුනා ගත නොහැකි නම්, උචිත තක්සේරු ක්‍රමයක් භාවිතා කරනු ලැබේ.

**3.1.6 බදුකරණය**

**3.1.6.1 වර්තමාන බදුකරණය**

වර්තමාන සහ පෙර වර්ෂවල දී මෙන් බදු ආයතන වලට, ආයතනයේ බදු වත්කම් සහ බැරකම් මත බදු ගෙවීමක් සිදු කරයි. එම බදු ප්‍රමාණයන් ගණනය කිරීමට යොදා ගන්නා ලද බදු අනුපාතික හා බදු නීති වනාහි ශේෂ පත්‍ර දින වන විට පනවා තිබූ ඒවා වේ.

ඒ අනුව, 2000 අංක 38 දරණ දේශීය ආදායම් පනතේ හා එයට කරන ලද සංශෝධන හා විධිවිධාන වලට අනුකූලව පනතේ නියම කර ඇති අනුපාතිකයන්ට අනුව බදු ගෙවීමේ කාර්යය සඳහා ගලපන ලද වර්ෂයේ ලාභය පදනම් කරගනිමින් බදු ප්‍රතිපාදනය කරනු ලැබේ. සමාලෝචිත වර්ෂයේ බදු සඳහා ප්‍රතිපාදන සලසා ඇත්තේ පනතේ නියම කර ඇති අනුපාතික වලට යටත්ව ගිණුම්ගත ලාභය පදනම් කරගෙනය.

3.1.6.2 විලම්බිත බදුකරණය

මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තුළ හඳුනා ගෙන ඇති වත්කම් සහ වගකීම් වලට අදාළ නාවකාලික වෙනස්කම් සඳහා විලම්බිත බදු බැරකම් හා වත්කම් සඳහා ප්‍රතිපාදන කර ඇත. අපගේ මූල්‍ය ප්‍රකාශයන් තුළ ප්‍රධාන වශයෙන් ස්ථාවර වත්කම් වල ලියාහල පොත් අගය හා ලියාහල බදු වටිනාකම සඳහා විලම්බිත බදු බැරකමක්ද, විශ්‍රාම පාරිතෝෂිකය වෙනුවෙන් වූ ප්‍රතිපාදනය සඳහා විලම්බිත බදු වත්කමක්ද හඳුනා ගත්තෙමු. විලම්බිත බදු වත්කම් සහ බැරකම් මනිනු ලබන්නේ ආදායම් බදු අනුපාත අනුවය.

3.2. භාණ්ඩ තොග

'ප්‍රථමයෙන් ලැබ ප්‍රථමයෙන් නිකුත් කල' පදනමින් අගය තක්සේරු කෙරෙන අභාවිත හෝ මන්දගාමී වලනයක් සහිත භාණ්ඩ සඳහා නිසි වෙන් කිරීම් කළ පසුව පිරිවැය හා ශුද්ධ උපලබ්ධි අගය යන දෙකෙන් අඩු අගය මත භාණ්ඩ තොග අගය කරනු ලැබේ.

3.2.1 තොග අගය කිරීම

තොග පිරිවැය

අමුද්‍රව්‍ය

කවර හෝ පසු වියදම්ද ඇතුළුව මිලට ගැනීමේ පිරිවැය

නොනිමි වැඩ

අමුද්‍රව්‍ය පිරිවැය සහ සම්පූර්ණ විචල්‍ය නිෂ්පාදන පිරිවැය

නිමි භාණ්ඩ

අමුද්‍රව්‍ය පිරිවැය සහ සම්පූර්ණ විචල්‍ය නිෂ්පාදන පිරිවැය

වෙනත් තොග

පිරිවැය නිශ්චය කර ඇත්තේ බර තැබූ සාමාන්‍යය පදනමිනි.

3.2.2 වෙළඳ සහ අනිකුත් අය විය යුතු දේ

වෙළඳ සහ අනිකුත් අය විය යුතු දේ ප්‍රථමයෙන් සාධාරණ වටිනාකම මත හඳුනා ගෙන පසු වර්ෂයන්හිදී හානිකරණය සඳහා ප්‍රතිපාදන වලට යටත්ව සඵල පොළී අනුපාතිකය ආධාරයෙන් ගණනය කරනු ලබන ක්‍රමක්ෂය කරන ලද පිරිවැයටය. 2014.12.31 දිනට දීර්ඝ කාලයක් හිඟ හිටි මුදලක් නොතිබූ බැවින් මෙම සංස්ථාව වෙළඳ ණයගැතියන් සඳහා කිසිදු හානිකරණයට අදාළ ප්‍රතිපාදනයක් කොට නැත.

3.2.3 මුදල් හා මුදල්වලට සමාන දේ

මුදල් හා මුදල්වලට සමාන දේ යන්නට අත ඇති මුදල්, බැංකු ශේෂය හා කෙටි කාලීන ආයෝජන ඇතුළත්ය.

3.2.4 සබැඳි පාර්ශවයන් සමඟ ගනුදෙනු

3.2.4.1 අධ්‍යක්ෂ මණ්ඩල වන්දි

රාජ්‍ය හා රාජ්‍ය පාලනය සහිත ආයතන සමඟ ගනුදෙනු

සංස්ථාව සිය සාමාන්‍ය මෙහෙයුම් වලදී සබැඳි පාර්ශවයන් සමඟ ගනුදෙනු වලට එළඹෙයි. සබැඳි පාර්ශවයන්ට ශ්‍රී ලංකා රජය (රාජ්‍ය: සංස්ථාවේ හිමිකරු වශයෙන්), විවිධ රජයේ දෙපාර්තමේන්තු සහ රජය විසින් පාලනය කරනු ලබන ආයතන ඇතුළත්ය. රජය සහ රජය විසින් පාලනය කරනු ලබන හා තනි තනිව වැදගත් වන්නාවූ හෝ අන් සමහර ගනුදෙනු සම්බන්ධයෙන් තනි තනිව නොව, සාමූහිකව වැදගත් වන්නාවූ ආයතන සමඟ සංස්ථාව එළඹුණු ගනුදෙනු හා විධිවිධාන පිළිබඳ විස්තර පහත දැක්වෙන පරිදි වේ.

ගනුදෙනුවේ ස්වභාවය	2014	2013
<b>ගනුදෙනු</b>		
සංස්ථාව සතු ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත් වල ආයෝජන	909,926,775	426,246,751
වර්ෂය තුළ රජය වෙත කල ගෙවීම්	25,000,000	20,000,000
විකුණුම්	1,107,572,146	1,421,737,923
<b>හිඟ හිටි ශේෂය</b>		
රා. ඖ. සං. වෙතින් අය විය යුතු දේ	590,000	1,296,680
සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව වෙතින් අය විය යුතු දේ	20,824,677	404,315,959

**3.2.5 ප්‍රාග්ධනය**

2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය තුළ අනුදක් ප්‍රාග්ධනයෙහි වෙනසක් වී නොමැත.

**3.2.6 මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දිනට පසු සිදුවීම්**

මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දිනට පසු සිදු වූ සියලුම වැදගත් සිදුවීම් සැලකිල්ලට ගෙන මූල්‍ය ප්‍රකාශනයෙහි අවශ්‍ය අවස්ථාවන්හිදී යෝග්‍ය වෙනස්කම් සිදු කර ඇති අතර, අවශ්‍ය තැන්හිදී මූල්‍ය ප්‍රකාශයට අනාවරණයන් සිදු කර ඇත.

**3.2.7 පර්යේෂණ පිරිවැය**

නව විද්‍යාත්මක හෝ තාක්ෂණික දැනුම හා අවබෝධය ලබා ගැනීමේ අරමුණින් සිදු කරන ලද පර්යේෂණ කටයුතු සඳහා වියදම් ඇති වූ අවස්ථාවේදී ඒවා ලාභාලාභ ගිණුම තුළ පෙන්වා ඇත.

**4. බැරකම් සහ ප්‍රතිපාදන**

**4.1 විශ්‍රාම ප්‍රතිලාභ වගකීම**

**4.1.1 නිර්වචනය කරන ලද ප්‍රතිලාභ සැලැස්ම - විශ්‍රාම පාරිතෝෂිකය**

1983 අංක 12 දරණ පාරිතෝෂික ගෙවීම් පනත ප්‍රකාරව පාරිතෝෂික ගෙවීමට සංස්ථාව බැඳී සිටී. සේවකයකුට ගෙවිය යුතු පාරිතෝෂිකය සඳහා බැරකම පැන නගින්නේ සේවකයකු සංස්ථාව සමග අවුරුදු 5 ක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කරන අවස්ථාවේදීය. මෙම වගකීම සපුරාලනු පිණිස මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තුළ ප්‍රතිපාදනයක් ඉදිරියට ගෙන යනු ලැබේ. වර්ෂය මුළුදී ඉදිරියට ගෙනා ප්‍රතිපාදනය සහ වර්ෂය අවසානයේදී ඉදිරියට ගෙන ගිය ප්‍රතිපාදනය අතර ඇති වන වෙනස ආදායම් ප්‍රකාශය තුළ දක්වා ඇත.

සංස්ථාව 2014 වර්ෂය සඳහා ආයුගණක තක්සේරුකරුවකුගේ උපදෙස් මත විශ්‍රාම ප්‍රතිලාභ පාරිතෝෂිකයේ වර්තමාන වටිනාකම ගණනය කර ඇත.

ගණනය කිරීම්වලදී භාවිතා කෙරෙන ප්‍රධාන උපකල්පනයන් පහත සඳහන් පරිදි වේ.

	2014	2013
අපේක්ෂිත සාමාන්‍ය වාර්ෂික වැටුප් වර්ධක අනුපාතිකය	- 8.00%	4.00%
වට්ටම්/පොලී අනුපාතිකය	- 10.00%	10.00%
කාර්ය මණ්ඩල පිරිවැටුම් සාධකය	- 3.40%	2.03%

මෙම බැරකම සම්බන්ධයෙන් බාහිරව අරමුදල් සැපයීම සිදු නොකෙරේ. මෙය මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තුළ ජංගම නොවන බැරකම් යටතේ කාණ්ඩගත කෙරේ.

**4.1.2 නිශ්චිත දායකත්ව සැලසුම් - සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල**

සේවක අර්ථසාධක අරමුදල් දායකත්වයට හා සේවක භාරකාරත්ව අරමුදල් දායකත්වයට සුදුසුකම් ඇති සියලුම සේවකයන් අදාල රෙගුලාසි වලට අනුකූලව අදාළ දායකත්ව අරමුදල් මගින් ආවරණය කරනු ලැබේ. සේවකයන් ආවරණය කරමින් අර්ථසාධක අරමුදලට හා භාරකාර අරමුදලට සැපයෙන දායකත්වයන් පිළිබඳ වගකීම් භාරයන් ආදායම් ප්‍රකාශය තුළ වියදම් වශයෙන් හඳුනා ගනු ලැබේ.

**4.1.3 වෙළඳ හා අනෙකුත් ගෙවිය යුතු දේ**

වෙළඳ හා අනෙකුත් ගෙවිය යුතු දේ ඒවායේ පිරිවැය අනුව සඳහන් කර ඇත. වෙළඳ සහ අනෙකුත් ගෙවිය යුතු දේ ප්‍රථමයෙන් සාධාරණ වටිනාකම මත අගය කර පසුව සඵල පොලී අනුපාතිකය ආධාරයෙන් ගණනය කරනු ලබන ක්‍රමක්ෂය කරන ලද

පිරිවැයට හානිකරණ සඳහා ප්‍රතිපාදනයන් අඩුකරයි. 2014.12.31 දිනට සැලකිය යුතු අවදානමක් නොමැති බැවින් පසු වර්ෂයන් හිදී ගෙවීමට සිදුවෙනැයි අපේක්ෂිත පිරිවැයක් සඳහා සංස්ථාව කිසිදු ප්‍රතිපාදනයක් සිදු කොට නැත.

4.1.4 ප්‍රතිපාදන

පොදු

අතීත සිදුවීම්ක ප්‍රතිඵලයක් වශයෙන් වර්තමාන (තෛතික හෝ අර්ථවිග්‍රහ කළ) වගකීම් භාරයක් සංස්ථාවට ඇති විට ප්‍රතිපාදන හඳුනා ගනු ලැබේ. අදාළ වගකීම පියවනු පිණිස ආර්ථික ප්‍රතිලාභයක් ඇති වන්නම් වලින් මුදල් ප්‍රවාහයක් ගලා යන්නේ නම් සහ වගකීම් භාරයේ ප්‍රමාණය පිළිබඳව විශ්වාසය තැබිය හැකි ඇස්තමේන්තුවක් කළ හැකි විමේ හැකියාව තිබිය හැකිය. සංස්ථාව ප්‍රතිපාදනයෙන් කොටසක් හෝ සමස්තයම ප්‍රතිපූරණය කෙරෙනු ඇතැයි අපේක්ෂා කරන තැන්හිදී (නිදසුනක් ලෙස රක්ෂණ ගිවිසුමක් යටතේ) වුවද ප්‍රතිපූරණය වෙනම වන්නමක් ලෙස හඳුනා ගනු ලබන්නේ ප්‍රතිපූරණය නිශ්චිතවම හඳුනාගත් විටය. කවර හෝ ප්‍රතිපාදනයක් සම්බන්ධයෙන් වූ වියදමක් ආදායම් ප්‍රකාශයේ ඉදිරිපත් කරනු ලබන්නේ ඊට අදාළ ප්‍රතිපූරණයන් අඩු කොටය.

මුදලේ වර්තමාන අගයේ වෙනස්වීම වැදගත් නම්, උචිත තැන්හිදී බැරකමට වන විශේෂිත අවදානම් සඳහා පිළිඹිබු කරන වත්මන් බදු-පූර්ව අනුපාතිකයක් භාවිතා කරමින් ප්‍රතිපාදන වට්ටම් කෙරේ. වට්ටම්කරණය භාවිතා කරන තැන්හිදී කාලය ගත වීමත් සමගම ප්‍රතිපාදනයේ ඇති වන වෙනස මූල්‍ය පිරිවැයක් ලෙස හඳුනා ගැනේ.

5. ආදායම් ප්‍රකාශය

ආදායම් ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ කාර්යය සඳහා වියදම් ශ්‍රීත ක්‍රමය යොදා ගෙන ඇත්තේ එමගින් සංස්ථාවේ කාර්යසාධනයෙහි සංරචකයන් සාධාරණව නිරූපනය වන නිසාය.

5.1.1 පිරිවැටුම

සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට හා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ බෙදා හරින්නන් වෙත කෙරෙන අලෙවියෙන් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ පිරිවැටුම සමන්විත වේ.

5.1.2 ආදායම් හඳුනා ගැනීම

ගෙවන අවස්ථාව කවරක් වුවද, ආර්ථික ප්‍රතිලාභ සංස්ථාව වෙත ගලා ඒමේ හැකියාව ඇති හා ආදායම හා ඊට සම්බන්ධ පිරිවැය විශ්වාසය තැබිය හැකි අයුරින් මැනිය හැකි මට්ටමට ආදායම හඳුනා ගනු ලැබේ. ගිවිසුම්ගතව නිර්වචනය කරන ලද ගෙවීමේ නියමයන් සැලකිල්ලට ගනිමින් හා බදු හෝ තීරු ගාස්තු බැහැර කරමින්, ලැබුණු හෝ අය විය යුතු ප්‍රතිෂ්ඨාවේ සාධාරණ වටිනාකමට ආදායම මනිනු ලැබේ. සංස්ථාව සිය ආදායම් සැලසුම් වල විධිවිධානයන් දෙනු ලබන ප්‍රධානියා වේ. ආදායමක් වශයෙන් හඳුනාගැනීමේදී පහත සඳහන් විශේෂ පිළිගත් මිනුම් දඩු සපුරාලිය යුතුය.

භාණ්ඩ අලෙවිය

භාණ්ඩ අලෙවි ආදායම හඳුනා ගනු ලබන්නේ භාණ්ඩ හිමිකරුගේ අවදානම් හා ප්‍රතිලාභ ගැනුම්කරුට හිමි වූ අවස්ථාවේදී, සාමාන්‍යයෙන් භාණ්ඩ භාර දුන් විටය.

5.1.3 වියදම්

වර්ෂයේ ලාභය ගණනය කිරීමේදී, ව්‍යාපාරය පවත්වා ගෙන යාමෙන් ඇති වූ සියලුම වියදම් ආදායමෙන් අඩු කර ඇත. අළුත්වැඩියාවන් හා අළුත් කිරීම් එම වියදම ඇති වූ වර්ෂයේ ලාභ අලාභවලට අය කරනු ලැබේ.

5.1.4 මූල්‍ය වියදම්

මූල්‍ය වියදම් සමන්විත වන්නේ බැංකු අයිරා මත පොළිය, ණයවර ලිපි විවෘත කිරීමේ වියදම්, සහ ණය පහසුකම් ගිවිසුම් ගාස්තු යන මේවායින්ය.

5.1.5 පොදුකාර්ය වියදම් ප්‍රතිපාදනය

මූල්‍ය ප්‍රකාශ තුළ පොදුකාර්ය ප්‍රතිපාදන ක්‍රමය පහත සඳහන් පරිදි වේ.

වියදම්

- (අ) වරිපනම් බදු, විදුලිය, ජල ගාස්තු
- (ආ) රක්ෂණ, උපකරණ නඩත්තු, පොදු නඩත්තු, ගොඩනැගිලි නඩත්තු, ක්ෂය
- (ආ) සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයේ වාරිකය, කාර්ය මණ්ඩල සුභසාධනය, නිල ඇඳුම් හා පාවහන්, සහ ප්‍රවාහන ගාස්තු
- (ඇ) අධ්‍යක්ෂවරුන්ගේ ගාස්තු, වෙනත් දිරිදීමනා, මෝටර් වාහන අළුත්වැඩියාව හා නඩත්තු, වාහන සඳහා ඉන්ධන හා ලිහිසි ද්‍රව්‍ය, තැපැල් හා ෆැක්ස් ගාස්තු, දුරකථන ගාස්තු, ආරක්ෂක ගාස්තු, වාහන හා ඖෂධ බලපත්‍ර ගාස්තු, මුද්‍රණ කටයුතු හා

ලිපිද්‍රව්‍ය, කාර්යාල වියදම්, විගණන ගාස්තු, කුලී ගාස්තු, ප්‍රචාරක දැන්වීම්, වෙළඳ දායකත්වයන් හා වාර සඟරා, නීති හා පරීක්ෂණ වියදම්, වෘත්තීයවේදී ගාස්තු, සංග්‍රහ, වාර්ෂික දායකත්වයන්, වාර්ෂික සමුළු හා රැස්වීම්, මුද්දර ගාස්තු, ලිපිද්‍රව්‍ය නොග සත්‍යාපන ගැලපුම්.

(ඇ) කාර්ය මණ්ඩල ප්‍රතිලාභ සහ වෙනත් වියදම්

**ප්‍රතිපාදන ක්‍රමය**

- (අ) නිෂ්පාදන හා පරිපාලන අතර 70% හා 30% පදනමින් බෙදී යන සේ පොදු තර්ජන පිරිවැය බෙදනු ලැබේ.
- (ආ) අදාල පිරිවැය සෘජුවම නිෂ්පාදන හෝ පරිපාලන වියදම් ලෙස හඳුනා ගනු ලබන අවස්ථා වලදී ඒ ඒ පිරිවැය යටතේද පොදු පිරිවැයක් වන්නේ නම් එයද 70% හා 30% වශයෙන් පිලිවෙලින් නිෂ්පාදන හා පරිපාලන වශයෙන් වෙන් කරනු ලැබේ.
- (ඇ) එක් එක් අංශයේ සිටින සේවක සංඛ්‍යාව පදනම් කර ගෙන පිරිවැය බෙදනු ලැබේ.
- (ඈ) තර්ජන පිරිවැය ක්‍රමය භාවිතා කෙරේ.
- (ඉ) තර්ජන පිරිවැය ක්‍රමය භාවිතා කෙරේ.

**6. මූල්‍යකරණ මෙවලම් - ප්‍රථම සහ පසු වර්ෂ සඳහා තක්සේරු කිරීම**

**6.1 මූල්‍ය වත්කම**

**6.1.1 මුල් හඳුනා ගැනීම සහ තක්සේරු කිරීම**

ශ්‍රී.ල.මු.වා.ප්‍ර අංක 39 හි විෂයපථය තුළ මූල්‍ය වත්කම් වර්ගීකරණය වී ඇත්තේ ලාභ අලාභ ගිණුම හරහා මූල්‍ය වත්කම්, ණය හා අය විය යුතු දේ, කල් පිරීම දක්වා කරනු ලබන ආයෝජන හා විකිණීමට ඇති මූල්‍ය වත්කම් ලෙසයි. ඒ අනුව වටිනාකම ආයතන වලට යෝග්‍ය ආකාරයට තම මූල්‍ය වත්කම් වර්ගීකරණය නිර්ණය කළ යුතුය.

සියලුම මූල්‍ය වත්කම් වෙළඳපල වටිනාකමට අගය කලයුතු අතර වෙළඳපල අගය තීරණය කල නොහැකි අවස්ථා වල එම මූල්‍ය වත්කම් ගනුදෙනු අගය කල පිරිවැයට අගය කල යුතුය.

සංස්ථාවේ මූල්‍ය වත්කම් වලට මුදල් හා කෙටිකාලීන භාණ්ඩාගාර බිල්පත් ආයෝජන, වෙළඳ හා වෙනත් අයවිය යුතු දේ, කාර්ය මණ්ඩල ණය, සහ වෙනත් අය විය යුතු දේ ඇතුළත් වේ.

**6.1.2 පසු තක්සේරුව**

මූල්‍ය වත්කම් වල පසු වර්ෂ වල තක්සේරුව පහත දැක්වෙන පරිදි ඒවායේ වර්ගීකරණය මත රඳ පවතී.

**6.1.3 ලාභාලාභ ගිණුම හරහා වෙළඳපල වටිනාකමට අගය තක්සේරු කරන මූල්‍ය වත්කම්**

ලාභාලාභ ගිණුම හරහා වෙළඳපල වටිනාකමට අගය තක්සේරු කරන මූල්‍ය වත්කම් වලට අන්තර්ගත වනුයේ විකිණීම සඳහා වෙන් කරන ලද මූල්‍ය වත්කම් හා මුල් හඳුනාගැනීමේදී මෙම වර්ගීකරණයට අයත් යැයි නිර්ණය කරන ලද මූල්‍ය වත්කම්ය. මූල්‍ය වත්කම් නුදුරු කාලයේදී විකිණීමේ හෝ යළි මිලට ගැනීමේ කාර්යය සඳහා අත්කර ගෙන ඇති නම් ඒවා විකිණීම සඳහා වෙන්කරන ලද මූල්‍ය වත්කම් ලෙස වර්ගීකරණය කෙරේ.

**6.1.4 ණය සහ ලැබිය යුතු දේ**

ණය සහ අය විය යුතු දේ වනාහි ක්‍රියාශීලී වෙළඳපලක තක්සේරු නොකරන ලද ස්ථාවර හෝ නිර්ණය කළ හැකි ගෙවීම් සහිත විවෘත වෙළඳපලේ විකුණා ඉපයීමක් නොකරන මූල්‍ය වත්කම්ය. මුල් හඳුනා ගැනීමෙන් පසුව එබඳු මූල්‍ය වත්කම් පසු වර්ෂයන් හි තක්සේරු කරනු ලබන්නේ භානිවිම අඩු කර සඵල පොළී අනුපාතික ක්‍රමය (EIR) භාවිතා කරමින් ක්‍රමකෂය කරන ලද පිරිවැයටය. ගාස්තු හා පිරිවැය සහ අත්කර ගැනීමේදී වූ වට්ටම් හෝ විශේෂ දීමනා සැලකිල්ලට ගනිමින් ගණනය කල සඵල පොළී අනුපාතිකය භාවිතා කර ක්‍රමකෂය කරන ලද පිරිවැය ගණනය කරනු ලැබේ. ආදායම් ප්‍රකාශයේ මූල්‍ය ආදායම තුළ සඵලපොළී අනුපාතික ක්‍රමකෂය ඇතුළත් කරනු ලැබේ. භානිවිම නිසා පැන නගින අලාභයන් ආදායම් ප්‍රකාශයේ මූල්‍ය පිරිවැය තුළ හඳුනා ගනු ලැබේ .

**6.1.5 කල්පිරීම තෙක් රඳවනු ලබන ආයෝජන**

ස්ථාවර හෝ නිර්ණය කළ හැකි ගෙවීම් සහිත විවෘත වෙළඳපලේ විකිණීමක් නොකරන සංස්ථාවට කල්පිරීම දක්වා දැරීමේ හැකියාව හා සාධනීය වේගතාව තිබේ නම් ඒවා කල්පිරීම තෙක් රඳවනු ලබන ආයෝජන ලෙස වර්ගීකරණය කෙරේ. මූලික හඳුනාගැනීමෙන් පසුව කල් පිරීම තෙක් රඳවනු ලබන ආයෝජන තක්සේරු කරනු ලබන්නේ භානිවිම අඩු කර සඵල පොළී අනුපාතික ක්‍රමය (EIR) භාවිතා කර ක්‍රමකෂය කරන ලද පිරිවැයටය. ගාස්තු හා පිරිවැය සහ අත්කර ගැනීමේදී වූ වට්ටම් හෝ විශේෂ දීමනා සැලකිල්ලට ගනිමින් ගණනය කරනු ලබන පොළී අනුපාතිකය භාවිතා කරමින් ක්‍රමකෂය කරනු ලැබේ. ආදායම්

ප්‍රකාශයේ මූල්‍ය ආදායම තුළ සඵල පොළී අනුපාතික ක්‍රමක්ෂය ඇතුළත් කරනු ලැබේ. හානිවීම් තුළින් පැන නගින අලාභයන් ආදායම් ප්‍රකාශයේ මූල්‍ය පිරිවැය තුළ හඳුනා ගනු ලැබේ. 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය තුළ සංස්ථාව සතුව කල්පිරීම තෙක් රඳවනු ලබන ආයෝජන නොතිබුණි.

**6.1.6 විකිණීමට ඇති මූල්‍ය ආයෝජන**

විකිණීමට ඇති මූල්‍ය ආයෝජන වලට කාරක ප්‍රාග්ධනය හා ණය සුරැකුම් ඇතුළත්ය. විකිණීමට ඇති මූල්‍ය ආයෝජන ලෙස වර්ගීකරණය කර ඇත්තේ කාරක ප්‍රාග්ධන ආයෝජන විකිණීම සඳහා රඳවා ගනු ලබන ලෙස වර්ගීකරණය කරනු ලැබූ ,ලාභ හෝ අලාභ ගිණුම හරහා වෙළඳපල වටිනාකමට අගය කර නොමැති ඒවාය. මෙම ප්‍රභේදය තුළ ඇති ණය සුරැකුම් වනාහි ද්‍රවශීලතාව සඳහා වූ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර වශයෙන් හෝ වෙළඳපල තත්ත්වයන්ගේ වෙනස්කම් වලට ප්‍රතිචාර වශයෙන් අලෙවි කරනු ලැබිය හැකි අවිනිශ්චිත කාලපරිච්ඡේදයක් සඳහා රඳවනු ලැබීමට අපේක්ෂා කෙරෙන ඒවාය.

විකිණීමට ඇති මූල්‍ය ආයෝජන මූලික හඳුනාගැනීමෙන් පසුව, සමුච්චිත අලාභය, ආදායම් ප්‍රකාශයේ මූල්‍ය පිරිවැය තුළ යළි වර්ගීකරණය කොට විකිණීමට ඇති සංචිතයෙන් ඉවත් කෙරෙන අතර, සමුච්චිත අලාභය වෙනත් මෙහෙයුම් ආදායම තුළ හඳුනා ගන්නා හෝ හානි වූ ලෙස නිර්ණය කරනු ලබන අවස්ථාවක, ආයෝජන ලෙස හඳුනා නොගැනීමක් කෙරෙන තෙක්, විකිණීමට ඇති සංචිතය තුළ අනෙකුත් අංග සම්පූර්ණ ආදායම ලෙස හඳුනා ගනු ලැබූ අනු උපලබ්ධි ලාභ හෝ අලාභ සමග වෙළඳපල වටිනාකමට තක්සේරු කරනු ලැබේ.විකිණීමට ඇති ණය සුරැකුම් මත පොළී ආදායම සඵල පොළී ක්‍රමය භාවිතා කරමින් ගණනය කරනු ලබන අතර, ලාභය හෝ අලාභය තුළ හඳුනා ගනු ලැබේ.

සංස්ථාව සිය විකිණීමට ඇති මූල්‍ය වත්කම් තක්සේරු කරනුයේ නුදුරු කාලයේදී මෙම මූල්‍ය වත්කම් විකිණීමට ඇති හැකියාව හා අභිප්‍රාය තවමත් උචිතද යන්න නිශ්චය කරනු පිණිසය. වෙළඳපලේ අක්‍රීය බව නිසා මෙම මූල්‍ය වත්කම් ගනුදෙනු කිරීමට සංස්ථාවට නොහැකි වන විට සහ එසේ කිරීමට කළමනාකාරිත්වයට ඇති අභිප්‍රාය සාදාගත අනාගතයේදී සැලකිය යුතු ලෙස වෙනස් වන විට, සංස්ථාව ඉතා කලාතුරකින් මෙම මූල්‍ය වත්කම් යළි වර්ගීකරණය කිරීමට තීරණය කිරීමට ඉඩ ඇත. මූල්‍ය වත්කම් ණය හා අයවිය යුතු දේවල නිර්වචනය සපුරාලයි නම් සහ සාදාගත අනාගතය තුළ හෝ කල්පිරෙන තෙක් මෙම වත්කම් රඳවා ගැනීමට ඇති හැකියාව හා අභිප්‍රාය බැංකුවට ඇති විට ඒවා ණය හා අයවිය යුතු දේ ලෙස යළි වර්ගීකරණය කිරීමට අවසර ලැබේ. කල්පිරෙන තෙක් රඳවනු ලබන ආයෝජන ලෙස යළි වර්ගීකරණය කිරීමට අවසර ලැබෙනුයේ ආයතනයට අදාළ මූල්‍ය වත්කම එලෙස රැඳවීමට හැකියාව හා අභිප්‍රාය තිබේ නම් පමණි.

'විකිණීමට ඇති' ප්‍රභේදයෙන් ඉවත්ව යළි වර්ගීකරණය කරන ලද මූල්‍ය වත්කමක් සම්බන්ධයෙන්, කාරක ප්‍රාග්ධනය තුළ හඳුනා ගෙන ඇති එම වත්කමේ කවර හෝ පෙර ලාභයක් හෝ අලාභයක් සඵල පොළී අනුපාතික භාවිතා කරමින් ආයෝජනයේ ඉතිරිව ඇති ආයුකාලය මුළුල්ලේ ලාභය හෝ අලාභයට ක්‍රමක්ෂය කරනු ලැබේ. නව ක්‍රමක්ෂය කරන ලද පිරිවැය සහ අපේක්ෂිත මුදල් ප්‍රවාහ අතර ඇති වන කවර හෝ වෙනසක් වුවද සඵල පොළී අනුපාතික භාවිතා කරමින් වත්කමෙහි ඉතිරිව ඇති ආයුකාලය මුළුල්ලේ ක්‍රමක්ෂය කරනු ලැබේ. අදාළ වත්කම් පසුව හානි වී ඇතැයි නිර්ණය කරනු ලබන්නේ නම්, එවිට කාරක ප්‍රාග්ධනය තුළ සටහන් කරන ලද ප්‍රමාණය ආදායම් ප්‍රකාශය වෙත යළි වර්ගීකරණය කරනු ලැබේ. 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය තුළ සංස්ථාව සතුව කිසිදු විකිණීමට ඇති මූල්‍ය ආයෝජන නොතිබුණි.

**6.1.7 හඳුනා නොගැනීම්**

මූල්‍ය වත්කමක් (එසේත් නැතහොත්, අදාළ අවස්ථාව අනුව, මූල්‍ය වත්කමක කොටසක් හෝ සමාන මූල්‍ය වත්කම් සමූහයක කොටසක්) හඳුනා නොගැනීමක් කරනු ලබන්නේ පහත අවස්ථාවන්හිදීය:

- i). වත්කම වෙතින් මුදල් ප්‍රවාහ ලැබීමට ඇති අයිතිය ඉකුත් වීම
  - ii). සංස්ථාව එම වත්කම වෙතින් මුදල් ප්‍රවාහ ලැබීමේ සිය අයිතිවාසිකම් පවරා තිබීම හෝ 'විනිවිද යන' විධිවිධානයක් යටතේ තුන්වන පාර්ශවයකට බලවත් ප්‍රමාදයකින් තොරව ලැබුණු මුදල් ප්‍රවාහයන් පූර්ණ වශයෙන් ගෙවීමේ වගකීමක් භාර ගෙන තිබීම සහ
- අ) සංස්ථාව වත්කමෙහි සියලුම අවදානම් සහ ප්‍රතිලාභ ප්‍රමාණවත්ව පවරා තිබීම හෝ
- ආ) සංස්ථාව, වත්කමෙහි සියලුම අවදානම් සහ ප්‍රතිලාභ ප්‍රමාණවත්ව පැවරීමකින් හෝ රඳවා ගැනීමකින් තොරව වත්කමේ පාලනය පවරා තිබීම.

**6.1.8 මූල්‍ය වත්කම් හානිකරණය**

යම් මූල්‍ය වත්කමක් හෝ මූල්‍ය වත්කම් සමූහයක් හානි වී තිබෙන බවට පිළිගත හැකි සාක්ෂි කිසිවක් තිබේදැයි සංස්ථාව එක් එක් වාර්තාකරණ දිනයේදී තක්සේරු කර බලයි. යම් මූල්‍ය වත්කමක් හෝ මූල්‍ය වත්කම් සමූහයක් හානි වී ඇතැයි සලකනු ලබන්නේ වත්කමේ මූලික හඳුනා ගැනීමට පසුව සිදු වූ සිදුවීමක හෝ කීපයක ප්‍රතිඵලය වශයෙන් හානි වීමක් පිළිබඳව පිළිගත හැකි සාක්ෂි ඇති නම් සහ මූල්‍ය වත්කමේ හෝ මූල්‍ය වත්කම් සමූහයේ ඇස්තමේන්තුගත අනාගත මුදල් ප්‍රවාහයන් මත විශ්වාසය තැබිය හැකි අයුරින් ඇස්තමේන්තු කළ හැකි බලපෑමක් මගින් අලාභ ගෙන දෙන සිදුවීමක් හෝ සිදුවීම් ඇති නම් පමණි.



භානිකරණයේ සාක්ෂි ලෙස ණයගැතියන්ගේ හෝ ණයගැති සමූහයේ සැලකිය යුතු මූල්‍ය දුෂ්කරතා, පොළී හෝ මුල් මුදල් ගෙවීම් පැහැර හැරීම, බුන්වත්භාවය හෝ වෙනත් මූල්‍ය සංවිධානය විමවලට අවතීර්ණ වීම අත්විඳීමත් සිටින බව දක්වන සංඥා සහ පැහැර හැරීම්වලට සහසම්බන්ධ හිඟ වාරික හෝ ආර්ථික තත්ත්වයන් වැනි ඇස්තමේන්තුගත අනාගත මුදල් ප්‍රවාහයන්හි මැනිය හැකි අඩු වීමක් තිබෙන බව හඟවන නිරීක්ෂණය කළ හැකි දත්ත ඇතුළත් වේ.

**6.1.9 ක්‍රමකේත පිරිවැයට අගය කරනු ලබන මූල්‍ය වත්කම්**

ක්‍රමකේත පිරිවැයට අගය කරනු ලබන මූල්‍ය වත්කම් සම්බන්ධයෙන්, සංස්ථාව මුලින්ම, තනිව වැදගත් වන මූල්‍ය වත්කම් සඳහා තනි තනිව හානිවිමේ සහ තනිව වැදගත් නොවන මූල්‍ය වත්කම් සඳහා සාමූහික වශයෙන් හානිවිමේ වාස්තවික සාක්ෂි තිබේද යන්න තක්සේරු කරයි. තනිව තක්සේරු කරනු ලබන මූල්‍ය වත්කම් සඳහා හානිවිමේ වාස්තවික සාක්ෂි නොමැති බවට සංස්ථාව තක්සේරු කරන්නේ නම් එම වත්කම සැලකිය යුතු එකක් වුවද, නොවුවද, සංස්ථාව එම වත්කම එයට සමාන ණය අවදානම් ලක්ෂණ සහිත මූල්‍ය වත්කම් කණ්ඩායමකට ඇතුළත් කොට, හානිවිම සම්බන්ධයෙන් අදාළ වත්කම් කණ්ඩායමම සාමූහිකව තක්සේරු කරයි. හානිවිමක් ඇතිදැයි තනි තනිව තක්සේරු කරනු ලබන හා අපව අලාභයක් ඇති හෝ අබණ්ඩව පවතිනු ඇති ලෙස හඳුනා ගනු ලබන වත්කම් සාමූහික අපව තක්සේරුවකට ඇතුළත් කරනු නොලැබේ.

හානිවිමේ අලාභයක් සිදු වී ඇති බවට වාස්තවික සාක්ෂි පවතී නම්, අලාභයේ ප්‍රමාණය මනිනු ලබන්නේ වත්කමෙහි ධාරණ අගය හා ඇස්තමේන්තුගත අනාගත මුදල් ප්‍රවාහයන්හි (තවමත් ඇති වී නොමැති අනාගතයේ අපේක්ෂිත ණය අලාභයන් ඇතුළත් නොවන) වර්තමාන වටිනාකම අතර වෙනස ලෙස ය. ඇස්තමේන්තුගත අනාගත මුදල් ප්‍රවාහයන්හි වර්තමාන වටිනාකම මූල්‍ය වත්කමෙහි මුල් සඵල පොළී අනුපාතිකයට වටිටම් කරනු ලැබේ. සංස්ථාව එක් එක් ණයගැති ප්‍රභේදය සඳහා විශේෂිත හානිවිම තක්සේරු කිරීම සිදු කර ඇත.

2014.12.31 දිනකට අවසන් වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන සඳහා වූ සටහන්  
01 සටහන  
දේපළ, ඒරියය හා උපකරණ - ක්ෂය වන වත්කම්

2013

විස්තරය	2013.12.31 දිනට අවසාන	වර්ෂය තුළ විකිණීම	වර්ෂය තුළ අලුත් කර ගැනීම්	වර්ෂය සඳහා සමුදායක ක්ෂය	2013.12.31 දිනට අවසාන	නැති වූ හා අලුත් කර ගැනීම	නැති වූ හා අලුත් කර ගැනීම	නැති වූ හා අලුත් කර ගැනීම
ක්ෂය වන වත්කම්	4,920,845	-	-	4,920,845	4,920,845	-	-	4,920,845
බැංකු ඉඩම්	6,113,388	-	-	6,113,388	6,113,388	-	-	6,113,388
භූමි අලංකරණ වියදම්	23,214,262	-	-	23,214,262	23,214,262	-	-	23,214,262
ඉඩම්	385,644,130	825,856	-	386,469,986	386,469,986	-	-	385,844,130
ගොඩනැගිලි	1,170,063	-	-	1,170,063	1,170,063	-	-	1,170,063
වහන නව්‍යීකරණ ගොඩනැගිලි	666,336,769	112,794,183	-	779,130,952	779,130,952	-	-	650,131,136
විද්‍යාන හා යන්ත්‍ර	52,196,800	7,975,000	-	60,171,800	60,171,800	-	-	52,196,800
මෙවැනි වහන	100,000	298,640	-	398,640	398,640	-	-	100,000
උපකරණ	124,175,892	4,388,838	-	128,564,730	128,564,730	-	-	122,379,563
වර්ග-ණය උපාංග	8,715,420	730,214	-	9,445,634	9,445,634	-	-	8,439,395
ලී බිඳු හා සේකිලි	20,821,435	3,419,800	-	24,241,235	24,241,235	-	-	20,443,510
පාලක හා කාර්මික	31,987	-	31,987	63,974	63,974	-	-	31,987
මෙවැනි වත්කම්	7,796,480	45,000	-	7,841,480	7,841,480	-	-	7,725,630
ප්‍රවේශනාලය	63,069	-	-	63,069	63,069	-	-	63,069
ප්‍රවේශනාලය	2,435,973	-	-	2,435,973	2,435,973	-	-	2,435,973
වත්කම්වල මුළු වටිනාකම	1,280,722,252	153,592,793	-	1,434,315,045	1,434,315,045	-	-	1,262,195,490

විස්තරය	2014.12.31 දිනට අවසාන	වර්ෂය තුළ විකිණීම	වර්ෂය තුළ අලුත් කර ගැනීම්	වර්ෂය සඳහා සමුදායක ක්ෂය	2014.12.31 දිනට අවසාන	නැති වූ හා අලුත් කර ගැනීම	නැති වූ හා අලුත් කර ගැනීම	නැති වූ හා අලුත් කර ගැනීම
ක්ෂය වන වත්කම්	1,342,519	49,706	-	1,392,225	1,392,225	-	-	1,342,520
බැංකු ඉඩම්	1,672,972	61,751	-	1,734,723	1,734,723	-	-	1,672,971
භූමි අලංකරණ වියදම්	107,100,786	32,233,209	-	139,333,995	139,333,995	-	-	107,100,786
ඉඩම්	749,602	277,555	-	1,027,157	1,027,157	-	-	749,602
ගොඩනැගිලි	249,843,849	61,208,882	-	311,052,731	311,052,731	-	-	249,843,849
වහන නව්‍යීකරණ ගොඩනැගිලි	24,730,528	6,825,176	-	31,555,703	31,555,703	-	-	24,730,528
විද්‍යාන හා යන්ත්‍ර	59,999	52,993	-	112,992	112,992	-	-	59,999
මෙවැනි වහන	90,976,729	18,098,030	-	109,074,759	109,074,759	-	-	90,976,729
උපකරණ	6,747,613	745,062	-	7,492,675	7,492,675	-	-	6,747,613
වර්ග-ණය උපාංග	8,620,833	2,792,107	-	11,412,940	11,412,940	-	-	8,620,833
ලී බිඳු හා සේකිලි	14,394	4,798	-	19,192	19,192	-	-	14,394
පාලක හා කාර්මික	5,203,174	303,456	-	5,506,630	5,506,630	-	-	5,203,174
මෙවැනි වත්කම්	55,322	7,748	-	63,070	63,070	-	-	55,322
ප්‍රවේශනාලය	2,435,973	-	-	2,435,973	2,435,973	-	-	2,435,973
වත්කම්වල මුළු වටිනාකම	499,554,292	122,660,471	-	622,214,763	622,214,763	-	-	499,554,292

ක්ෂය

වර්ෂය

විස්තරය	2014.12.31 දිනට අවසාන	වර්ෂය තුළ විකිණීම	වර්ෂය තුළ අලුත් කර ගැනීම්	වර්ෂය සඳහා සමුදායක ක්ෂය	2014.12.31 දිනට අවසාන	නැති වූ හා අලුත් කර ගැනීම	නැති වූ හා අලුත් කර ගැනීම	නැති වූ හා අලුත් කර ගැනීම
ක්ෂය වන වත්කම්	3,528,620	-	-	3,528,620	3,528,620	-	-	3,528,620
බැංකු ඉඩම්	4,378,665	-	-	4,378,665	4,378,665	-	-	4,378,665
භූමි අලංකරණ වියදම්	23,214,262	-	-	23,214,262	23,214,262	-	-	23,214,262
ඉඩම්	247,356,991	142,906	-	247,500,897	247,500,897	-	-	247,356,991
ගොඩනැගිලි	442,855,102	28,616,097	-	471,471,199	471,471,199	-	-	440,287,287
වහන නව්‍යීකරණ ගොඩනැගිලි	185,647	14,353,056	-	14,538,703	14,538,703	-	-	185,647
විද්‍යාන හා යන්ත්‍ර	1,661,453	12,544,076	-	14,205,529	14,205,529	-	-	1,661,453
මෙවැනි වහන	12,795	1,889,000	-	1,901,795	1,901,795	-	-	12,795
උපකරණ	7,748	-	-	7,748	7,748	-	-	7,748
වර්ග-ණය උපාංග	8,439,395	420,461	-	8,859,856	8,859,856	-	-	8,439,395
ලී බිඳු හා සේකිලි	20,443,510	17,593	-	20,461,103	20,461,103	-	-	20,443,510
පාලක හා කාර්මික	31,987	2,522,456	-	2,554,443	2,554,443	-	-	31,987
මෙවැනි වත්කම්	7,725,630	7,748	-	7,733,378	7,733,378	-	-	7,725,630
ප්‍රවේශනාලය	63,069	-	-	63,069	63,069	-	-	63,069
ප්‍රවේශනාලය	2,435,973	-	-	2,435,973	2,435,973	-	-	2,435,973
වත්කම්වල මුළු වටිනාකම	18,450,230	281,994	-	18,732,224	18,732,224	-	-	18,450,230

වර්ෂය

වර්ෂය

විස්තරය	2014.12.31 දිනට අවසාන	වර්ෂය තුළ විකිණීම	වර්ෂය තුළ අලුත් කර ගැනීම්	වර්ෂය සඳහා සමුදායක ක්ෂය	2014.12.31 දිනට අවසාන	නැති වූ හා අලුත් කර ගැනීම	නැති වූ හා අලුත් කර ගැනීම	නැති වූ හා අලුත් කර ගැනීම
ක්ෂය වන වත්කම්	49,706	-	-	49,706	49,706	-	-	49,706
බැංකු ඉඩම්	61,751	-	-	61,751	61,751	-	-	61,751
භූමි අලංකරණ වියදම්	32,233,209	-	-	32,233,209	32,233,209	-	-	32,233,209
ඉඩම්	749,602	277,555	-	1,027,157	1,027,157	-	-	749,602
ගොඩනැගිලි	249,843,849	61,208,882	-	311,052,731	311,052,731	-	-	249,843,849
වහන නව්‍යීකරණ ගොඩනැගිලි	24,730,528	6,825,176	-	31,555,703	31,555,703	-	-	24,730,528
විද්‍යාන හා යන්ත්‍ර	59,999	52,993	-	112,992	112,992	-	-	59,999
මෙවැනි වහන	90,976,729	18,098,030	-	109,074,759	109,074,759	-	-	90,976,729
උපකරණ	6,747,613	745,062	-	7,492,675	7,492,675	-	-	6,747,613
වර්ග-ණය උපාංග	8,620,833	2,792,107	-	11,412,940	11,412,940	-	-	8,620,833
ලී බිඳු හා සේකිලි	14,394	4,798	-	19,192	19,192	-	-	14,394
පාලක හා කාර්මික	5,203,174	303,456	-	5,506,630	5,506,630	-	-	5,203,174
මෙවැනි වත්කම්	55,322	7,748	-	63,070	63,070	-	-	55,322
ප්‍රවේශනාලය	2,435,973	-	-	2,435,973	2,435,973	-	-	2,435,973
වත්කම්වල මුළු වටිනාකම	499,554,292	122,660,471	-	622,214,763	622,214,763	-	-	499,554,292

02 සමහන  
අස්පාශ්‍ය වත්කම්

2014

පිරිවැය	2014.01.01 දිනට පිරිවැය	වර්ෂය තුළ අත්පත් කර ගැනීම්	වර්ෂය තුළ විකිණීම්	2014.12.31 දිනට ශේෂය	හානි වූ හා අහාමිත ගැලපුම් වලට පසු 2014.12.31 දිනට ශේෂය
විස්තරය					
පරිගණක මෘදුකාංග	15,434,142	142,800	-	15,576,942	15,526,942
වත්කම්වල මුළු වටිනාකම	15,434,142	142,800	-	15,576,942	15,526,942

ක්ෂය

විස්තරය	2014.01.01 සමුච්චිත ක්ෂය	වර්ෂය සඳහා ක්ෂය	විකිණීමට අදාළ සමුච්චිත ක්ෂය	හානි වූ හා අහාමිත ගැලපුම්	2014.12.31 දිනට ශේෂය
විස්තරය					
පරිගණක මෘදුකාංග	14,306,142	332,923	-	-	14,639,065
එකතුව	14,306,142	332,923	-	-	14,639,065

ලියාපදිංචි අගය

විස්තරය	2014.12.31 දිනට ශේෂය
විස්තරය	
පරිගණක මෘදුකාංග	887,877
එකතුව	887,877

2013

පිරිවැය	2013.01.01 දිනට පිරිවැය	වර්ෂය තුළ අත්පත් කර ගැනීම්	වර්ෂය තුළ විකිණීම්	2013.12.31 දිනට ශේෂය	හානි වූ හා අහාමිත ගැලපුම්	හානි වූ හා අහාමිත ගැලපුම් වලට පසු 2013.12.31 දිනට ශේෂය
විස්තරය						
පරිගණක මෘදුකාංග	14,450,726	983,416	-	15,434,142	(50,000)	15,384,142
වත්කම්වල මුළු වටිනාකම	14,450,726	983,416	-	15,434,142	(50,000)	15,384,142

ක්ෂය

විස්තරය	2013.01.01 සමුච්චිත ක්ෂය	වර්ෂය සඳහා ක්ෂය	විකිණීමට අදාළ සමුච්චිත ක්ෂය	හානි වූ හා අහාමිත ගැලපුම්	2013.12.31 දිනට ශේෂය
විස්තරය					
පරිගණක මෘදුකාංග	14,001,779	304,363	-	-	14,306,142
එකතුව	14,001,779	304,363	-	-	14,306,142

ලියාපදිංචි අගය

විස්තරය	2013.12.31 දිනට ශේෂය
විස්තරය	
පරිගණක මෘදුකාංග	1,078,000
එකතුව	1,078,000

**03 සටහන**

වෙනත් ජංගම නොවන වත්කම්	2014.12.31 දිනට	2013.12.31 දිනට
තැන්පතු	294,840	114,840
ආරක්ෂක තැන්පතු	242,790	261,265
	<b>537,630</b>	<b>376,105</b>

**04 සටහන**

තොග	2014.12.31 දිනට	2013.12.31 දිනට
අමුද්‍රව්‍ය	266,319,137	245,457,246
ඇසුරුම් ද්‍රව්‍ය	22,673,562	22,717,688
නිම් භාණ්ඩ	63,627,246	134,839,374
නොනිම් වැඩ	71,078,704	61,357,267
මාර්ගස්ථ තොග - අමුද්‍රව්‍ය	8,370,029	12,296,168
තොග - සංයෝජන, පර්යේෂණ හා සංවර්ධන	8,855,085	-
පිරියත හා යන්ත්‍ර අමතර කොටස්	89,393,321	82,674,541
ඉන්ධන හා ලිහිසි ද්‍රව්‍ය	1,626,285	1,222,083
ලිපිද්‍රව්‍ය තොග	611,250	684,106
	<b>532,554,618</b>	<b>561,248,472</b>

**05 සටහන**

වෙළඳ ණයගැතියෝ සහ අයවිය යුතු දේ	2014.12.31 දිනට	2013.12.31 දිනට
ණයගැතියෝ - රාජ්‍ය ඖෂධ සංස්ථාව	590,000	1,296,680
ණයගැතියෝ - සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව	20,824,677	404,315,959
ණයගැතියෝ - බෙදාහරින්නෝ	81,826,579	66,498,813
(-) අඩමාන ණය සඳහා ප්‍රතිපාදනය	(570,257)	(570,257)
ණයගැති පාලන ගිණුම - පොදු	-	3,360
ආපදා ණය	22,117,373	20,854,961
පාපැදි ණය	129,132	104,562
කාර්ය මණ්ඩල ණය	106,500	95,334
උත්සව අත්තිකාරම්	445,500	340,600
ආනයන තැන්පතු ප්‍රතිපූරණ	135,817	245,000
ලැබියයුතු රක්ෂණ වන්දි - හානි වූ අමුද්‍රව්‍ය	-	20,041
වැඩියෙන් ගෙවන ලද ලැබිය යුතු වැටුප්	-	14,480
තොග - දෙන ලද ණය, ණය පදනම මත දුන් අමුද්‍රව්‍ය තොග	455,563	2,845
	<b>126,060,884</b>	<b>493,222,377</b>

**06 සටහන**

පූර්ව ගෙවීම්	2014.12.31 දිනට	2013.12.31 දිනට
අත්තිකාරම් ගෙවීම්	1,297,568	1,695,305
අත්තිකාරම් ගෙවීම් - යන්ත්‍ර සූත්‍ර සහ අමතර කොටස්	20,650,731	26,473,484
පූර්ව ගෙවීම්	4,805,310	3,674,090
කාර්යමණ්ඩලයට කළ පූර්ව ගෙවීම්වල පිරිවැය	2,630,261	4,202,295
	<b>29,383,871</b>	<b>36,045,173</b>

07 සටහන

	2014.12.31 දිනට	2013.12.31 දිනට
වෙනත් මූල්‍ය වත්කම්		
භාණ්ඩාගාර බිල්පත්	886,209,592	404,981,262
ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත්	9,330,699	8,622,394
භාරකාරත්ව අරමුදල තුළ ආයෝජන	17,902,888	16,292,870
	<b>913,443,179</b>	<b>429,896,526</b>

08 සටහන

	2014.12.31 දිනට	2013.12.31 දිනට
අන ඇති හා බැංකුවේ ඇති මුදල්		
ලංකා බැංකුව - රත්මලාන ශාඛාව	131,449	299,207
ලංකා බැංකුව - ආයතනික ශාඛාව	1,114,152	7,869,329
මහජන බැංකුව - රත්මලාන ශාඛාව	486,546	167,870
මහජන බැංකුව - ආයතනික ශාඛාව	79,494	297,572
අතැති මුදල්	32,260	26,840
සුළු මුදල්	17,309	10,000
	<b>1,861,210</b>	<b>8,670,818</b>

09 සටහන

ප්‍රකාශිත ප්‍රාග්ධනය

ප්‍රකාශිත ප්‍රාග්ධනය සඳී ඇත්තේ රුපියල් 476,904,000 ක් වටිනා රුපියල් 0.186 බැගින් පරිවර්තනය කරන ලද ජපන් යෙන් මිලියන 2564 ක ප්‍රදානයකින්, මහා භාණ්ඩාගාරයෙන් ලබා දුන් රුපියල් 208,375,000 ක මුදලකින් සහ රාජ්‍ය ඖෂධ සංස්ථාව විසින් පවරන ලද ඉඩම්වල වටිනාකම වූ රුපියල් 4,800,000 කින්ය.

10 සටහන

	2014.12.31 දිනට	2013.12.31 දිනට
විලම්බිත බදු බැරකම		
වර්ෂයේ ආරම්භක ශේෂය	140,956,542	158,766,584
වර්ෂය තුළ විලම්බිත බදු බැරකම - හඳුනාගත්/(ලියාහල) අගය	(14,587,535)	(17,810,042)
	<b>126,369,007</b>	<b>140,956,542</b>

11 සටහන

	2014.12.31 දිනට	2013.12.31 දිනට
වෙළඳ ණයහිමියෝ හා අනෙකුත් ගෙවීම්		
මිලට ගැනීම් ප්‍රතිපාදනය - ආනයනික අමුද්‍රව්‍ය	(5,151,505)	(962,378)
මිලට ගැනීම් ප්‍රතිපාදනය - ඇසුරුම් ද්‍රව්‍ය	(258,578)	(23,007)
ණයහිමි පාලනය - ඇසුරුම් ද්‍රව්‍ය	8,686,818	8,090,828
ණයහිමි පාලනය - අමුද්‍රව්‍ය	10,106,225	4,895,773
ණයහිමි පාලනය - ලිපිද්‍රව්‍ය	108,997	168,686
ණයහිමි පාලනය - උපකරණ හා යන්ත්‍රසූත්‍ර	13,503,485	5,728,347
ණයහිමි පාලනය - රසායනික ද්‍රව්‍ය	1,275,885	2,289,768
ණයහිමි පාලනය - සුභසාධන	44,350	110,316
ණයහිමි පාලනය - පොදු	7,117,840	5,787,593
ණයහිමි පාලනය - බැංකු	19,300,122	18,408,466
ණයහිමි පාලනය - සේවක	4,400	106,388
ණයහිමි පාලනය - සේවා	4,323,184	4,355,276
ණයහිමි පාලනය - අනෙකුත් ස්ථාවර වත්කම්	24,655,216	24,637,178
තැම්පත්කරුවන් වෙත ගෙවිය යුතු - අයකැමියෝ	11,223	9,716
තැම්පත්කරුවන් වෙත ගෙවිය යුතු - ගබඩා සහකාරවරු	231,568	251,549
ගෙවිය යුතු ටෙන්ඩර් බැඳුම්කර	6,790,496	4,068,450
ගෙවිය යුතු 1/3 එකතු කල අගය මත බදු	633,049	633,049
ගෙවිය යුතු මුද්දර බදු	25	(175)
ගෙවිය යුතු උපයන වීට ගෙවීමේ බද්ද	(23,880)	-
ගෙවිය යුතු සේවක අර්ථසාධක හා භාරකාර දායක මුදල් 25%	333,183	107,457
වැටුප් පාලන ශිඤ්ඤ	997,579	1,029,867
	<b>92,689,682</b>	<b>79,693,150</b>

12 සටහන

ආදායම	2014 වර්ෂය සඳහා	2013 වර්ෂය සඳහා
විකුණුම් - රාජ්‍ය ඖෂධ සංස්ථාව	8,053,400	9,605,490
විකුණුම් - සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව	1,099,518,746	1,412,132,433
විකුණුම් - බෙදාහරින්නන්	604,533,830	519,445,028
	<b>1,712,105,976</b>	<b>1,941,182,950</b>

13 සටහන

විකුණුම් පිරිවැය	2014 වර්ෂය සඳහා	2013 වර්ෂය සඳහා
විකුණුම් පිරිවැය - රාජ්‍ය ඖෂධ සංස්ථාව - නව	5,718,671	7,836,919
විකුණුම් පිරිවැය - රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව - නව	426,478,537	346,531,974
විකුණුම් පිරිවැය - සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව - නව	701,685,058	1,009,279,551
විකුණුම් පිරිවැය - අමුද්‍රව්‍ය	421,756	47,381
විකුණුම් පිරිවැය - ඉන්වොයිසි විවලනය	(44,311)	(314,317)
තොග ගණන් ගැනීමේ ගැලපුම් - නිමි භාණ්ඩ	-	(1,000,934)
නිෂ්පාදන වියදම් ( සටහන 21 )	185,455,295	151,518,838
	<b>1,319,715,006</b>	<b>1,513,899,412</b>

14 සටහන

වෙනත් මෙහෙයුම් ආදායම්	2014 වර්ෂය සඳහා	2013 වර්ෂය සඳහා
විවිධ ආදායම්	5,712,329	4,711,151
අමුද්‍රව්‍ය හා නිමිභාණ්ඩ විකුණුම්	796,941	62,037
විනිමය ලාභ	-	1,297,539
බැහැර කිරීමේදී ලාභය හෝ අලාභය	5,386	(87,464)
	<b>6,514,656</b>	<b>5,983,263</b>

15 සටහන

පරිපාලන වියදම්	2014 වර්ෂය සඳහා	2013 වර්ෂය සඳහා
වැටුප් හා වේතන	17,512,982	15,384,253
අනියම් සේවක වැටුප්	276,125	174,875
ජීවන වියදම් දීමනාව	4,969,604	3,467,886
ගමන් වියදම් දිරිදීමනා	3,305,852	3,291,137
සේවක අර්ථසාධක හා භාරකාර අරමුදල් ගෙවීම් - 15%	3,452,037	2,465,855
අතිකාල	2,558,940	2,322,909
පැමිණීමේ දිරිදීමනාව	2,478,054	2,556,952
නිෂ්පාදන දිරිදීමනාව	5,116,583	5,459,563
වාර්ෂික ප්‍රසාද දීමනා	700,349	506,055
ජංගම සේවා පිරිවැය	425,119	469,173
සේවාමුර දිරිදීමනාව	131,700	133,400
කාර්ය මණ්ඩල පිරිවැය	908,454	573,286
සේවක මණ්ඩල වෛද්‍ය වියදම්	910,170	837,495
නිවාස ණය පොළී ප්‍රතිපූරණය	586,200	541,863
විශේෂ වැඩබැලීමේ දිරිදීමනාව	112,898	84,000
උපයන විට ගෙවීමේ බද්ද	441,969	477,737
දුරකථන බිල්පත් ප්‍රතිපූරණය	225,532	211,414
සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය	821,853	1,087,624
කාර්ය මණ්ඩල සුභසාධනය	4,641,799	4,539,689
කාර්ය මණ්ඩල පුහුණුව	192,001	1,035,162
නිල ඇඳුම් හා පාවහන්	223,488	346,166
ගමන් බිමන් - විදේශ	265,504	489,727
අධ්‍යක්ෂ ගාස්තු	640,600	796,397
වෙනත් දිරිදීමනා	1,115,575	1,349,025
වරිපනම් හා බදු	264,658	276,231
විදුලිය	12,679,183	11,731,003
ජල ගාස්තු	702,301	663,010
රක්ෂණය	905,596	1,128,822
මෝටර් වාහන අළුත්වැඩියාව හා නඩත්තුව	3,349,472	2,597,090
වාහන සඳහා ඉන්ධන හා ලිහිසි ද්‍රව්‍ය	2,810,678	2,644,272
උපකරණ නඩත්තුව	1,082,712	1,126,024
නඩත්තු පරිපාලන	2,180,852	1,305,067
නඩත්තු වියදම් - ගොඩනැගිලි	1,686,555	-
ක්ෂය	23,269,067	22,961,607
ප්‍රවාහන ගාස්තු	579,103	573,615
තැපැල් හා ෆැක්ස් ගාස්තු	225,902	181,721
දුරකථන ගාස්තු	837,494	825,123

ආරක්ෂක ගාස්තු	4,584,973	2,888,591
පරිත්‍යාග	2,016,639	1,234,772
බලපත්‍ර ගාස්තු - මෝටර් වාහන	110,468	94,335
බලපත්‍ර ගාස්තු - ඖෂධ	649,278	680,296
බලපත්‍ර ගාස්තු - වෙනත්	5,040	1,120
මුද්‍රණ හා ලිපිද්‍රව්‍ය	2,866,534	3,312,143
කාර්යාල වියදම්	309,220	78,432
විගණන ගාස්තුව	500,000	455,398
කුලී ගාස්තු	2,672,721	836,807
ප්‍රචාරක දැන්වීම්	3,516,658	874,048
වෙළඳ දායකත්වයන් හා වාර සඟරා	134,835	131,055
නීති හා පරීක්ෂණ වියදම්	66,000	218,912
වෘත්තීයවේදී ගාස්තු	386,759	129,054
සංග්‍රහ වියදම්	627,276	88,008
වාර්ෂික දායකත්වයන්	58,000	59,960
වාර්ෂික සම්මන්ත්‍රණ හා රැස්වීම්	-	31,000
මුද්දර ගාස්තු	48,625	38,550
හානි වූ හා අභාවිත ද්‍රව්‍ය පිරිවැය	12,794,736	332,154
කොග ගණන් ගැනීමේ ගැලපුම්-ලිපි ද්‍රව්‍ය	(1,264)	(3,664)
	<b>133,933,461</b>	<b>106,096,193</b>

16 සටහන	2014 වර්ෂය සඳහා	2013 වර්ෂය සඳහා
අලෙවි හා බෙදාහැරීම් වියදම්		
ප්‍රවර්ධන වට්ටම්	18,634,433	9,556,014
විකුණුම් ප්‍රවර්ධන වියදම්	15,140,852	11,752,789
විනිමය අලාභ	60,033	-
	<b>33,835,318</b>	<b>21,308,803</b>

17 සටහන	2014 වර්ෂය සඳහා	2013 වර්ෂය සඳහා
වෙනත් මෙහෙයුම් වියදම්		
සංයෝජන, පර්යේෂණ හා සංවර්ධන වියදම්	6,378,498	1,685,541
	<b>6,378,498</b>	<b>1,685,541</b>

18 සටහන	2014 වර්ෂය සඳහා	2013 වර්ෂය සඳහා
මූල්‍ය වියදම්		
බැංකු ගාස්තු	231,451	417,142
අයිරා පොලිය	1,000	1,718
සේවක පොලී පිරිවැය	2,241,495	1,847,604
	<b>2,473,946</b>	<b>2,266,464</b>

19 සටහන	2014 වර්ෂය සඳහා	2013 වර්ෂය සඳහා
මූල්‍ය ආදායම		
කාර්ය මණ්ඩල ණය පොලිය	730,864	695,662
භාණ්ඩාගාර බිල්පත් පොලිය	40,646,708	25,314,785
විලම්බිත ආදායම	-	14,263
පොලී ආදායම - කාර්යමණ්ඩල ණය	2,819,419	2,034,370
	<b>44,196,991</b>	<b>28,059,081</b>



<b>20 සටහන</b>		
ආදායම් බදු වියදම	2014 වර්ෂය සඳහා	2013 වර්ෂය සඳහා
වත්මන් බදු වියදම - 20 'අ' සටහන	74,133,197	101,327,815
විලම්බිත බදු වියදම - 20 'ආ' සටහන	(14,587,535)	(17,810,042)
ලාභාංශ බදු	23,087,049	37,296,256
	<b>82,632,711</b>	<b>120,814,029</b>
<b>20 'අ' සටහන</b>		
වත්මන් බදු වියදම	2014 වර්ෂය සඳහා	2013 වර්ෂය සඳහා
වර්ෂයේ ලාභය මත බදු - 20 'අ' (1) සටහන	74,133,197	100,783,856
ආදායම් බදු අධි/ලාභ ප්‍රතිපාදනය	-	543,959
	<b>74,133,197</b>	<b>101,327,815</b>
<b>20 'අ' සටහන (1)</b>		
වර්ෂයේ ලාභය මත ආදායම් බද්ද	2014 වර්ෂය සඳහා	2013 වර්ෂය සඳහා
බදු පෙර ලාභය	266,481,394	329,968,880
ඉඩදිය නොහැකි වියදම්	131,481,521	123,379,811
ඉඩදිය හැකි වියදම්	(121,588,152)	(84,938,782)
බදු නිදහස් ආදායම	(40,646,708)	(25,314,785)
භාණ්ඩාගාර බිල්පත් පොළිය මත ආදායම් බදු	45,163,009	28,127,539
තක්සේරු ආදායම	280,891,064	371,222,663
සුදුසුකම් ලබන ගෙවීම්	-	-
බදු අය කළ හැකි ආදායම	280,891,064	371,222,663
බදු අය කළ හැකි ආදායම මත බදු අනුපාතිකය	28%	28%
බදු අය කළ හැකි ආදායම මත ආදායම් බදු	78,649,498	103,596,610
නාමමාත්‍ර බදු	(4,516,301)	(2,812,754)
මුළු ආදායම් බද්ද	<b>74,133,197</b>	<b>100,783,856</b>
<b>20 'ආ' සටහන</b>		
විලම්බිත බදු	2014 වර්ෂය සඳහා	2013 වර්ෂය සඳහා
වර්ෂයට අදාළ විලම්බිත බද්ද හඳුනාගත්/(ලියාහැරීම)		
විලම්බිත බදු බැරකම මත විලම්බිත බදු	136,649,932	147,232,730
විලම්බිත බදු වත්කම් මත විලම්බිත බදු	(10,280,925)	(6,276,188)
වර්ෂය අවසානයේදී විලම්බිත බදු බැරකම	126,369,007	140,956,542
වර්ෂය ආරම්භයේදී විලම්බිත බදු බැරකම	140,956,542	158,766,584
වර්ෂය තුළ හඳුනාගත්/(ලියාහැර) විලම්බිත බදු	<b>(14,587,535)</b>	<b>(17,810,042)</b>

21 සටහන

නිෂ්පාදන පිරිවැය

	2014 වර්ෂය සඳහා	උප සටහන	2013 වර්ෂය සඳහා
<b>සෘජු ශ්‍රමය (නිෂ්පාදනය)</b>			
වැටුප් හා වේතන	127,000	සටහන 21 අ	337,495
අනියම් සේවක වැටුප්	125,057	සටහන 21 අ	-
ජීවන වියදම් දීමනාව	-	සටහන 21 අ	96,383
ගමන් වියදම් දිරිදීමනා	-	සටහන 21 අ	541,600
සේවක අර්ථ සාධක හා භාරකාර අරමුදල් ගෙවීම් - 15%	245,490	සටහන 21 අ	394,912
අතිකාල	2,944,041	සටහන 21 අ	1,046,075
පැමිණීමේ දිරිදීමනාව	1,041,439	සටහන 21 අ	3,864,188
නිෂ්පාදන දිරිදීමනාව	2,846,916	සටහන 21 අ	6,539,410
වාර්ෂික ප්‍රසාද දීමනා	1,170,104		70,695
ජංගම සේවා පිරිවැය	542,353		496,982
සේවාමුර දිරිදීමනාව	706,871	සටහන 21 අ	1,498,750
කාර්ය මණ්ඩල වෛද්‍ය වියදම්	631,140	සටහන 21 අ	446,624
නිවාස ණය පොළී ප්‍රතිපූර්ණය	1,141,011		941,801
කාර්ය මණ්ඩල පිරිවැය	1,181,699		887,799
	<b>12,703,121</b>		<b>17,162,715</b>

වක්‍ර නිෂ්පාදන පිරිවැය

(තත්ව පාලන/ පර්යේෂණ/ සැලසුම් / නඩත්තු)

වැටුප් හා වේතන	12,626,981	සටහන 21 අ	5,315,842
අනියම් සේවක වැටුප්	427,367		287,694
ජීවන වියදම් දීමනාව	5,593,493	සටහන 21 අ	2,003,711
ගමන් වියදම් දිරිදීමනා	2,478,294	සටහන 21 අ	1,259,253
සේවක අර්ථසාධක හා භාරකාර අරමුදල් ගෙවීම් - 15%	3,416,727	සටහන 21 අ	2,050,397
අතිකාල	2,478,268		2,296,559
පැමිණීමේ දිරිදීමනාව	2,856,069	සටහන 21 අ	2,793,442
නිෂ්පාදන දිරිදීමනාව	6,311,849	සටහන 21 අ	6,708,083
වාර්ෂික ප්‍රසාද දීමනා	894,715		601,180
ජංගම සේවා පිරිවැය	536,099		373,077
සේවාමුර දිරිදීමනාව	321,000		347,000
කාර්ය මණ්ඩල පිරිවැය	729,266		573,286
කාර්ය මණ්ඩල වෛද්‍ය වියදම්	1,169,816		990,542
නිවාස ණය පොළී ප්‍රතිපූර්ණය	1,045,367		713,216
විශේෂ වැඩ බැලීමේ දීමනාව	21,751		-
උපයන විට ගෙවීමේ බද්ද	712,515		540,910
දුරකථන බිල්පත් ප්‍රතිපූර්ණය	12,550		11,035
සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය	1,434,189	සටහන 21 අ	2,881,772
කාර්ය මණ්ඩල සුභසාධනය	8,477,358	සටහන 21 අ	3,420,898
කාර්ය මණ්ඩල පුහුණුව	1,335,474		1,590,984
නිල ඇඳුම් හා පාවහන්	337,695		503,586
ජල ගාස්තු	116,862	සටහන 21 අ	150,178
වරිපනම් හා බදු	-	සටහන 21 අ	(513,060)
විදුලිය	46,131	සටහන 21 අ	-

උපකරණ නඩත්තුව	427,535	සටහන 21 අ	5,015
නිෂ්පාදන නඩත්තුව	438,966	සටහන 21 අ	284,279
ගොඩනැගිලි නඩත්තුව	164,437	සටහන 21 අ	171,521
ක්ෂය	99,724,327		94,580,667
ප්‍රවාහන ගාස්තු	1,032,952		792,276
වන්දි	-	සටහන 21 අ	400,000
අමතර කොටස් පරිභෝජනය	41,134	සටහන 21 අ	-
යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියාව	596,381	සටහන 21 අ	-
තත්ත්ව පාලන වියදම්	3,286,766		135,506
අමුද්‍රව්‍ය විනාශ කිරීමේ පිරිවැය	192,652		606,606
ප්‍රතික්ෂේපිත අමුද්‍රව්‍යවල පිරිවැය	13,067,681		525,269
ප්‍රතික්ෂේපිත ඇසුරුම් ද්‍රව්‍ය පිරිවැය	-		1,002,480
ප්‍රතික්ෂේපිත නොනිම් ද්‍රව්‍ය පිරිවැය	455,496		1,196,977
හානි වූ අමුද්‍රව්‍යවල පිරිවැය	(24,000)		(24,000)
අමුද්‍රව්‍ය ගැලපුම - සාමාන්‍ය ඖෂධ	(565,346)		131,168
අමුද්‍රව්‍ය ගැලපුම - පෙනීසිලින් ඖෂධ	1,523		(104,977)
ඇසුරුම් ද්‍රව්‍ය ගැලපුම	-		13
අමුද්‍රව්‍ය ගැලපුම - තොග සත්‍යාපනය	(207,394)		216897
ඇසුරුම් ද්‍රව්‍ය ගැලපුම - තොග සත්‍යාපනය	23,117		4,634
තොග සත්‍යාපන ගැලපුම - නඩත්තු	675,720		(498,750)
තොග සත්‍යාපනය - නොනිම් වැඩ	40,392		30,958
නිෂ්පාදන පිරිවැයට අවශේෂණය කර නොගත් විකුණුම් පිරිවැයට මාරුකරන ලද පිරිවැය	185,455,295		151,518,838

21 'අ' සටහන

නිෂ්පාදන පිරිවැය	අවශේෂණය නොකළ පිරිවැය	විකුණුම් පිරිවැය සඳහා අවශේෂණය කළ පිරිවැය	එකතුව 2014	එකතුව 2013
<b>සෘජු ශ්‍රමය (නිෂ්පාදන)</b>				
වැටුප් හා වේතන	127,000	24,310,213	24,437,213	21,421,003
අනියම් සේවක වැටුප්	125,057	826,484	951,541	1,356,191
ජීවන වියදම් දීමනාව	-	8,658,433	8,658,433	6,785,214
ගමන් වියදම් දිරිදීමනා	-	3,491,670	3,491,670	3,291,285
සේවක අර්ථසාධක හා භාරකාර අරමුදල් ගෙවීම් - 15%	245,490	4,755,202	5,000,692	4,424,275
අතිකාල	2,944,041	1,935,291	4,879,332	5,520,550
පැමිණීමේ දිරිදීමනාව	1,041,439	2,805,177	3,846,616	4,213,472
කාර්යසාධන දිරිදීමනාව	2,846,916	6,817,389	9,664,305	8,931,704
වාර්ෂික ප්‍රසාද දීමනා	1,170,104	-	1,170,104	777,395
ජංගම සේවා පිරිවැය	542,353	-	542,353	496,982
සේවාමුර දිරිදීමනාව	706,871	783,429	1,490,300	1,498,750
සේවක මණ්ඩල වෛද්‍ය වියදම්	631,140	840,765	1,471,905	1,277,688
නිවාස ණය පොලී ප්‍රතිපූරණය	1,141,011	-	1,141,011	941,801
සේවක මණ්ඩල පිරිවැය	1,181,699	-	1,181,699	887,799
	<b>12,703,121</b>	<b>55,224,054</b>	<b>67,927,175</b>	<b>61,824,109</b>

වක්‍ර නිෂ්පාදන පිරිවැය  
(තත්ව පාලන/ පර්යේෂණ/ සැලසුම් / නඩත්තු)

වැටුප් හා වේතන	12,626,981	6,624,598	19,251,580	17,037,560
අනියම් සේවක වැටුප්	427,367	-	427,367	526,703
ජීවන වියදම් දීමනාව	5,593,493	779,861	6,373,354	5,096,982
ගමන් වියදම් දිරිදීමනා	2,478,294	295,400	2,773,694	2,651,440
සේවක අර්ථසාධක හා භාරකාර අරමුදල් ගෙවීම් - 15%	3,416,727	478,689	3,895,416	3,379,474
අතිකාල	2,478,268	-	2,478,268	2,516,876
පැමිණීමේ දිරිදීමනාව	2,856,069	434,668	3,290,736	2,793,442
කාර්යසාධන දිරිදීමනාව	6,311,849	624,465	6,936,314	6,708,083
වාර්ෂික ප්‍රසාද දීමනා	894,715	-	894,715	601,180
ජංගම සේවා පිරිවැය	536,099	-	536,099	373,077
සේවාමුර දිරිදීමනාව	321,000	-	321,000	347,000
සේවක මණ්ඩල පිරිවැය	729,266	-	729,266	573,286
සේවක මණ්ඩල වෛද්‍ය වියදම්	1,169,816	-	1,169,816	990,542
නිවාස ණය පොලී ප්‍රතිපූරණය	1,045,367	-	1,045,367	713,216
විශේෂ වැඩ බැලීමේ දීමනාව	21,751	-	21,751	-
උපයන විට ගෙවීමේ බද්ද	712,515	-	712,515	540,910
දුරකථන බිල්පත් ප්‍රතිපූරණය	12,550	-	12,550	11,035
සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය	1,434,189	1,249,541	2,683,730	2,881,772
කාර්ය මණ්ඩල සුභසාධනය	8,477,358	5,004,960	13,482,318	11,692,014
කාර්ය මණ්ඩල පුහුණුව	1,335,474	-	1,335,474	1,707,924
නිල ඇඳුම් හා පාවහන්	337,695	-	337,695	655,096
ජල ගාස්තු	116,862	1,529,965	1,646,828	1,547,026

වරිපනම් හා බදු	-	617,535	617,535	644,539
විදුලිය	46,131	29,589,444	29,635,575	27,372,342
රක්ෂණය	-	1,045,597	1,045,597	563,063
උපකරණ නඩත්තුව	427,535	2,530,352	2,957,887	1,518,801
නිෂ්පාදන නඩත්තු කටයුතු	438,966	4,498,376	4,937,343	5,720,713
ගොඩනැගිලි නඩත්තුව	164,437	538,654	703,091	171,521
ක්ෂය	99,724,327	-	99,724,327	94,580,667
ප්‍රවාහන ගාස්තු	1,032,952	-	1,032,952	1,507,135
වන්දි	-	-	-	400,000
අමතර කොටස් පරිභෝජනය	41,134	8,017,121	8,058,255	14,375,326
ඉන්ධන හා ලිහිසි ද්‍රව්‍ය පරිභෝජනය	-	18,387,223	18,387,223	22,836,604
යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියාව	596,381	-	596,381	1,845,047
තත්ත්ව පාලන වියදම්	3,286,766	-	3,286,766	408,986
අමුද්‍රව්‍ය විනාශ කිරීමේ පිරිවැය	192,652	-	192,652	606,606
ප්‍රතික්ෂේපිත අමුද්‍රව්‍යවල පිරිවැය	13,067,681	-	13,067,681	525,269
ප්‍රතික්ෂේපිත ඇසුරුම් ද්‍රව්‍ය පිරිවැය	-	-	-	1,002,480
ප්‍රතික්ෂේපිත නොනිම් ද්‍රව්‍ය පිරිවැය	455,496	-	455,496	1,196,979
හානි වූ අමුද්‍රව්‍යවල පිරිවැය	(24,000)	-	(24,000)	(24,000)
අමුද්‍රව්‍ය ගැලපුම - සාමාන්‍ය ඖෂධ	(565,346)	-	(565,346)	131,168
අමුද්‍රව්‍ය ගැලපුම - පෙනිසිලින් ඖෂධ	1,523	-	1,523	(104,977)
ඇසුරුම් ද්‍රව්‍ය ගැලපුම	-	-	-	13
අමුද්‍රව්‍ය ගැලපුම - තොග සත්‍යාපනය	(207,394)	-	(207,394)	216,897
ඇසුරුම් ද්‍රව්‍ය ගැලපුම - තොග සත්‍යාපනය	23,118	-	23,118	4,635
තොග සත්‍යාපන ගැලපුම - නඩත්තු	675,720	-	675,720	(175,790)
නොනිම් ද්‍රව්‍ය ගැලපුම - තොග සත්‍යාපනය	40,391	-	40,391	30,958
	185,455,295	137,470,505	322,925,799	300,523,728

**සටහන් අංක 22**

**විශ්‍රාම ප්‍රතිලාභ වගකීම**

මූල්‍ය තත්ත්ව වාර්තාවෙහි හඳුනා ගනු ලැබූ මුදල් ප්‍රමාණයන් පහත පරිදි වේ.

	<b>31.12.2014</b>	<b>31.12.2013</b>
වර්ෂය මුලදී ශුද්ධ බැරකම්	22,414,958	17,989,961
සංක්‍රාන්ති බැරකම්	-	486,083
ජංගම සේවා පිරිවැය	1,503,571	1,339,232
පොළී පිරිවැය	2,241,495	1,847,604
උපකල්පිත වෙනස්වීම්	9,071,880	-
බැරකම් අත්දැකීම් අලාභය	<u>2,729,111</u>	<u>1,067,318</u>
	37,961,015	22,730,198
<b>අඩු කළා:</b>		
වර්ෂය තුළ කරන ලද ගෙවීම්	<u>(1,243,424)</u>	<u>(315,240)</u>
	<u><u>36,717,591</u></u>	<u><u>22,414,958</u></u>

සංස්ථාවේ විශ්‍රාම ප්‍රතිලාභ බැරකම පියල් එස්. ගුණතිලක ඇසෝෂියේට්ස් විසින් කරන ලද ආයුගණක තක්සේරුව මත පදනම්ව ඇත. විශ්‍රාම ප්‍රතිලාභයේ පිරිවැය නිර්ණය කිරීමෙහිලා භාවිතා කරන ලද ප්‍රධාන අනුමානයන් වූයේ:

	<b>2014</b>	<b>2013</b>
අපේක්ෂිත අනාගත වැටුප් වැඩි වීම	8%	4%
වට්ටම් අනුපාතිකය	10%	10%
කාර්ය මණ්ඩල පිරිවැටුම් සාධකය	3.4%	2.03%

ආදායම් ප්‍රකාශ තුළ හඳුනා ගෙන ඇති මුදල් ප්‍රමාණයන් පහත පරිදි වේ:

ජංගම සේවා පිරිවැය	1,503,571	1,339,232
පොළී පිරිවැය	2,241,495	1,847,604

ඒවායේ හොඳම ඇස්තමේන්තු ගෙනෙනු පිණිස 2014 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වයේ වත්මන් වටිනාකම තක්සේරු කරනු පිණිස ආයුගණක තක්සේරුවක් සිදු කෙරුණි.

**සටහන් අංක 23**

**ආශ්‍රිත පාර්ශව අනාවරණයන්**

සැලකිය යුතු ආශ්‍රිත පාර්ශව අනාවරණයන්හි විස්තර පහත පරිදි වේ:

සංවිධානය	සබඳතාවය	ගනුදෙනුවේ ස්වභාවය	වර්ෂය තුළ විකිණීම
වෛද්‍ය සැපයුම් අංශය	ගනුදෙනුකරු	භාණ්ඩ විකිණීම	1,099,518,746
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව	ගනුදෙනුකරු	භාණ්ඩ විකිණීම	8,053,400

**සටහන් අංක 24**

**අලෙවි කරන ලද අපවය වූ වත්කම්**

වර්ෂය තුළ විකුණන ලද හා කපා හරින ලද වත්කම් රුපියල් 966,105 ක් විය. ඉන් රුපියල් 624,000 ක් හානි වූ වත්කම් 2014 වර්ෂයේදී විකුණන ලදී.

**සටහන් අංක 25**

**ක්ලෝරමෆෙනිකෝල් අමුද්‍රව්‍ය හා අර්ධ නිම් නිෂ්පාදන**

අමුද්‍රව්‍යවල ගැටළුවක් නිසා රුපියල් 8,403,294 ක් වූ ක්ලෝරමෆෙනිකෝල් කරල් නිපදවීමට නොහැකි වී ඇති බව අනාවරණය විය. මේ සම්බන්ධයෙන් සංයෝග පිළියෙළ කිරීම හා පර්යේෂණ සිදු කෙරෙමින් පවතී.



# විගණකාධිපති දෙපාර්තමේන්තුව

## கணக்காய்வாளர் தலைமை அறிபுதி திணைக்களம்

### AUDITOR GENERAL'S DEPARTMENT



මගේ අංකය }  
எனது இல. }  
My No. }

එවලම/ඒ/එස්පීඑම්සී/  
එස්පී/2014/10

ඔබේ අංකය }  
உமது இல. }  
Your No. }

දිනය }  
திகதி }  
Date }

2015 සැප්තැම්බර් 21 දින.

සභාපති,

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව.

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව 1971 අංක 38 දරන මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර විගණකාධිපති වාර්තාව.

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ 2014 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීරණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 1957 අංක 49 දරන රාජ්‍ය කාර්මික සංස්ථා පනතේ 29 වන වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර සංස්ථාවේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ. මුදල් පනතේ 13(7)(ඒ) වගන්තිය ප්‍රකාර විස්තරාත්මක වාර්තාවක් සංස්ථාවේ සභාපති වෙත 2015 මැයි 26 දින නිකුත් කරන ලදී.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති වලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතිවලට (ISSAI 1000 - 1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම් කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.



විගණකාධිපති දෙපාර්තමේන්තුව  
கணக்காளர் துறைமன்ற அธิบดี துறைமன்றம்  
Auditor General's Department

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම් වලට උපකාරී වන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම් වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස සංස්ථාවේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් සංස්ථාවේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය සහ ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) සහ (4) උප වගන්ති වලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2014 දෙසැම්බර් 31 දිනට ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නාවූ මතය වේ.

2.2. මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති

- (අ) LKAS 17 අනුව කල් බදු ඉඩම් වටිනාකම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මෙහෙයුම් කල් බදු ලෙස වර්ගීකරණය කල යුතු වුවත් එයට පටහැනිව 99 අවුරුදු බදු පදනම යටතේ රාජ්‍ය ඖෂධ සංස්ථාවෙන් ලැබුණු ඉඩම, සංස්ථාවේ දේපල පිරිසත හා උපකරණ යටතේ දක්වා තිබුණි.
- (ආ) සංස්ථාවේ ජංගම නොවන වත්කම් සඳහා වූ ක්ෂය ප්‍රතිපත්තිය අනුව මිල දී ගත් වර්ෂයේ දී සම්පූර්ණයෙන් ක්ෂය කරන අතර විකුණන වර්ෂයේ දී ක්ෂය නොකෙරේ. LKAS 16 අනුව ජංගම නොවන වත්කම් ක්ෂය කිරීම ඇරඹිය යුත්තේ එය භාවිතයට ගන්නා දිනයේ සිට වන අතර SLFRS 05 අනුව වත්කමක් විකිණීමට තීරණය කරන ලද දින සිට ඒ සඳහා ක්ෂය කිරීම නැවැත්විය යුතුය. ඒ අනුව ආයතනයේ ක්ෂය ප්‍රතිපත්තිය ගිණුම්කරණ ප්‍රමිති වලට පටහැනි විය.





විගණකාධිපති දෙපාර්තමේන්තුව  
கணக்காளர் திணைக்களம்  
Auditor General's Department

2.2.2 ගෙවිය යුතු ගිණුම්

2010 වර්ෂයේ සිට නිරවුල් කර නොමැති වටිනාකම රු. 1,305,578 ක් වූ බැරකම් 03ක් නිරවුල් කිරීමට විගණන දිනය වූ 2015 අප්‍රේල් 08 දක්වාම කටයුතු කර නොතිබුණි.

2.3 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම

නීති රීති රෙගුලාසි හා කළමනාකරණ තීරණයන්ට අනුකූල නොවීමේ අවස්ථා පහත පරිදි විය.

නීති, රීති, රෙගුලාසි හා  
කළමනාකරණ තීරණ වලට  
යොමුව

අනුකූල නොවීම

(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික  
සමාජවාදී ජනරජයේ  
ආයතන සංග්‍රහය

XIX පරිච්ඡේදයේ 5වැනි  
ඡේදය

සමාලෝචිත වර්ෂයේ නොවැම්බර් හා දෙසැම්බර් මාසවල විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු පදිංචි වී සිටි නිල නිවාසය සඳහා කුලී අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.

XXIV පරිච්ඡේදය - 3.18.1

2013 නොවැම්බර් 08 දින සිට වැටුප් රහිතව විදේශගත වූ නිලධාරියෙකුගෙන් අයකර ගැනීමට තිබූ රු.40,893ක ආපදා ණය මුදල අයකර ගැනීමට සංස්ථාව කටයුතු කර නොතිබුණි

(ආ) 2000 ජනවාරි 31 දිනැති අංක  
PF/PE/6 දරන රාජ්‍ය මුදල්  
වකුලේඛය.

වකුලේඛ උපදෙස්වලට පටහැනිව සමාලෝචිත වර්ෂයේ ජනවාරි සිට ජූනි දක්වා උපයන විට ගෙවීම් බදු රු.1,154,484ක් සංස්ථා අරමුදලින් ගෙවා තිබුණි.

(ඇ) 2011 පෙබරවාරි 11 දිනැති  
අංක PED 57 දරන රාජ්‍ය  
ව්‍යාපාර දෙපාර්තමේන්තු  
වකුලේඛය

මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගැනීමකින් තොරව සමාලෝචිත වර්ෂය තුළදී සංස්ථාව විසින් අවස්ථා 09කදී ප්‍රදානයන් හා අනුග්‍රාහකත්ව දීමනාවන් ලෙස රාජ්‍ය නොවන ආයතනයන්ට රු.3,507,000ක් ගෙවා තිබුණි.



ලියෝනාඩ් පරි දෙපාර්තමේන්තුව  
නායකගොඩ පානානා අග්‍රිප් නායකගොඩ  
Auditor General's Department

(ඇ) මහා භාණ්ඩාගාරයේ  
කළමනාකරණ සේවා  
දෙපාර්තමේන්තුවේ  
අධ්‍යක්ෂක ජනරාල්ගේ 2009  
මාර්තු 09 දිනැති අංක  
ඩීඑම්එස්/ඊ4/10/4/090/2  
දරන සෞඛ්‍ය ලේකම් ඇමතු  
ලිපිය

(i) - ඡේද අංක 02-01

සෑම නිලධාරියෙකුටම දුර ප්‍රමාණය අනුව ගෙවිය යුතු ප්‍රවාහන දීමනාව තීරණය කිරීමකින් තොරව විධායක හා විධායක නොවන සෑම නිලධාරියෙකුටම 2009 වර්ෂයේ සිට මාසිකව පිළිවෙලින් රු. 4,700ක් හා රු. 3,000 ක් බැගින් ප්‍රවාහන දීමනා ගෙවා තිබුණි. ආයතනය විසින් ප්‍රවාහන පහසුකම් සපයා ඇති මාර්ග ආසන්නයේ සිට සේවයට පැමිණෙන නිලධාරීන් වෙතද ප්‍රවාහන දීමනාව ගෙවා තිබුණි.

(ii) - ඡේද අංක 02-02

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව රු.12,000ක මාසික උපරිමයකට යටත්ව සියලුම කාර්ය මණ්ඩලයට 2011 ජූලි 01 දින සිට නිෂ්පාදන දිරි දීමනා ගෙවා තිබුණි. සෞඛ්‍ය ලේකම් ඇමතු ලිපිය අනුව සමාලෝචිත වර්ෂයේ සිටි නිලධාරීන් 224 දෙනා සඳහා ගෙවිය හැකි උපරිම නිෂ්පාදන දිරි දීමනාව රු. 10,752,000ක් වුවද රු. 14,275,348 ක් සංස්ථාව විසින් ගෙවා තිබුණි. මේ අනුව දළ වශයෙන් නිෂ්පාදන දිරි දීමනාව රු. 3,523,348ක් වැඩියෙන් ගෙවා තිබුණි.  
මේ පිළිබඳව ඉකුත් වර්ෂයේදීද පෙන්වා දෙන ලදී.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සංස්ථාවේ මූල්‍ය ප්‍රතිඵලය 172,047,692 ක ශුද්ධ ලාභයක් වූ අතර, ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ ශුද්ධ ලාභය රු. 207,601,451 වූයෙන් ඉකුත් වර්ෂය සමඟ සැසඳීමේ දී මූල්‍ය ප්‍රතිඵලයේ රු. 39,553,759 ක පිරිහීමක් පෙන්නුම් කෙරුණි. පසුගිය වසරට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේදී පරිපාලන වියදම් සියයට 26.23 කින් ද විකිණීමේ හා බෙදා හැරීමේ වියදම් සියයට 58.78 කින් හා පර්යේෂණ හා සංවර්ධන වියදම් සියයට 278.42 කින් ද වැඩිවීම විශේෂයෙන් මේ සඳහා බල පා තිබුණි.

3.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

2014 වර්ෂයේ ජංගම අනුපාතය 11.56 ක් හා ක්ෂණික අනුපාතය 7.72 ක් ලෙස පැවතීමෙන් අතිරික්ත කාරක ප්‍රාග්ධනය ඵලදායී ලෙස යොදා ගෙන නොතිබූ බව නිරීක්ෂණය විය.



විගණකාධිපති දෙපාර්තමේන්තුව  
 ත්‍රිකුණාමලය  
 Auditor General's Department

3.3 ආයතනයට එරෙහිව හෝ ආයතනය විසින් ආරම්භ කර ඇති නෛතික සිද්ධි

2007 වර්ෂයේ සිට ආයතනයේ ණය ගැතියෙකුගෙන් අයවිය යුතු රු. 570,257 ක මුදල ගෙවීම පැහැර හැරීම නිසා ගල්කිස්ස මහාධිකරණයේ අංක B/5019/10 යටතේ ගොනුකළ නඩුවට අදාළව විත්තිකරු සොයාගැනීමේ අපහසුව මත නඩුව නොවිසඳී පැවති අතර මේ සඳහා නීති උපදෙස් ලබාගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

(අ) නිෂ්පාදන කටයුතු

සංස්ථාව විසින් සමාලෝචිත වර්ෂය සහ පසුගිය වසර 04ක් තුළ නිපදවූ ඖෂධ නිෂ්පාදනය සම්බන්ධ සන්සන්දනාත්මක තොරතුරු පහත පරිදි විය.

වර්ෂය	නිෂ්පාදිත ඖෂධ වර්ග ගණන	නිෂ්පාදනය ඒකක මිලියන
2010	38	1614.1
2011	37	1796.4
2012	40	1920.2
2013	40	2005.1
2014	38	1,909.2

මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණ කෙරේ.

- (i) ඖෂධ ඒකක නිෂ්පාදනය 2013 වර්ෂයේදී සියයට 4.4 කින් වර්ධනය වී තිබූ අතර සමාලෝචිත වර්ෂයේදී එය සියයට 4.8 කින් අඩුවී තිබුණි.
- (ii) 2013 වර්ෂයේ නිෂ්පාදිත ඖෂධ සමාලෝචිත වර්ෂය සමඟ සැසඳීමේදී නිෂ්පාදිත ඖෂධ අයිතම ගණන 02 කින්ද නිෂ්පාදිත ඒකක මිලියන 95.9 කින්ද අඩුවී තිබුණි.
- (iii) සමාලෝචිත වර්ෂයේ නිෂ්පාදිත ඖෂධ වර්ග 38හි මුළු නිෂ්පාදනය වූ ඒකක මිලියන 1,909.2 න් ඒකක මිලියන 1,303.8ක් එනම්, සියයට 68.3 ඖෂධ වර්ග 8 ක් මතද, මුළු නිෂ්පාදනයෙන් ඒකක මිලියන 605,4 ක් එනම් සියයට 31.7. ක් ඖෂධ වර්ග 30ක් මතද රැඳී තිබුණි.



විගණකාධිපති දෙපාර්තමේන්තුව  
 හතරවන මහලය, මහලය, මහලය  
 Auditor General's Department

(ආ) 2014 දෙසැම්බර් මස 31 දිනට පර්යේෂණ මට්ටමේ පැවති ඖෂධ අයිතම 4 ක් සඳහා වර්ෂ 4 සිට 14 දක්වා කාලයක් හා රු 685,131ක පර්යේෂණ වියදම් දරා කිටුණදි එම ඖෂධ වෙලදපලට හඳුන්වාදීමට අපොහොසත් වී තිබුණි.

(ඇ) ඖෂධ නිෂ්පාදනය සඳහා යන්ත්‍ර භාවිතය

-----

සංස්ථාවේ ඖෂධ නිෂ්පාදන කාර්යයට සමාලෝචිත වර්ෂය තුළ යන්ත්‍ර 12 ක් භාවිතයට ගෙන ඖෂධ ඒකක මිලියන 1,909.2 ක් නිෂ්පාදනය කර තිබුණි. විස්තර පහත දැක්වේ.

යන්ත්‍ර වර්ගය -----	2014 නිෂ්පාදනය (ඒකක මිලියන) -----	2013 නිෂ්පාදනය (ඒකක මිලියන) -----
පෙති නිෂ්පාදන යන්ත්‍ර 01,02,03,04,05,06, ST 49, PP800, AP22	1,667.7	1592.96
කරල් නිෂ්පාදන යන්ත්‍ර GKF 800,GKF 1500, SF 135	241.5	412.13
	<u>1,909.2</u>	<u>2005.09</u>

මේ සම්බන්ධයෙන් පහත කරුණු නිරීක්ෂණය විය.

- (i) GKF 1500 හා SF 135 දරන කරල් නිෂ්පාදන යන්ත්‍ර දෙකින් නිපදවූ Amoxicillin ඖෂධයේ ඒකක ප්‍රමාණය 2013 වර්ෂයට වඩා සමාලෝචිත වර්ෂයේදී ඒකක මිලියන 166.7 ක් හෙවත් සියයට 61 කින් අඩුවී තිබුණි.
- (ii) 1987 වර්ෂයේදී ජපානයෙන් පරිත්‍යාග ලෙස ලැබුණු "Bosch G.K.F 800 දරන යන්ත්‍රයේ නිෂ්පාදන වේගය පහල මට්ටමක පැවති අතර Sanjin SF 135 දරණ යන්ත්‍රයෙහි නොයෙකුත් යාන්ත්‍රික දෝෂ සමාලෝචිත වර්ෂයේදී ඇතිවී තිබුණි.



විගණකාධිපති දෙපාර්තමේන්තුව  
 கணக்காய்வாளர் துறைமன்ற அலுவலர் திணைக்களம்  
 Auditor General's Department

(ඇ) අලවි කටයුතු හා මිල කිරීම

-----

සමාලෝචිත වර්ෂයේ හා ඉකුත් වර්ෂයට අදාළ සංස්ථාවේ අලවිය පිළිබඳ තොරතුරු පහත පරිදි විය.

	ඖෂධ අලවිය		අලවි ආදායම	
	ඒකක මිලියන		රු. මිලියන	
	2014	2013	2014	2013
	-----	-----	-----	-----
රාජ්‍ය ඖෂධ සංස්ථාව	6.8	13.5	8.1	9.6
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක	1,397.0	1,507.1	1,099.5	1,412.1
බෙදාහරින්නන්	548.7	478.5	604.5	519.4
	-----	-----	-----	-----
එකතුව	<u>1,952.5</u>	<u>1,999.1</u>	<u>1,712.1</u>	<u>1,941.1</u>

මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (i) සමාලෝචිත වර්ෂයේදී සංස්ථාවේ අලවි ආදායම රු.මිලියන 1,712.1 ක් වූ අතර එය පසුගිය වසරේ සමස්ථ අලවි ආදායම වූ රු. මිලියන 1,941.1 හා සැසඳීමේදී රු. මිලියන 229 කින් එනම් සියයට 11.8 කින් අඩුවී තිබූ අතර අලවි ඒකක සංඛ්‍යාව මිලියන 46.6 එනම් සියයට 2.3 කින් අඩුවී තිබුණි.
- (ii) සමාලෝචිත වර්ෂයේ සමස්ථ අලවි ආදායමෙන් රු. මිලියන 1,099.5ක් වටිනා ඖෂධ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෙත අලවි කර තිබූ අතර එය සමස්ථ අලවියෙන් සියයට 64.2 ක් විය. එසේ වුවත් සමාලෝචිත වර්ෂයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෙත සිදුකල අලවිය පසුගිය වසර හා සැසඳීමේදී රු. මිලියන 312.6 කින් එනම් සියයට 22.1 කින් අඩුවී තිබුණි.
- (iii) බෙදාහරින්නන් වෙත සිදු කල ඖෂධ අලවිය තුළින් සමාලෝචිත වර්ෂය තුළදී රු. මිලියන 604.5ක ආදායමක් උපයා තිබූ අතර එය සමස්ථ අදායමෙන් සියයට 35.3 ක් විය. මෙම අලවිය සඳහා සංස්ථාව විසින් බෙදාහරින්නන් වෙත රු.61,382,388ක වෙළඳ වට්ටමක් හා එක් එක් මාසයන්හි ඉලක්ක ඖෂධ ගැනීම් සැපිරු බෙදාහරින්නන් සඳහා රු.18,634,433 ක ඉලක්ක සැපිරුම් දීමනාවන් ඇතුළුව එකතුවට රු.80,016,812 ක වට්ටම් හා දීමනා ගෙවා තිබුණි.



විගණකාධිපති දෙපාර්තමේන්තුව  
கணக்காளர் துறைமை அறிவிப்பு திணைக்களம்  
Auditor General's Department

(iv) ඖෂධ අලවිය පිළිබඳ සැලකීමේදී මුළු ඖෂධ ඒකක අලවියෙන් හා අලවි වටිනාකම පිළිවෙලින් සියයට 60.98 ක් හා සියයට 71.17 ක් ඖෂධ වර්ග 09 ක් මත රඳා තිබුණි.

ඖෂධ අයිතමය	අලවිය ඒකක මිලියන	මුළු අලවි ඒකකවලින් ප්‍රතිශතයක් ලෙස	අලවි වටිනාකම රු. මිලියන	අලවි වටිනාකමින් ප්‍රතිශතයක් ලෙස
Amoxicillin Cap BP 250mg	99.05	5.1	205.5	12.00
Cloxacillin Cap BP 500mg	24.82	1.27	89.32	5.21
Paracetamol Tab BP 500mg	239.01	12.24	189.03	11.04
Prednisolone tab 5mg	189.98	9.73	220.11	12.85
Metformin tab BP 500Mg	86.32	4.42	64.95	3.8
Cloxacillin cap BP 250mg	93.48	4.79	182.51	10.67
Folic acid 1mg	333.95	17.11	115.20	6.7
Diltiazem HCL 60mg	105.37	5.4	75.41	4.4
Amoxicillin Cap BP 500mg	19.68	1.01	77.64	4.5
	<u>1,191.66</u>	<u>60.98</u>	<u>1,130.34</u>	<u>71.17</u>

(v) සමාලෝචිත වර්ෂයට අදාළව වෛද්‍ය සැපයීම් අංශය විසින් ඇණවුම් කළ ඖෂධ වලින් රු. 299,479,285 ක් වටිනා ඖෂධ අයිතම 11 ක ඒකක මිලියන 300.929 ක්, අමුද්‍රව්‍යවල පැවති තාක්ෂණික දෝෂ, නිසි ප්‍රමිතීන්ට අනුකූල වූ අමුද්‍රව්‍ය සපයාගැනීමට නොහැකිවීම, නිෂ්පාදන වට්ටෝරු දෝෂ, පෙති ආවරණය කිරීමේ යන්ත්‍රවල ධාරිතාවය ප්‍රමාණවත් නොවීම, ප්‍රමාණවත් රසායනාගාර ධාරිතා නොමැති වීම යන හේතූන් මත සමාලෝචිත වර්ෂයේ දී සැපයීමට නොහැකිවී තිබුණි.

(ඇ) ඖෂධ මිල කිරීම

සංස්ථාව විසින් ප්‍රවර්ථන වර්ෂය තුළ වෛද්‍ය සැපයීම් අංශයට හා බෙදාහරින්නන් මගින් සිදු කරන ලද ඖෂධ අලෙවිය සඳහා ඖෂධ මිල මට්ටම් 2ක් පවත්වාගෙන ගොස් තිබූ අතර ඒ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(i) වෛද්‍ය සැපයීම් අංශය වෙනුවෙන් ඖෂධ සැපයීම සඳහා ප්‍රමිත නිෂ්පාදන පිරිවැය මත සියයට 12 ක ලාභාන්තිකයක් සහිතව ඖෂධ මිල ගණන් තීරණය කර තිබුණි. 2014 වර්ෂයේ පලමු අර්ධ වර්ෂය සඳහා 2013 දෙසැම්බර් 19 දිනැති කමිටු තීරණ මිල ගණන් හා දෙවන අර්ධ වර්ෂය සඳහා 2014 ජූනි 25 දින කමිටු තීරණ මිල ගණන්ද යොදාගෙන තිබුණි.



විගණකාධිපති දෙපාර්තමේන්තුව  
கணக்காளர் தகவரை ஆய்விப்பு திணைக்களம்  
Auditor General's Department

- (ii) 2012 වර්ෂය වනතෙක් සංස්ථාවේ නිත්‍ය බෙදාහරින්නා ලෙස කටයුතු කළ රාජ්‍ය ඖෂධ සංස්ථාව සඳහා සියයට 15 ක ලාභාන්තිකයක් සහිතව මිල තීරණය කර තිබූ අතර 2013 වර්ෂයේ සිට බෙදාහරින්නන් සඳහා මිල තීරණය කිරීම සඳහා නිශ්චිත ලාභාන්තිකයක් සහිත මිල කිරීමේ ක්‍රමවේදයක් සංස්ථාව විසින් පවත්වාගෙන ගොස් නොතිබූ අතර එක් එක් ඖෂධය සඳහා විවිධ ලාභාන්තික සහිතව මිල නියමකර තිබුණි.

තවද 2014 දෙසැම්බර් 31 දිනට මිල ලැයිස්තුවේ ඇතුළත් ඖෂධ අයිතම 54න් අයිතම 23ක මිල ගණන් වසර 2ක් කිස්සේ සංශෝධනය කර නොතිබූ අතර සමාලෝචිත වර්ෂය තුළදී මෙම ඖෂධ අයිතම 23න් අයිතම 05ක ලාභාන්තිකය ඉතා අඩු මට්ටමක පැවතුණි.

4.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

2015 ජනවාරි 06 දින සංස්ථාව විසින් කොළඹ 07 ධර්මපාල මාවතේ නො.22 දරණ ස්ථානයේ තොග අලවිකටයුතු හා වෛද්‍යවරුන් සඳහා ඖෂධ අලෙවිය අරමුණු කර නව තොග වෙළඳසලක් ආරම්භ කර තිබුණු අතර මේ සම්බන්ධයෙන් පහත කරුණු නිරීක්ෂණ කරනු ලැබේ.

- (i) දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන මණ්ඩලය විසින් 2014 ජූනි 25 දින මෙම තොග වෙළඳසල ඇරඹීම සඳහා අනුමත කර තිබූ අතර එම අලෙවිසල පිහිටුවා ඇති පරිශ්‍රය කුලියට ලබා ගැනීම පිළිබඳව අදාල ගොඩනැගිල්ලේ හිමිකරු වන Medicom (pvt) Ltd.ආයතනය සමඟ කිසිදු ලිඛිත ගිවිසුමකට එළඹ නොතිබුණි.
- (ii) අදාල ස්ථානයේ එම තොග අලෙවිසැල විවෘත කිරීමට පෙර මෙම ස්ථානයේ වෙළඳසැලක් පිහිටුවීම සම්බන්ධව ශක්‍යතා අධ්‍යයනයක් සිදුකරන ලෙසට ප්‍රසම්පාදන මණ්ඩලය විසින් දැනුම් දී තිබුණද නිවැරදි ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් පිළියෙල කිරීමට නොහැකි බව සහකාර කළමනාකරු - අලවිතා ප්‍රවර්ධන විසින් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කිරීමෙන් පසු එක් අවුරුදු නිරීක්ෂණ කාල සීමාවකට යටත්ව වෙළඳසැල ඇරඹීමට අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබී තිබුණි.
- (iii) මෙම වෙළඳසැල පවත්වාගෙන ගිය 2015 ජනවාරි, පෙබරවාරි හා මාර්තු මාසවල එකතුව රු. 1,031,013ක අලාභයක් ලැබීම හේතුවෙන් 2015 අප්‍රේල් 02 දින පැවති කළමනාකරණ කමිටු රැස්වීමේදී එලඹී තීරණයකට අනුව මෙම අලෙවිසල වසා දමා තිබුණි. මෙම අලෙවිසල පිහිටුවීමට පෙර නිසි වෙළඳපල අධ්‍යයනයක් සිදුකළේ නම් මෙම අලාභය දැරීමට සංස්ථාවට සිදු නොවන බව විගණනයේ අදහසයි.

4.3 මෙහෙයුම් අකාර්යක්ෂමතා

පහත සඳහන් කරුණු නිරීක්ෂණය කරනු ලැබේ.

- (අ) වටිනාකම රු.5,041,649ක් වූ935.8 Kg ක Chloramphenicol BP - 2010 අමුද්‍රව්‍ය තොගය 2014 වර්ෂය තුළදී කල් ඉකුත් වී තිබූ අතර එම තොගවල කල් ඉකුත්වීමේ කාලය වසරකින් දීර්ඝ කර (Revalidate) ඖෂධ නිෂ්පාදනය සඳහා භාවිතා කළ හැකි බව සංස්ථාව විසින් විගණනය වෙත සඳහන් කළද, 2014 වසර තුළදී මෙම ඖෂධයෙන් නිපදවා තිබුණේ ඒකක මිලියන 2.96 ක් පමණක් වන අතර ඒ සඳහා අමුද්‍රව්‍ය කි.ග්‍රෑම් 66.9ක් උපයෝගී කරගෙන තිබුණි. ඉතිරි අමුද්‍රව්‍ය මේවන විටද භාවිතයකින් තොරව ගබඩාවේ පවතින අතර කි.ග්‍රෑ 18.5ක් 2015 මාර්තු මාසයේදී කල් ඉකුත්වී තිබූ අතර ඉතිරි කි.ග්‍රෑ 917.3 2015 ජූලි මාසයේදී කල් ඉකුත්වීමට නියමිතය. මේ අනුව ඉතිරි මාස 2 ඇතුළතදී මෙම අමුද්‍රව්‍ය තොගය භාවිතයට නොගතහොත් ස්ථිර වශයෙන්ම සංස්ථාවට රු.5,041,649 ක මූල්‍යමය අලාභයක් සිදුවන බවට විගණනයට නිරීක්ෂණය වූ අතර මේ වෙනුවෙන් මූල්‍ය ප්‍රකාශනවල වෙන්කිරීමක් සිදුකර තිබුණි.



විගණකාධිපති දෙපාර්තමේන්තුව  
கணக்காய்வகப் திணைக்களம்  
Auditor General's Department

(ආ) ඉන්ඩෙන්ට් අංක 20142952 යටතේ ගෙන්වන ලද Folic Acid BP – 2010 අමුද්‍රව්‍ය කොගය 2015 ජනවාරි මාසයේදී සංස්ථාවට ලැබී තිබූ අතර 2015 අප්‍රේල් වන විටත් සංස්ථාවේ තත්ත්ව පාලන අංශය විසින් අමුද්‍රව්‍ය කොගයේ ප්‍රමිතිය පිළිබඳ වාර්තාවක් නිකුත්කර නොතිබුණි.

(ඇ) 2014 සැප්තැම්බර් 10 දින තත්ත්වයෙන් අසමත් බව වාර්තා කල වටිනාකම රු.4,084,816 ක්වූ Frusemide BP - 2010 අමුද්‍රව්‍ය කොගය වෙනුවෙන් පිරිවිතරයන්ට අනුකූල කොගයක් ලබාගැනීම සඳහා සැපයුම්කරු සමඟ එකඟතාවයකට විගණිත දිනය වන විටද එළඹ නොතිබුණි.

4.4 මතභේදයට තුඩු දෙන ගණුදෙනු  
-----

පහත සඳහන් කරුණු නිරීක්ෂණය කරනු ලැබේ.

(අ) සංස්ථාව පිහිටුවීමේ අරමුණු වලට පටහැනි කාර්යයන් වෙනුවෙන් අවස්ථා 05කදී රු.3,686,312ක වියදම් දරා තිබුණි.

(ආ) දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අංක 01 වාට්ටුවට පැමිණෙන රෝගීන්ට නැවතීමේ ශාලාවක් ඉදිකිරීම සඳහා තරඟකාරී මිලගණන් කැඳවීමකින් තොරව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට රු. 1,349,312 ක් ගෙවා තිබූ අතර එම කාර්යය ඊට වඩා අඩු වියදමකින් ඉටු කර ගැනීමට ඇති හැකියාව පිළිබඳ සංස්ථාව අවධානය යොමු කර නොතිබුණි.

4.5 අවිධිමත් ගණුදෙනු  
-----

සංස්ථාවේ නිලධාරියෙකු පදිංචි වී නොසිටියදී මාස දෙකක කාලයකට නිවාස කුලී වශයෙන් රු.60,000 ක මුදලක් එහි හිමිකරුට ගෙවා තිබුණි.

4.6 නිෂ්ක්‍රීය හා ඌන උපයෝජිත වත්කම්  
-----

පහත සඳහන් කරුණු නිරීක්ෂණය කරනු ලැබේ.

අලාභහානි වීම හා භාවිතයට නොගැනීම නිසා පිරිවැය රු. 49,957,886 ක් වූ වත්කම් අයිතම් 05 කට අදාළ ඒකක 112 ක් 2009 වර්ෂයේ සිට 2015 විගණිත දින දක්වා සංස්ථාවේ විවිධ අංශ තුළ නිශ්ක්‍රීයව පැවතුණි.

2014 මැයි 21 දින හා අංක HM/A/SPMC/2014(02) දරන විගණන විමසුම මගින් අලාභ හානි වූ වත්කම් ආර්ථික වශයෙන් එලදායී අන්දමින් අළුත්වැඩියා කර භාවිතයට ගැනීමට හෝ එසේ භාවිතයට ගැනීමට නොහැකිනම් අපහරණය කිරීමට කටයුතු නොකිරීම පිළිබඳව පෙන්වා දුන් කරුණට පිළිතුර වූයේ සමීක්ෂණ මණ්ඩලයක් පත් කර එම වාර්තාවට අනුව කටයුතු කරමින් සිටින බවයි. කෙසේ නමුත් එම කටයුතු 2015 පෙබරවාරි මාසය වන විටත් අවසන් වී නොතිබුණි.





විගණකාධිපති දෙපාර්තමේන්තුව  
கணக்காளர் துறைமன்ற அறிவுந் திணைக்களம்  
Auditor General's Department

4.7 ආර්ථික නොවූ ගනුදෙනු

පහත සඳහන් කරුණු නිරීක්ෂණය කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් මාසයේදී අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම හෝටලයක පවත්වා තිබූ අතර රැස්වීමට සහභාගී වූ නිලධාරීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සමඟ 28 දෙනෙකු එම හෝටලයේ නවාතැන් ගැනීම හේතුවෙන් ආහාරපාන හා කාමර කුලී වශයෙන් රු. 219,600 ක අමතර වියදමක් දරා තිබුණි.
- (ආ) 2014 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා වූ සංස්ථාවේ සංයුක්ත සැලැස්ම පිළියෙල කිරීම සඳහා වූ වැඩමුළුව වෙනුවෙන් හෝටල් ගාස්තු ලෙස රු.123,200 ක් වැය කර තිබුණි.

4.8 හඳුනා ගන්නා ලද පාඩු

පහත සඳහන් කරුණු නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) එකතුව රු. 19,767,957 ක් වූ ඖෂධ අමුද්‍රව්‍ය අයිතම 16 ක කිලෝග්‍රෑම් 6,202.61 ක් හා ඒකක මිලියන 45.854 ක ඖෂධ අමුද්‍රව්‍ය තත්ත්වයෙන් අසමත් වීම, වට්ටෝරු දෝෂ, නිකුත් නොවීම හා කල් ඉකුත්වීම මත නිෂ්පාදනයට යොදාගත නොහැකිව 2014 දෙසැම්බර් 31 දිනට ගබඩාවල තිබුණි.මෙම තොග වෙනුවෙන් රු.730,589ක් 2015 ජුනි වන විට සංස්ථාව විසින් අයකරගෙන ඇති බව සභාපතිවරයා විසින් විගණනය වෙත දන්වා ඇති අතර රු.19,037,368ක් වූ ඉතිරි තොග නිෂ්පාදනයට යොදාගත නොහැකිව එලෙසම ගබඩාවල පැවතුණි.
- (ආ) 2014 සැප්තැම්බර් 12 දින පැවති අංක 339 දරන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී ගනු ලබන තීරණයක් මත 2009, 2010, 2011 හා 2012 වර්ෂවල කල්ඉකුත් වූ එකතුව රු. 455,496 ක් වටිනා ඖෂධ අයිතම 6 කට අදාල කිලෝග්‍රෑම් 261.58 ක ඖෂධ සංයෝග හා ඖෂධ විනාශ කර තිබුණි.

4.9 මානව සම්පත් කළමණාකරනය

2014 දෙසැම්බර් 31 දිනට අනුමත කාර්ය මණ්ඩලය තරා කාර්ය මණ්ඩලය සමඟ සැසඳීමේදී පුරප්පාඩු 27 ක් පැවතුණි.

5. ගිණුම්කටයුතුභාවය හා යහ පාලනය

5.1 අය වැය ලේඛනමය පාලනය

සමාලෝචිත වර්ෂයට අදාල අයවැය ලේඛනය නැවත සංශෝධන කර තිබූ අතර අය වැය ගත වියදම් සත්‍ය වියදම සමඟ සැසඳීමේදී ශීර්ෂ 03කට අදාලව සියයට 25 සිට සියයට 257 දක්වා හා වත්කම් හා බැරකම් සියයට 30 සිට සියයට 481 දක්වා පරාසයක විචලනයන් නිරීක්ෂණය වූයෙන් අයවැය ලේඛනය එලදායි කලමනාකරණ පාලන කාරකයක් ලෙස යොදාගෙන නොතිබුණි.




විගණකාධිපති දෙපාර්තමේන්තුව  
கணக்காளர் தலைமை அலுவலர் திணைக்களம்  
Auditor General's Department

6. පද්ධති හා පාලන  
-----

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින් වර සංස්ථාවේ සභාපතිවරයාගේ අවධානයට යොමුකරන ලදී. පහත දැක්වෙන පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමුකළ යුතුවේ.

- (අ) ස්ථාවර වත්කම්
- (ආ) කොඟ
- (ඇ) මිල කිරීම
- (ඈ) නිෂ්පාදන
- (ඉ) කාර්ය මණ්ඩල කළමනාකරණය

  
 ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න  
 විගණකාධිපති (වැඩබලන)

### රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව

### 2014 විගණකාධිපතිවරයාගේ වාර්තාව පිළිබඳ සභාපති කුමාගේ අදහස්

#### 2. මූල්‍ය ප්‍රකාශන

##### 2.2.1. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත

- (අ) සැලකිල්ලට ගන්නා ලදී. ඉදිරි වර්ෂයේදී මූල්‍ය ප්‍රකාශන වල අදාල නිවැරදි කිරීම් කරනු ලැබේ.
- (ආ) සැලකිල්ලට ගන්නා ලදී. ඉදිරි වර්ෂයේදී මූල්‍ය ප්‍රකාශන වල අදාල නිවැරදි කිරීම් කරනු ලැබේ.

##### 2.2.2 ගෙවිය යුතු ගිණුම්

- ගෙවීමට ඇති රු.1,276,684 ක හිඟ වැටුප් සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් අනුමැතිය ලබා ගැනීම සඳහා 2015.06.04 අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට යොමු කර ඇත.
- ආරෝග්‍ය සඟරාව වෙනුවෙන් කිරීමට ඇති ගෙවීම් වන රු.20,000.00 ක මුදල ගෙවා නොමැත්තේ ඒ සඳහා අදාල සඟරාව අප ආයතනයට නොලැබීම හේතුවෙනි.
- එසේම රාජ්‍ය ඖෂධ සංස්ථාවට ගෙවීමට ඇති රු.8894 ක මුදල ගෙවා නැත්තේ ඒ සඳහා අදාල භාණ්ඩ ලැබීමේ පත්‍රිකාව (GRN) නොමැතිකම හේතුවෙනි.

#### 2.3 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණයන්ට අනුකූල නොවීම

##### (අ) XIX පරිච්ඡේදය

මෙම නිවසෙහි එක දිගටම නිලධාරියෙකු පදිංචි වී නොසිටි නිසා නිවාස කුලී අයකර ගැනීමට කටයුතු නොකරන ලදී.

XIX පරිච්ඡේදය - 15.10.1

XIX පරිච්ඡේදය - 3.18.1

2013 නොවැම්බර් 08 දින සිට වැටුප් රහිතව විදේශ ගත වූ නිලධාරියාගෙන් එදිනට අයකර ගැනීමට තිබූ රු. 40,893 ක ආපදා ණය මුදල අයකර ගැනීමට ආයතනය විසින් ඔහුට ගෙවිය යුතු මුදල් රඳවා ගෙන ඇති බැවින් ඒ සම්බන්ධයෙන් අයකර ගැනීමේ අවදානමක් නොපවතී.

##### (ආ) 2000 ජනවාරි 31 දිනැති අංක PF/PE/6 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛය

උපයන විට ගෙවීමේ බදු මුදල් සේවකයන් වෙනුවෙන් ආයතනය ගෙවීම් කරන ලදී. එහෙත් 2014 ජූලි මස සිට සේවකයන්ගෙන් අය කර ගැනීමට කටයුතු කරන ලදී. 2014 ජනවාරි මස සිට 2014 ජූනි දක්වා කාලය තුළ ආයතනය විසින් ගෙවන ලද උපයන විට ගෙවීම් බදු මුදල් ප්‍රමාණය මූල්‍ය ප්‍රකාශන වල දක්වා ඇත.

##### (ඇ) 2011 පෙබරවාරි 11 දිනැති අංක PED 57 දරන රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තු චක්‍රලේඛය

අප ආයතනය මගින් අනුග්‍රාහකත්ව දීමනා කරනු ලබන්නේ විකුණුම් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගෙනයි. මේ පිළිබඳ සලකා බලා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ඇතිව කටයුතු කරනු ලැබේ. එමෙන්ම මෙවැනි දීමනා සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගැනීම ප්‍රායෝගික නොවේ.

##### (ඈ) මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ 2006.03.09 දින හා අංක ඩීඑම්එස්/෪4/10/090/2 දරණ සෞඛ්‍ය ලේකම් ඇමතු ලිපිය

##### i ඡේද අංක 02-01 (1)

රජයේ රෝහල් වල අත්‍යවශ්‍ය ඖෂධ අවශ්‍යතාවය සපුරාලීම සඳහා ආයතනය තුළ උදෑසන 06 සිට රාත්‍රී 10 දක්වා සේවාමුර ක්‍රමය ක්‍රියාත්මක කරනු ලබන අතර ආයතනය පොදු ප්‍රවාහන පහසුකම් නොමැති ස්ථානයක පිහිටා ඇත. මේ නිසා අදාල සේවකයන් අදාල සේවා මුර වලට නිසි වේලාවට ගෙන්වා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් වන සේම

මෙම තත්වය තුළ ආයතනයට ආසන්නව පදිංචිව සිටින සේවකයන් ඉතාම වැදගත් වේ. මෙවැනි තත්වයන් සලකා බලා සේවකයන්ගේ පදිංචි ස්ථාන වල දුර ප්‍රමාණයන්ට අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ඇතිව ප්‍රවාහන දීමනාව ගෙවීම් කරනු ලැබේ.

ii ජේද අංක 02-02

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මගින් 2009/03/09 නිකුත් කළ ලිපිය (DMS/E4/10/490/2) අනුව නිෂ්පාදන දිරි දීමනාවෙහි පවතින සාධක (Norms) වෙනස් විය යුතුව ඇතැයි සඳහන් කර ඇත. ඒ අනුව කමිටුවක් මගින් පැවති සාධක (Norms) අධ්‍යනය කළ අතර කමිටුව මගින් නිෂ්පාදනය දිරි ගැන්වීමේ අරමුණින් සහ කාලීන අවශ්‍යතාවය මත නිෂ්පාදන දිරි දීමනාව පිළිබඳව යෝජනාවක් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත යොමු කරන ලදී. ඒ අනුව අධ්‍යක්ෂ මණ්ඩලය එම යෝජනාව අනුමත කළ අතර එම අනුමැතියට අනුව ගෙවීම කරන ලදී.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

සැලකිල්ලට ගන්නා ලදී.

3.2 විග්‍රහණමය මූල්‍ය සමාලෝචනය

අතිරේක කාරක ප්‍රාග්ධනය ඵලදායී ලෙස යොදා ගැනීමට සමාලෝචිත වර්ෂයේ අප විසින් සැලසුම් කර තිබුණත් එම සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී ඉලක්ක ගත දිනයන් හිදී ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. නමුත් මේ වන විට අතිරේක ප්‍රාග්ධනය ඵලදායී ලෙස යොදා ගනිමින් අනාගත අයෝජන නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා අයවැය පිළියෙල කර සාර්ථක සැලසුම් සකස් කර ඇත.

3.3 ආයතනයට එරෙහිව හෝ ආයතනය විසින් ආරම්භ කර ඇති නෛතික සිද්ධි.

මේ සම්බන්ධයෙන් නෛතික පියවර ගෙන ඇත.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්ය සාධනය

(අ) නිෂ්පාදන කටයුතු

- i. 2014 වර්ෂයේ වෛද්‍ය සැපයුම් අංශයෙන් ලැබුණු ඇණවුම් වල අඩු වීම මත නිෂ්පාදනය කළ ඖෂධ ප්‍රමාණය අඩුවීමට හේතු විය.
- ii. සියලු නිෂ්පාදන කටයුතු සිදු කරනු ලබන්නේ ලැබෙන ඇණවුම් මතය. සමහර ඖෂධ වර්ග සඳහා විශාල ඉල්ලුමක් පවතින අතර මෙම ඉල්ලුමද වාර්ෂිකව වෙනස් වේ. 2014 වර්ෂය සඳහා පැවති ඉල්ලුම මත නිෂ්පාදන කටයුතු සිදු කර ඇත.
- iii. 2014 වර්ෂයේදී ඖෂධ වර්ග 38 ක් නිෂ්පාදනය සිදු කර ඇත. එහෙත් සමහර ඖෂධ ඇණවුම් නොලැබීම නිසාද සමහර ඖෂධ සඳහා නියමිත ප්‍රමිතියෙන් යුතු අමුද්‍රව්‍ය නොලැබීම නිසාද සමහර ඖෂධවල තාක්ෂණික දෝෂ නිසාද නිෂ්පාදන කටයුතු සිදු නොවී.

(ඇ) ඖෂධ නිෂ්පාදනය සඳහා යන්ත්‍ර භාවිතය

- i. GKF 1500 හා SF 135 යන යන්ත්‍ර දෙකෙන් නිපදවිය හැක්කේ Amoxicillin හා Cloxacillin Capsules පමණි. මෙම යන්ත්‍ර දෙකේ නිෂ්පාදනය නතර කිරීමට හේතුව අමුද්‍රව්‍ය නොමැති වීම නොවන අතර Amoxicillin capsule කාණ්ඩ කීපයක තත්වය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත නිෂ්පාදනය නාවකාලිකව කෙටි කලක් නතර කරන ලදී.
- ii. Bosch GKF 800 දරන කැප්සියුල් පිරවීමේ යන්ත්‍රයේ අදාළ නිෂ්පාදනයට අනුව වේගය අඩු වැඩි කරමින් යන්ත්‍රය ක්‍රියා කරවනු ලබයි. නිෂ්පාදන ක්‍රියාවලියට බාධාවක් මෙයින් ඇතිවී නොමැත.

(ඇ) අලෙවි කටයුතු හා මිල නියම කිරීම.

- iii. අලෙවි ආදායම සඳහා ප්‍රධානවම ඖෂධවල මිල බලපාන අතර සාමාන්‍යයෙන් SPMC නිෂ්පාදනයන් සලකා බලන විට සාමාන්‍ය නිෂ්පාදන කළාපයේ (GD Zone) හි ඖෂධ වල මිලට වඩා ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදන කළාපයේ (Penicillin Zone) ඖෂධ වල මිල ගනන් ඉහල අගයක් ගනී. 2014 වර්ෂය සඳහා ප්‍රතිජීවක නිෂ්පාදනයන් සඳහා ලැබී තිබූ ඇණවුම් ප්‍රමාණය පෙර වර්ෂයට සාපේක්ෂව ඉතා අවම මට්ටමක පැවතීම අලෙවි ආදායම පහත වැටීමට බලපාන ලදී.
- iv. තවද වර්ෂයේ අවසාන මාස දෙක තුළ MSD (වෛද්‍ය සැපයුම් අංශය) තුළ තොග අතිරික්තයන් (සාමාන්‍ය නිෂ්පාදන අයිතමයන්) පැවතීම නිසා ඇණවුම් ප්‍රමාද කිරීමට ඔවුන් විසින් ඉල්ලා සිටි අතර එම නිෂ්පාදනයන් සමහරක් 2015 වර්ෂය තුළදී සැපයීමට එකඟ වීම හේතුවෙන් අලෙවි ඒකක ප්‍රමාණයද සාපේක්ෂව පහල ගොස් තිබේ. 2013 වර්ෂයේ අලෙවි ඒකක මිලියන 1507 ක් වෛද්‍ය සැපයුම් අංශය වෙත සපයන ලද අතර එය 2014 දී මිලියන 1396 ක් විය.
- v. SPMC මුළු නිෂ්පාදනයෙන් 70% කට ආසන්න ප්‍රමාණයක් වෛද්‍ය සැපයුම් අංශය වෙත සපයන අතර ඉතිරි ප්‍රමාණය විවෘත වෙළඳපලට අලෙවි කරනු ලැබේ.

විවෘත වෙළඳපල තුළ අලෙවි කටයුතු කිරීමේදී අපට අපගේ අනෙකුත් තරඟකාරී ආයතන හා විශාල තරඟයකට මුණ දීමට සිදු වන අතර එම තරඟකාරීත්වය හමුවේ අපට විවිධ වූ අලෙවි උපක්‍රමයන් අනුගමනය කිරීමට සිදු වේ. එසේ නොමැති වුවහොත් අපගේ වෙළඳපල කොටස අහිමි වන අතරම SPMC නිෂ්පාදනයන් සඳහා වර්තමානයේ පවතින දැඩි ඉල්ලුම අපට අහිමිවනු ඇත.

කෙසේ වුවත් අප ඖෂධ වල මිල තීරණය කරනුයේ (නිෂ්පාදන අයිතම කිහිපයක් හැර) තරඟකාරී වෙළඳපොළ මිල ගණන් මෙන්ම ඖෂධ අලෙවියේදී දෙනු ලබන වට්ටම් හා අලෙවි ඉලක්ක සැපිරීම් දීමනා ද එකතු අගය (15%) සැලකිල්ලට ගෙනය.

එම නිසා මෙම ප්‍රතිශතය අලෙවි ආදායම හා සැසඳීම තර්කානුකූල නොවේ.

- iv. මෙහි දක්වා ඇති ඖෂධ වර්ග 9න් Paracetamol, Prednisolone, Metformin, Folic Acid යන නිෂ්පාදනයන් සඳහා 2014 වර්ෂයට වෛද්‍ය සැපයුම් අංශයෙන් විශාල ඇණවුම් ලැබූ අතර විවෘත වෙළඳපල අලෙවියද ඉහල මට්ටමක පැවතුනි.

තවද අනෙකුත් ඖෂධ එනම් ප්‍රතිජීවක සඳහා 2014 වර්ෂයට MSD ඉල්ලුම අඩු වුවත් ඒකක මිල වැඩි වීමත්, විවෘත වෙළඳපොළ තුළ අලෙවිය ඉහල මට්ටමක පැවතීමත්, යන හේතූන් නිසා මුළු ඖෂධ ඒකක අලෙවියෙන් සඳහන් වන ඒකක වල අලෙවිය 60.98% හා ඒවායේ අලෙවි වටිනාකම මුළු අලෙවි වටිනාකමින් 71.17% ක් ලෙස ගෙන ඇත.

ඇණවුම් කළ ඖෂධ අයිතමය	ඇණවුම් කළ ප්‍රමාණය මිලියන	2014 වර්ෂයේදී සැපයීමට නොහැකි වූ ප්‍රමාණය මිලියන	සැපයීමට නොහැකි වූ ප්‍රමාණයේ වටිනාකම රු.	සැපයීමට නොහැකිවීමට හේතුව
Amoxicillin 250mg, 500mg, 125 mg	126	73.61	74,806,143	වෛද්‍ය සැපයුම් අංශය විසින් මෙම නිෂ්පාදනයන් සඳහා 2014 වර්ෂයට මිලියන 126 ක් ඇණවුම දුන් අතර ඒ අනුව අමු ද්‍රව්‍ය ඇණවුම් කිරීමට කටයුතු කරන ලදී. නමුත් ටෙන්ඩර්කරු විසින් මෙම අයිතමයන් නිෂ්පාදනය කිරීම සඳහා සපයන ලද අමු ද්‍රව්‍යවල තාක්ෂණික දෝෂයක් ඇති බව හඳුනාගන්නා ලදී. මේ නිසා මෙම තොග ඇණවුම නතර කර නැවතත් අමු ද්‍රව්‍ය මිලදී ගැනීමට කටයුතු කිරීමට සිදු වීම හේතුවෙන් ඇණවුම ඉල්ලා සිටි කාලය තුළ සම්පූර්ණ කිරීමට නොහැකි විය. ඒ අනුව අදාළ කාල පරිච්ඡේදය තුළ මිලියන 73.61 ප්‍රමාණයක් සැපයීමට නොහැකි විය.
Carbamazepine 200 mg	28	13.37	20,762,656	මෙම අයිතමය නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා අමු ද්‍රව්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු හා නිෂ්පාදන ක්‍රියාවලියට පහසු අමු ද්‍රව්‍ය ලබා දීමට සැපයුම්කරුවෙකු ඉදිරිපත් නොවීම. ඒ හේතුවෙන් නිෂ්පාදන ක්‍රියාවලිය අතරතුරදී ඇති වූ තාක්ෂණික ගැටළු හේතු කොට ගෙන මෙම ඇණවුම සම්පූර්ණ කිරීමට නොහැකි විය.
Erythromycin Stearate BP 250mg	11	8.179	30,442,238	මෙම නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ලද අමු ද්‍රව්‍ය වල පැවති තාක්ෂණික දෝෂයක් නිසාවෙන් හා මෙම නිෂ්පාදනයන්හි නියැදින් පරීක්ෂා කිරීම සඳහා යොදා ගන්නා රසායනාගාරයේ ඇති යන්ත්‍රයෙහි පැවති දෝෂයක් හේතුවෙන් ගෙන අදාළ ඇණවුම සම්පූර්ණ කිරීමට නොහැකි විය.
Famotidine Tablets 20mg	100	61.69	34,610,334	මෙම අයිතමය නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගනු ලබන වට්ටෝරුවේ ඇති වූ දෝෂයක් නිසාවෙන් එය නැවත සංවර්ධනය කිරීමට සිදු විය. මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නිම වී නොමැත.
Diclofenac Tablets 50mg	114	13.06	6,922,595	මෙම අයිතමය නිෂ්පාදන ක්‍රියාවලිය අතරතුරදී පෙති ආවරණය කිරීමක් සිදු කළ යුතු වන අතර, දැනට අප සතුව පවත්නා පෙති ආවරණය කිරීමේ යන්ත්‍රයන්හි ධාරිතාවයන් පවත්නා ඉල්ලුම සැපයීමට තරම් ප්‍රමාණවත් නොවන නිසා දිගින් දිගටම මෙවැනි නිෂ්පාදනයන්හි (Coating Items) මුළු ඇණවුමම අදාළ කාලපරිච්ඡේදය තුළ සම්පූර්ණ කිරීමට නොහැකිවීම සිදු වේ.

Metformin Tablets 500mg	100	33.617	25,649,771	<p>මෙම නිෂ්පාදනයද නිෂ්පාදන ක්‍රියාවලිය අතරතුරදී පෙනී ආවරණය කිරීමක් සිදුවන නිසා දැනට අප සතු වන Coating Machine වල ධාරිතාවය ප්‍රමාණවත් නොවීම මෙයටද ප්‍රධාන ලෙස බලපාන ලදී. තවද වෛද්‍ය සැපයුම් අංශයේ ඇණවුමට අමතරව බෙදාහරින්නන්ගේ ඉල්ලුම සාපේක්ෂව වැඩිවීමත් රාජ්‍ය ඔසුසල් වල ඉල්ලුම සැපයීමට සිදු වීමත් යනාදී හේතූන් මේ සඳහා බලපාන ලදී. කෙසේ වුවත් අපගේ මුළු නිෂ්පාදනයන් වැඩි ප්‍රමාණයක් අප වෛද්‍ය සැපයුම් අංශය වෙත ලබා දීමට කටයුතු කරන ලදී. එනම් මුළු නිෂ්පාදනයෙන් 75% කට වැඩි ප්‍රමාණයක් වෛද්‍ය සැපයුම් අංශය වෙත සපයන ලදී.</p>
Enalapril Maleate Tablets 5mg	95	60.997	50,627,510	<p>නිම් නිෂ්පාදනයේ තත්ත්ව පරීක්ෂණ කටයුතු කිරීම සඳහා ප්‍රමාණවත් රසායනාගාර ධාරිතාවයක් නොමැතිවීම හේතුකොට ගෙන සෑම විටම නිෂ්පාදනයන් වැඩි නිෂ්පාදන බාණ්ඩාංක ප්‍රමාණයක් තත්ව පාලන අනුමැතිය ලැබෙන තෙක් රඳවා තැබීමට සිදු වීම මේ සඳහා ප්‍රධාන ලෙස බලපාන ලදී. (Hold for QC Approval )</p>
Frusemide Tablets 40mg	56	13.15	7,840,976	<p>General Drug Zone හි (සාමාන්‍ය ඖෂධ නිෂ්පාදන කළාපයේ) නිෂ්පාදන කටයුතු උපරිම ධාරිතාවයෙන් සිදු කෙරෙන අතර පවත්නා නිෂ්පාදන ධාරිතාවය වර්තමාන ඉල්ලුමට ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අදාල ඇණවුම සම්පූර්ණ කිරීමට නොහැකි විය.</p>
Vitamin B Tablets	100	5.926	1,961,501	
Ascorbic Acid 100mg	40	40	16,680,000	<p>මෙම අයිතමය නිෂ්පාදනය කිරීම සඳහා සුදුසු අමු ද්‍රව්‍ය ලබා ගැනීමට නොහැකි වූ නිසා මුළු නොග ඇණවුමම වර්ෂය අවසානයේදී ඉතිරිව පැවතිනි.මේ සම්බන්ධයෙන් අප වෛද්‍ය සැපයුම් අංශය වෙත දන්වා සිටි අතර 2015 වර්ෂයට ඇණවුම් භාර නොගැනීමටද කටයුතු කළේය.</p>
Spironolactone 25mg Tablets	15	12.52	29,175,561	<p>වෛද්‍ය සැපයුම් අංශය විසින් මෙම නිෂ්පාදනය ඉතා කුඩා ඇසුරුම් ඒකක වලින් ( 100's Pack ) ඉල්ලා තිබුන අතර එසේ කුඩා ඒකක වලින් සැපයීම අපහට ප්‍රායෝගිකව අපහසු නිසාත් ඒ සඳහා විශේෂිත වූ ඇසුරුම් ඒකකයක් (බෝතලයක්) නිර්මාණය කර ගැනීමට කාලය ගත වූ නිසාත් ඉල්ලා සිටි ආකාරයෙන් සැපයුම සම්පූර්ණ කිරීමට නොහැකි විය.</p>

(අ) ඖෂධ මිල කිරීම

I වෛද්‍ය සැපයුම් අංශය සඳහා ඖෂධ මිල කිරීම

වෛද්‍ය සැපයුම් අංශය සඳහා සපයනු ලබන SPMC නිෂ්පාදන වලට පිරිවැයට 12% ක ලාභාන්තිකයක් එකතු කර මිල තීරණය කරනු ලබන අතර අර්ධ වාර්ෂිකව මෙම සැපයුම් සඳහා මිල තීරණය කරනු ලැබේ.

II බොහෝ විට වෛද්‍ය සැපයුම් අංශයට SPMC නිෂ්පාදන සපයන මිලට වඩා වැඩි මිලකට බෙදාහරින්නන් සඳහා SPMC නිෂ්පාදන අලෙවි කරනු ලබයි.

4.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

i. මෙම වෙළඳසැල ආරම්භ කිරීම පිළිබඳ තීරණය දිගින් දිගටම සාකච්ඡාවට ලක් වී තිබූ අතර 2014 දෙසැම්බර් මස 05 වන දින පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී එය 2015 ජනවාරි මාසය තුළදී සිදු කළ යුතු බවට තීරණය විය. ඒ අනුව මෙය 2015 ජනවාරි මස 03 වන දින විවෘත කිරීමට කටයුතු කළ අතර මේ සඳහා කුලී හිමිකරුගේ පාර්ශවයෙන් පිළියෙල කරන ලද බදු ගිවිසුමේ පිටපතක් 2014.12.29 වන දින අපගේ අධීක්ෂණය සඳහා එවා තිබුණි.

ඒ අනුව අප මෙම පිටපත සංස්ථාවේ නීති කටයුතු වල නියැලෙන නීතිඥවරයක වෙත ලබා දෙන ලදී. පිළියෙල කර තිබූ ගිවිසුමේ වූ යම් යම් සංකීර්ණ නියමයන් හේතු කොට ගෙන මෙම ගිවිසුම නැවත සකස් කිරීමට දෙපාර්ශවය එකඟ වූ අතර, ඒ අනුව අප ආයතනයේ නීති කටයුතු කරන නීතිඥවරයක විසින් පිළියෙල කරන ලද ගිවිසුම 2015 මාර්තු මස 09 වන දින අප වෙත එවා තිබුණි.

එනමුත් මේ කාලපරිච්ඡේදය වන විට මෙම අලෙවිසැලෙහි අඩු ආදායම් තත්වය හේතුවෙන් මෙම වෙළඳ ස්ථානය ඉවත් කිරීම පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය සඳහා යොමු කරන ලද අතර, අපගේ ගිවිසුම සම්බන්ධයෙන් නීතිඥවරයාගෙන් විමසීමේදී එතුමියගේ අදහස වූයේ මෙම ව්‍යාපාරය තව දුරටත් කරගෙන නොයන්නේ නම් මේ අවස්ථාවේදී ගිවිසුමකට එළැඹීම අවශ්‍ය නොවන බවය. තව දුරටත් මේ පිළිබඳව 2014.04.02 වන දින පැවති කළමනාකරණ මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කරන ලද අතර මෙම වෙළඳසැල 2014.04.06 වන දින සිට වසා දැමීමටත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී අධ්‍යක්ෂ මණ්ඩල ආවරණ අනුමැතියට යටත්ව වසා දැමීමට තීරණය විය.

මේ අනුව මෙම වෙළඳසැල සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර ගිවිසුමකට එළැඹීමට නොහැකි වූ අතර 2014.04.06 වන දින මෙම වෙළඳසැල වසා දැමීම සිදු කරන ලදී.

ii. ප්‍රසම්පාදන මණ්ඩල තීරණයට අනුව මේ සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කළ යුතු බව දන්වා තිබුණද, මේ සම්බන්ධයෙන් වඩා නිවැරදි ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් පිළියෙල කිරීමට නොහැකි බව (අලෙවි ඉලක්ක කණ්ඩායම සීමිත සහ විශේෂ වීම එනම් ඖෂධ අලෙවිසැල් හා බාහිර රෝගී පරීක්ෂාව සිදු කරන වෛද්‍යවරුන්, මෙහි තොග වෙළඳ කටයුතු පමණක් සිදු කිරීම, SPMC නිෂ්පාදන ප්‍රමාණය ඉතා සීමිත වීම යන සාධක සැලකිල්ලට ගනිමින්) අධ්‍යක්ෂ මණ්ඩලය වෙත දන්වන ලද අතර ඒ වෙනුවට මෙම අලෙවි සැල එක් අවුරුදු නිරීක්ෂණ කාල සීමාවකට යටත්ව බදු ගැනීමටත්, එහි මූල්‍යමය විශ්ලේෂණයක් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමටත්, යෝජනා කළ අතර ඒ සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබී තිබුණි.

iii. ඉහත (ආ) පිළිතුරෙහි දක්වා ඇති පරිද්දෙන් වඩාත් නිවැරදි වූ ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් පිළියෙල කිරීමට නොහැකි බව අප විසින් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත දැන්වූ අතර ඒ සඳහා අනුමැතියද ලැබුණි. එනමුත් 2015 වර්ෂය ආරම්භයේ පටන්ම රාජ්‍ය ඖෂධ සංස්ථාව විසින් අපගේ ඖෂධ මිලදී ගැනීම නැවතත් ආරම්භ කළ අතර ඒ අනුව සියළුම රාජ්‍ය ඖෂධ සංස්ථා ඔසුසල් වලින් අපගේ ඖෂධ මිලදී ගැනීමට හැකි විය. තවද අපගේ වෙළඳ සැලට ඉතා ආසන්නයේ (500m පමණ දුරින්) රාජ්‍ය ඖෂධ සංස්ථා ටවුන්හෝල් ඔසුසල පිහිටා තිබුණි. ව්‍යාපාරය ආරම්භ කර මාස 02 ක් ගතවන විට මූල්‍යමය පාඩු තත්වයක් පවතින බව මූල්‍ය අංශය සහ විගණන අංශය විසින් වාර්තා කරන ලදී. එයට හේතුවක් ලෙස මූලිකව හඳුනාගනු ලැබුවේ,



- මෙහි SPMC ඖෂධ පමණක් අලෙවි කිරීම. (ඒ වන විට මුළු ඖෂධ වලින් ඖෂධ 27ක් පමණක් පැවතීම)
- SPMC ඖෂධ නිකුත් කරනු ලැබුවේ වෛද්‍යවරුන්ට හා ඔසුසල් වලට පමණක් වීම.

මේ අනුව මෙම වෙළඳසැල තව දුරටත් පවත්වාගෙන යාමෙන් ඉදිරියට සිදු වන මූල්‍යමය අලාභයන් වලක්වා ගැනීම සඳහා 2015 අප්‍රේල් මස 02 වන දින පැවති කළමනාකරණ මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයකට අනුව අධ්‍යක්ෂ මණ්ඩල ආවරණ අනුමැතියට යටත්ව වසා දැමීමට තීරණය විය.

**4.3 මෙහෙයුම් අකාර්යක්ෂමතා**

(අ) වට්ටෝරු සංවර්ධන අංශය මගින් මෙම ඖෂධ තොගය කල් ඉකුත් වීමට පෙර එහි තාක්ෂණික ගැටළු නිරාකරණය කිරීමට උපරිම උත්සහයක් ගන්නා ලදී. මේ පිළිබඳව 2012 වර්ෂයේ සිට කාලය වැය කරන ලදී.

නමුත් කුඩා පරිමාණයේ අත්හදා බැලීම් නිෂ්පාදන අංශයේ මැෂින් වලට අදාළව ප්‍රමාණයෙන් විශාලව නිපදවීමේදී (Scale up), නිම් ඖෂධයට අදාළ දියවීම පිළිබඳ (Dissolution) වන පිරිවිතර වලට අනුකූල නොවූ අතර කරල් පුරවන යන්ත්‍රයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයටද බාධා ඇතිවිය. එමෙන්ම මෙම ඖෂධයේ පවතින අතුරු ආබාධ සහ වෙනත් ගැටළු හේතුවෙන්, මිනිසුන් සඳහා නිර්දේශ කිරීම සීග්‍රයෙන් පහල බැස ඇති අතර, වර්තමානයේ බහුලව භාවිතයට ගනු ලබන්නේ, (නිල නොවන ආකාරයට) කුකුළු ගොවිපලවල හා මසුන් සඳහා බව වෙළඳපොල සමීක්ෂණයට අනුව පැහැදිලි වී ඇත.

එසේම මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන අවස්ථාව වන විට Chloramphenicol අමුද්‍රව්‍ය ඖෂධ නිෂ්පාදනය සඳහා යොදා ගැනීම පිළිබඳ නිශ්චිත තීරණයකට පැමිණ නොතිබුණි. එම නිසා මූල්‍ය ප්‍රකාශන වල සටහනක් මගින් ඒ බව පෙන්වා දී ඇත.

(ආ) අදාළ සැපයුම්කරු විසින් 2015.05.25 වන දින මුදල් නැවත ලබා දී ඇත.

(ඇ) සැපයුම්කරු නියමිත තත්වයෙන් යුතු අමුද්‍රව්‍ය නැවත ලබා දීමට එකඟ වී ඇත.

**4.4 මතභේදයට තුඩු දෙන ගණුදෙනු**

(අ) අලෙවිකරණයෙහි එන සමාජයීය අලෙවිකරණ සංකල්පය යටතේ අලෙවිකරණ සංකල්ප තෘප්ත කරන අතරම සාමාජීය සුභසාධනය සැලසීමද සිදු කල යුතුය. ඒ අනුව මෙහි සඳහන් වියදම් පහත පරිදි යොදවා ඇත .

(ආ)මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම ආරම්භ කරන අවස්ථාවේ දී රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ගොඩනැගිලි 3ක උපදේශන සේවා කටයුතු ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මගින් කරන ලදී. එම නිසා මෙම ගොඩනැගිල්ල සැලසුම් කිරීම සහ ඉදිකිරීම් කටයුතු සහායකිතමාගේ සහ ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතිය ඇතිව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත ප්‍රදානය කර ඇත.

**4.5 අවිධිමත් ගණුදෙනු**

විධායක නිලධාරීන් / අධ්‍යක්ෂ මණ්ඩල සාමාජකයින් හට අවශ්‍ය විටක නැවතීම සඳහා කුලී පදනම මත ලබා ගත් නිල නිවස, (තහවුරු නොකරන ලද අධ්‍යක්ෂ මණ්ඩල තීරණය අනුව) පෙර සිටි කළමනාකාර අධ්‍යක්ෂතුමාද අවශ්‍ය විටක භාවිතා කර තිබූ අතර ඔහුගේ 2015.01.31 හා 2015.02.12 දිනැති ලිපි 2015.03.16 දින මා වෙත ලැබීමෙන් පසු හා තව දුරටත් එම නිල නිවස භාවිතා කිරීමට විධායක නිලධාරියෙක් හෝ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ඉල්ලුම් කර නොමැති බැවින් ගිවිසුම් ප්‍රකාරව අවශ්‍ය කටයුතු සිදු කර නිවාස හිමියාට 2015.03.08 දින නිවාසය ආපසු බාර දීම හේතුවෙන් 2015 ජනවාරි හා පෙබරවාරි මාසයන් වල ගෙවල් කුලී ගෙවීමට සිදු විය.

**4.6 නිෂ්ක්‍රීය හා උගත උපයෝජන වත්කම්**

මෙම වත්කම් සම්බන්ධයෙන් අදාළ සමීක්ෂණ මණ්ඩලය විසින් ලිපි ගොනු 2015.04.01 දින පරිපාලන අංශය වෙත ලබා දී ඇති අතර භාණ්ඩ විකිණීම සඳහා සංස්ථා සේවකයින් අතරින් මිල ගණන් කැඳවා ලැයිස්තු ගත කර තාක්ෂණික ඇගයීම් කමිටුව වෙත ඉදිරිපත් කර ඇත.

4.7 ආර්ථික නොවූ ගනුදෙනු

(අ) අපගේ සංයුක්ත සැලැස්ම යාවත්කාලීන කිරීම ආයතනික ක්‍රියාපටිපාටියට ඉමහත් දායකත්වය සපයන අතර අප ආයතනයේ සියලුම විධායක නිලධාරීන් හා අධ්‍යක්ෂ මණ්ඩලයේ සහභාගීත්වයෙන් Brain Stroming Session පවත්වා සියලු දෙනාගේ දායකත්වයෙන් සංයුක්ත සැලැස්ම සකස් කරන ලදී.එමඟින් තාක්ෂණික ආර්ථික ලාභයක් නොලැබේ යැයි නොහැඟෙන අතර මෙය දීර්ඝ කාලීන මානව සම්පත් ආයෝජනයක් ලෙස දැකිය හැක.

(ආ) සම්ප්‍රදායක් ලෙස ආයතනයේ සෑම වසරකම අවසාන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම මේ ආකාරයට ආයතනයෙන් පිටත ස්ථානයක පැවත්වේ.මෙසේ ආයතනයෙන් පිටත පැවැත්වීමේ ප්‍රධාන අරමුණ වන්නේ අදාල වසරේ ආයතනයේ ප්‍රගති සමාලෝචනය කිරීම , කළමනාකාරිත්ව සහ අධ්‍යක්ෂ මණ්ඩලය ආයතනය දියුණු කිරීම වෙනුවෙන් තවදුරටත් අභිප්‍රේරණ ක්‍රියාමාර්ගයක් ලෙසත්ය.

4.8 හඳුනා ගන්නා ලද පාඩු

(අ) මේ සම්බන්ධයෙන් විස්තරාත්මක විග්‍රහයක් විගණකාධිපතිවරයාගේ අවසාන විගණන විමසුම (14/2C) දක්වා ඇත.

(ආ) මෙම අයිතම විනාශ කිරීම සඳහා තත්ව පාලන කළමනාකරු හා වට්ටෝරු සංවර්ධන කළමනාකරුගේ අනුමැතිය යටතේ 2014 අගෝස්තු මස 26 වන දින පැවති 82 වන විගණන කමිටුවට වාර්තාවක් ඉදිරිපත් කර නිර්දේශ ලබා ගැනීමෙන් අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කර විනාශ කරන ලදී.

4.9 මානව සම්පත් කළමනාකරණය

අදාල පුරප්පාඩු ක්‍රමක්‍රමයෙන් පුරවමින් කටයුතු කරනු ලැබේ.

5. ශිෂ්‍යම් කටයුතුභාවය හා යහපාලනය

සැලකිල්ලට ගන්නා ලදී.

5.1 අයවැය ලේඛනමය පාලනය

සැලකිල්ලට ගන්නා ලදී.


6. පද්ධති හා පාලන

දක්වා ඇති පාලන ක්ෂේත්‍රයන්හි දුර්වලතා කෙරෙහි විශේෂ අවධානය යොමුකර එම දුර්වලතා මග හරවා ගැනීමට කටයුතු කරනු ලැබේ.

**ප්‍රස්ථාරාත්මක සමාලෝචනය**


**මානව සම්පත්**

වර්ෂය	සේවක සංඛ්‍යාව
2005	148
2006	171
2007	189
2008	195
2009	209
2010	209
2011	208
2012	199
2013	211
2014	226



**නිෂ්පාදනය**


වර්ෂය	පෙති/කරල් සංඛ්‍යාව
2005	837
2006	752
2007	1025
2008	1032
2009	1195
2010	1623
2011	1796
2012	1922
2013	2003
2014	1909



**2014 වර්ෂයේ නිෂ්පාදනයේ ප්‍රධාන දායකත්වයන්**

	පෙති/කරල් සංඛ්‍යාව
ෆෝලික් අම්ලය පෙති බිපී මි.ග්‍රෑ 1	321.8
පැරසිටමෝල් පෙති බිපී මි.ග්‍රෑ 500	252
ප්‍රෙඩ්නිසෙලෝන් පෙති බිපී මි.ග්‍රෑ 5	145.6
සැල්බියුටමෝල් පෙති බිපී මි.ග්‍රෑ 2	122.4
විටමින් බී පෙති සිඵවිඵල්	114.8
මෙටිෆෝමින් පෙති බිපී මි.ග්‍රෑ 500	108.5
ඩයික්ලෝෆෙනැක් සෝඩියම් පෙති යුඵස්පී මි.ග්‍රෑ 50	104.9
ක්ලෝක්සසිලින් කරල් බිපී මි.ග්‍රෑ 250	101.5
ඇමොක්සිසිලින් කරල් බිපී මි.ග්‍රෑ 250	90.3
බෙන්සෙක්සෝල් පෙති බිපී මි.ග්‍රෑ 2	60

**2014 වර්ෂයේ නිෂ්පාදනයේ ප්‍රධාන දායකත්වයන්**




**තත්ත්ව පාලනය**

**2014 වර්ෂයේ ප්‍රගති විශ්ලේෂණය**

ප්‍රගතිය	සංඛ්‍යාව
නිමි නිෂ්පාදන විශ්ලේෂණය	1978
නැව් ගත කිරීමට පෙර අමුද්‍රව්‍ය නියැදි විශ්ලේෂණය	24
අමුද්‍රව්‍ය නියැදි විශ්ලේෂණය	399
ටෙන්ඩර් නියැදි විශ්ලේෂණය	256
වට්ටෝරු පෙරහුරු විශ්ලේෂණය	63
ජල නියැදි විශ්ලේෂණය	20
ඇසුරුම් ද්‍රව්‍ය නියැදි විශ්ලේෂණය	69
ස්ථාවරභාවය පිළිබඳ නියැදි විශ්ලේෂණය	154
පරිසර පිරිසිදු තත්ත්වය පිළිබඳ විශ්ලේෂණය	12
නිෂ්පාදන පෙරහුරු	47
පෙර ඇසුරුම් ද්‍රව්‍ය විශ්ලේෂණය	58
නිෂ්පාදන වල කාලය දීර්ඝ කිරීම	3
එකතුව	3083

**2014 වර්ෂයේ ප්‍රගති විශ්ලේෂණය**




**නඩත්තු**

**බලශක්ති පරිභෝජනය**

වර්ෂය	බලශක්ති පරිභෝජනය
2005	1,142,690
2006	1,069,013
2007	1,446,112
2008	1,550,285
2009	1,616,464
2010	1,775,660
2011	2,096,330
2012	2,159,566
2013	2,268,250
2014	2,308,930

**බලශක්ති පරිභෝජනය**



**අලෙවිකරණය**


**පිරිවැටුම් බණ්ඩනය (රු. මිලියන)**

	2014	%
ටෙට්.සැ.අ	1,099.52	64.22
රා.ඖ.සං	8.05	0.47
බෙදාහැරීම්	604.53	35.31
එකතුව	1,712.10	100.00


  

	2013	%
ටෙට්.සැ.අ	1,412.13	72.75
රා.ඖ.සං	9.60	0.49
බෙදාහැරීම්	519.34	26.76
එකතුව	1,941.07	100.00

**2014**




**2013**



**පිරිවැටුම (2005 - 2014)**

වර්ෂය	පිරිවැටුම (රු. මිලියන)
2005	387.69
2006	411.19
2007	599.03
2008	890.24
2009	1152.68
2010	1379.65
2011	1431.65
2012	1414.54
2013	1941.18
2014	1712.10

**පිරිවැටුම (2005 - 2014)**




**මූලාශ්‍ර**

**ශුද්ධ ලාභය/අලාභය (බදු පෙර)**

වර්ෂය	ශුද්ධ ලාභය/අලාභය (රු. මිලියන)
2005	14.71
2006	8.08
2007	77.33
2008	120.57
2009	151.82
2010	292.31
2011	244.79
2012	117.13
2013	329.96
2014	266.48




**ශුද්ධ ලාභය/අලාභය**



පසුගිය වර්ෂ 10 කුළ වැදගත් මූල්‍ය විස්තර

	2005	2006	2007	2008	2009	2010	2011	2012	2013	2014
පිරිවැටුම	387,696	411,194	599,035	890,244	1,152,684	1,379,652	1,431,655	1,414,546	1,941,182	1,712,105
අලෙවි පිරිවැය	328,536	371,315	500,444	765,247	932,212	1,030,545	1,130,961	1,220,523	1,514,973	1,319,715
දළ ලාභය	59,159	39,878	98,590	124,997	220,472	349,107	300,693	194,023	427,283	392,391
මෙහෙයුම් ලාභය	(5,398)	(20,469)	37,141	63,403	121,423	266,166	218,593	85,292	302,725	224,758
පරිපාලන වියදම	39,719	41,939	53,947	47,162	60,243	62,869	73,062	82,390	105,237	133,933
පොළී ආදායම	20,111	30,282	41,462	60,904	33,479	30,752	23,067	31,843	25,314	44,196
ශුද්ධ ලාභය	14,713	8,087	77,339	120,572	151,827	292,317	241,118	117,136	329,968	266,481
ස්ථාවර වත්කම්	547,919	429,144	421,085	408,129	815,342	914,716	855,660	804,305	762,641	778,077
කෙටිකාලීන ආයෝජන	250,812	296,905	281,107	265,893	201,529	243,264	337,229	210,691	429,896	913,443
මුළු වත්කම්	1,056,501	1,076,470	1,117,587	1,251,026	1,718,461	1,887,430	1,933,205	2,003,258	2,292,663	2,386,449
සේවක සංඛ්‍යාව	148	171	189	195	209	209	208	199	211	226

මුළු වත්කම් = මුළු ජංගම නොවන වත්කම්වල ශුද්ධ ගිණුම්ගත වටිනාකම + මුළු ජංගම වත්කම්



**ලියාපදිංචි කාර්යාලය**

11, සර් ජෝන් කොතලාවල මාවත,  
කදවල වත්ත,  
රත්මලාන.

දුර : 2635353, 2637574, 2636967 (ADSL)  
ෆැක්ස් : 2634771, 2626621, 2623553  
ඊ - තැපෑල : spmclanka@slt.net.lk  
වෙබ් අඩවිය : www.spmclanka.lk

**සහායක**

දුර : 2623238 (සෘජු)  
2635353, 2637574 (පොදු)

**සාමාන්‍යකරණ**

දුර : 3153835 (සෘජු)  
2635353, 2637574 (පොදු)

**නිෂ්පාදන දෙපාර්තමේන්තුව**

නියෝජ්‍ය සාමාන්‍යකරණ - නිෂ්පාදන  
දුර : 2623521 (සෘජු)

**සැලසුම් හා ප්‍රසම්පාදන දෙපාර්තමේන්තුව**  
**නියෝජ්‍ය සාමාන්‍යකරණ - සැලසුම් හා ප්‍රසම්පාදන**

දුර : 2623298 (සෘජු)

**අලෙවි දෙපාර්තමේන්තුව**

**අලෙවි කළමනාකරණ**  
දුර : 3163308 (සෘජු)

**තනිව පාලන දෙපාර්තමේන්තුව**

**නියෝජ්‍ය සාමාන්‍යකරණ - තනිව පාලන**  
දුර : 5512945 (සෘජු)

**විට්ටෝර, පර්යේෂණ හා සංවර්ධන දෙපාර්තමේන්තුව**  
**නියෝජ්‍ය සාමාන්‍යකරණ - විට්ටෝර, පර්යේෂණ හා සංවර්ධන**

දුර : 5512950 (සෘජු)

**මූල්‍ය දෙපාර්තමේන්තුව**

**නියෝජ්‍ය සාමාන්‍යකරණ - මූල්‍ය**  
දුර : 2626630 (සෘජු)

**මූල්‍ය කළමනාකරණ**

දුර : 2623276 (සෘජු)

**තනිව දෙපාර්තමේන්තුව**

**නියෝජ්‍ය සාමාන්‍යකරණ - ඉංජිනේරු**  
දුර : 2623246 (සෘජු)

**කළමනාකරණ - ඉංජිනේරු**

දුර : 2623239 (සෘජු)

**අභ්‍යන්තර විගණක දෙපාර්තමේන්තුව**

**අභ්‍යන්තර විගණක**  
දුර : 2626619 (සෘජු)

**මානව සම්පත් දෙපාර්තමේන්තුව**

**මානව සම්පත් කළමනාකරණ**  
දුර : 2636234 (සෘජු)

**පතිච්ඡායා සම්පූර්ණව අලුත්වීම**

11, ශ්‍රී ලංකා කොන්දාමාලා මාවත,  
කන්දවෙල ගඟරේ,  
රත්මලාන

දුර : 2635353, 2637574, 2636967 (ADSL)  
දුර : 2634771, 2626621, 2623553  
ඊ - තැපෑල : spmclanka@slt.net.lk  
වෙබ් : www.spmclanka.com

**තලාස**

දුර : 2623238 (දුර)  
2635353, 2637574 (පොදු)

**පොදු මුද්‍රාකරණ**

දුර : 3153853 (දුර)  
2635353, 2637574 (පොදු)

**දැනුම් දීමේ කාර්යාල**

දැනුම් දීමේ මුද්‍රාකරණ  
දුර : 2623521 (දුර)

**නිවැරදි, කොන්දාමාලා, සන්නිවේදන**

නිවැරදි, කොන්දාමාලා මුද්‍රාකරණ  
දුර : 2623298 (දුර)

**දැනුම් දීමේ කාර්යාල මුද්‍රාකරණ**

දුර : 3163308 (දුර)

**නිවැරදි කළමනාකරණ කාර්යාල**

නිවැරදි කළමනාකරණ මුද්‍රාකරණ  
දුර : 5512945 (දුර)

**දැනුම් දීමේ කාර්යාල, ජ්‍යෙෂ්ඨ, අධ්‍යක්ෂක කාර්යාල**

දැනුම් දීමේ කාර්යාල මුද්‍රාකරණ  
දුර : 5512950 (දුර)

**නිවැරදි කළමනාකරණ**

මුද්‍රාකරණ කාර්යාල  
දුර : 2626630 (දුර)

**නිවැරදි කළමනාකරණ කාර්යාල**

දුර : 2623276 (දුර)

**නිවැරදි කළමනාකරණ**

නිවැරදි කළමනාකරණ මුද්‍රාකරණ  
දුර : 2623246 (දුර)

**දැනුම් දීමේ කාර්යාල මුද්‍රාකරණ - නිවැරදි කළමනාකරණ**

දුර : 2623239 (දුර)

**දැනුම් දීමේ කාර්යාල කාර්යාල**

දැනුම් දීමේ කාර්යාල මුද්‍රාකරණ  
දුර : 2626619 (දුර)

**නිවැරදි කළමනාකරණ**

නිවැරදි කළමනාකරණ මුද්‍රාකරණ  
දුර : 2636234 (දුර)

**Registered Office**

11, Sir John Kotelawala Mawatha,  
Kandawala Estate,  
Rathmalana.

Tel: 2635353, 2637574, 2636967(ADSL)  
Fax: 2634771, 2626621, 2623553  
email: spmclanka@slt.net.lk  
Web: www.spmclanka.com

**Chairman**

Tel: 2623238 ( Direct )  
2635353, 2637574 (General)

**General Manager**

Tel: 3153835 (Direct)  
2635353, 2637574 (General)

**Production Dept.**

DGM Production  
Tel: 2623521 (Direct)

**Planning & Procurement Dept.**

**DGM Planning & Procurement**  
Tel: 2623298 (Direct)

**Marketing Dept.**

**Manager Marketing**  
Tel: 3163308 (Direct)

**Quality Control Dept.**

**DGM Quality Control**  
Tel: 5512945 (Direct)

**Formulation, Research & Development Dept.**

**DGM Formulation, Research & Development**  
Tel: 5512950 (Direct)

**Finance Dept.**

**DGM Finance**  
Tel: 2626630 (Direct)

**Finance Manager**

Tel: 2623276 (Direct)

**Maintenance Dept.**

**DGM Engineering**  
Tel: 2623246 (Direct)

**Manager Engineering**

Tel: 2623239 (Direct)

**Internal Audit Dept.**

**Internal Auditor**  
Tel: 2626619 (Direct)

**Human Resources Dept.**

**Manager Human Resources**  
Tel: 2636234 (Direct)

